

**2 වැනි පරිච්ඡේදය**

**ජාතික නිෂ්පාදිතය සහ වියදම**

**2.1 සමස්ත නිරීක්ෂණය**

2004 වසරේදී, දළ දේශීය නිෂ්පාදිතය (ද.දේ.නි.) සියයට 5.4 කින් වර්ධනය විය. එය මෑත අතීතයේ පැවති වර්ෂයකට සියයට 5 ක් පමණ වූ වර්ධන ප්‍රවණතාවත් සමඟ සැසඳුනද, 2003 වසරේ දී වාර්තාවූ සියයට 6 ට වඩා යම් පමණකින් පහළ මට්ටමකට පත්වීම, මධ්‍ය කාලීන ඉලක්කයන් සමඟ අනුකූලවන පරිද්දෙන් වර්ධන වේගය වැඩි කර ගැනීමේ අවශ්‍යතාවය පෙන්නුම් කළේය. 2003 වසරට වඩා බොහෝ උප අංශ ඉහළ වර්ධන වේගයන් අත්පත් කර ගැනීමත් සමඟ සේවා හා කාර්මික අංශ පෙර වසරේ දී මෙන්ම යහපත් වර්ධන වේගයන් පවත්වා ගනු ලැබීය. ඇතැම් කෘෂිකාර්මික උප අංශයන්ගේ සහ විදුලි ජනන අංශයේ පැවති අයහපත් තත්ත්වයන් හේතු කොටගෙන 2004 වසරෙහි වර්ධනය මන්දගාමී විය. අතිතකර කාලගුණ තත්ත්වයන් ඇතැම් ප්‍රදේශවල වැවිලි කෘෂිකර්මයට, යල සහ මහ යන වගා කන්න දෙකෙහිම වී නිෂ්පාදනයට මෙන්ම ජල විදුලි ජනනයටත් බල පෑවේය. විරස්ථායි ඉහළ වර්ධනයක් සුරක්ෂිත කර ගැනීම සඳහා ආර්ථිකයේ මුල් බැසගත් ව්‍යුහාත්මක දුර්වලතාවන්, විශේෂයෙන්ම, කෘෂිකර්මික සහ බලශක්ති අංශයන් කෙරෙහි අවධානය යොමු කිරීමේ අවශ්‍යතාව, මන්දගාමී ආර්ථික වර්ධනය විසින් නැවත නැවතත් අවධාරණය කරනු ලබයි. පෙර වසරට සාපේක්ෂව අඩු මට්ටමක වුවද යහපත් ලෙස වර්ධනය වූ පරිභෝජනය සහ ආයෝජනය යන දෙකම වර්ධනයට දායක විය. ආයෝජන අනුපාතිකය (ආයෝජන/ද.දේ.නි.) සියයට 22 සිට 25 දක්වා ඉහළ නැගුණ ද එය ඉහළ, විරස්ථායි වර්ධනයක් පවත්වා ගැනීම සඳහා අපේක්ෂිත මට්ටමට වඩා පහළින් විය.


ඇතැම් දිස්ත්‍රික්කයන්හි වියළි කාලගුණික තත්ත්වයන් පැවතුන ද, 2004 වසරේ පළමු කාර්තුවේ පැවති ස්ථාවර

විදේශ විනිමය වෙළෙඳපොළ, පහළ උද්ධමන අනුපාතය සහ පහළ පොලී අනුපාත තුලින් නිර්මාණය වූ පරිසරය තුළදී ආර්ථිකය සියයට 6 කට වඩා වැඩි වර්ධනයක් අත්පත් කරගත්තේය. සවිමන් ගෝලීය ඉල්ලුම අපනයන උත්තේජනය කිරීමට සමත් වූ අතර වසරේ පළමු භාගයේදී, ආයෝජනයන්හි යහපත් වර්ධනයක් දක්නට ලැබිණි. කෙසේවුවත්, අයහපත් කාලගුණික තත්ත්වයන්ගේ බලපෑමක් තුළ මෙම ඉහළ වර්ධන ක්‍රියාකාරීත්වය විරස්ථායි නොවූ අතර එයින් පසුව ද.දේ.නි. වර්ධනය යම් පමණකින් මන්දගාමී විය. විශේෂයෙන්ම හතරවන කාර්තුවේදී, පහළ වර්ධන අනුපාතිකය කෙරෙහි පෙර වසරේ ඉහළ පාදක බලපෑම ද හේතු විය. මේ අතරතුර, අතරමැදි භාණ්ඩයන්ගේ, විශේෂයෙන්ම බනිජ තෙල්වල, ආන්තර්ජාතික මිල ගණන් ඉහළ යෑම, ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වීම සහ වැටුප් ඉහළ යෑම දේශීය නිෂ්පාදන පිරිවැය ඉහළ නැංවීමට හේතු විය. ප්‍රධාන වශයෙන්ම, අතරමැදි සහ ආයෝජන භාණ්ඩයන්ගේ ඉහළ ජාත්‍යන්තර මිල ගණන් හේතු කොටගෙන විදේශීය වෙළෙඳ අනුපාතය සියයට 5 කින් පිරිහීම, විදේශ වෙළෙඳම ප්‍රසාරණය වීම තුලින් ආර්ථික වර්ධනයට ලැබෙන දායකත්වය සීමා කළ අතර, එතුලින් රටෙහි ඵලදායිතාවය ඉහළ නැංවීමේ අවශ්‍යතාව ඉස්මතු කොට පෙන්වීය.

පෙර වසරවල දී මෙන්ම, සේවා අංශය ඉහළම වර්ධනයක් (සියයට 7.6 ක්) වාර්තා කළ අතර සමස්ත වර්ධනයට සියයට 77 කින් දායක විය. සංචාරක ව්‍යාපාරය සහ අනුබද්ධ සේවා, භාණ්ඩ මෙහෙයවීම සහ අපනයන වෙළෙඳාම හොඳින් ක්‍රියාත්මක වූ අතර විදුලි සංදේශ, ආනයන වෙළෙඳම සහ මූල්‍ය සේවා මෙම අංශයේ සමස්ත වර්ධනයට බොහෝ සෙයින් දායක විය. කාර්මික අංශය සියයට 5.2 කින් වර්ධනය වූ අතර එය සමස්ත වර්ධනයට සියයට 26 ක දායකත්වයක් දැක්වීය. මෙම වර්ධනයට දේශීය වෙළෙඳපොළ අභිමුඛ කර්මාන්ත මෙන්ම, ගෝලීය ආර්ථිකය යථා තත්ත්වයට පත්වීම නිසා අපනයනාභිමුඛ කර්මාන්ත වල මනා ක්‍රියාකාරීත්වය ද, ප්‍රශස්ත මට්ටමක පැවති ඉදිකිරීම් කර්මාන්තය ද පාදක විය. පවත්නා ජල සම්පත්වලින් ප්‍රශස්ත ප්‍රයෝජනයක් සලසාගත හැකි, වී වගාවට සාපේක්ෂව ජලය අඩුවෙන් උපයෝගී වන හෝඟවලට ගොවියන් විතැන්වීමත් සමඟ ඇතැම් දේශීය කෘෂිකාර්මික උප අංශයන් සාර්ථකත්වයක් පෙන්වූවද යම් දිස්ත්‍රික්කයන්හි පැවති වියළි කාලගුණය හේතුකොට ගෙන වී සහ පොල් වගාවන් පීඩාවට ලක්වීම, කෘෂිකාර්මික අංශයෙහි සෘණ දායකත්වයට හේතුවිය.

වියදම් අංශයෙන් ගත්කල, 2004 වසරේ දී පවත්නා වෙළෙඳපළ මිල ගණන් අනුව ද.දේ.නි. සියයට 15.2 ක වර්ධනයක් වාර්තා කරමින් රුපියල් බිලියන 2,029 ක් ලෙස අස්නමේන්තු කරන ලදී. මූර්ත ආර්ථික වර්ධනය මන්දගාමී

**2.1 රූප සටහන**  
**ද.දේ.නි. වර්ධන අනුපාතිකය**



**21 සංඛ්‍යා සටහන**  
**ස්ථාවර (1996) සාධක වියදම් මිල අනුව දළ දේශීය නිෂ්පාදිතයේ ආංශික සංගුණිත සහ වර්ධනය (අ)**

අංශය	වෙනස්වීම් අනුපාතය (%)		දෛශික වෙනස්වීම් දායකත්වය (%)		දෛශික දායකත්වය (%)	
	2003 (අ)	2004 (ආ)	2003 (අ)	2004 (ආ)	2003 (අ)	2004 (ආ)
<b>කෘෂිකාර්මික</b>	<b>1.6</b>	<b>-0.7</b>	<b>5.4</b>	<b>-2.5</b>	<b>19.0</b>	<b>17.9</b>
1 කෘෂිකර්මය, දව ආදී වන ද්‍රව්‍ය සහ ධීවර කර්මාන්තය	1.6	-0.7	5.4	-2.5	19.0	17.9
1.1 කෘෂිකර්මය	3.2	-1.4	8.0	-3.7	14.7	13.8
තේ	-2.2	1.6	-0.5	0.4	1.3	1.3
රබර්	0.3	3.3	0.0	0.2	0.4	0.3
පොල්	8.0	-1.6	1.7	-0.4	1.3	1.2
වී	7.5	-15.1	3.9	-9.0	3.2	2.6
අනෙකුත්	1.9	3.2	2.9	5.1	8.6	8.4
1.2 දව ආදී වන ද්‍රව්‍ය	1.4	1.3	0.4	0.4	1.8	1.7
1.3 ධීවර	-6.9	1.6	-3.1	0.7	2.4	2.3
<b>කාර්මික</b>	<b>5.5</b>	<b>5.2</b>	<b>24.3</b>	<b>25.7</b>	<b>26.5</b>	<b>26.5</b>
2 පතල් සහ කැනීම් කටයුතු	5.7	7.9	1.6	2.5	1.7	1.7
3 නිමැවුම් කර්මාන්ත	4.2	5.1	11.5	15.5	16.3	16.3
3.1 තේ, රබර් සහ පොල් මද නිෂ්පාදන සැකසීම්	-0.1	1.2	0.0	0.4	1.8	1.7
3.2 නිෂ්පාදන කර්මාන්ත	4.6	6.1	10.3	15.3	13.3	13.4
3.3 කුඩා කර්මාන්ත	6.1	-0.6	1.3	-0.1	1.2	1.2
4 විදුලිය සහ ජලය	21.6	-2.5	4.9	-0.7	1.6	1.5
4.1 විදුලිය	25.2	-3.5	4.9	-0.9	1.4	1.3
4.2 ජලය	1.3	4.7	0.0	0.2	0.2	0.2
5 ඉදිකිරීම්	5.5	6.6	6.3	8.5	6.9	7.0
<b>සේවා</b>	<b>7.9</b>	<b>7.6</b>	<b>70.3</b>	<b>76.8</b>	<b>54.5</b>	<b>55.7</b>
6 තොග සහ සිල්ලර වෙළෙඳුම් සහ හෝටල් හා ආපන ශාලා	7.8	6.0	28.4	24.9	22.2	22.3
6.1 ආනයන වෙළෙඳුම්	11.2	9.0	17.5	16.6	9.9	10.2
6.2 අපනයන වෙළෙඳුම්	3.5	7.7	1.4	3.4	2.4	2.5
6.3 දේශීය වෙළෙඳුම්	4.5	1.7	7.0	2.9	9.3	8.9
6.4 හෝටල් සහ ආපන ශාලා	26.4	15.9	2.4	2.0	0.7	0.7
7 ප්‍රවාහනය, ගබඩා කිරීම සහ සන්නිවේදනය	10.6	13.7	22.7	34.4	13.5	14.6
7.1 ප්‍රවාහනය	4.6	4.2	6.3	6.5	8.2	8.1
7.2 භාණ්ඩ මෙහෙයවීම සහ ගබඩා කිරීම	9.8	12.3	1.4	2.0	0.9	0.9
7.3 තැපැල් සහ විදුලි සංදේශ	23.9	31.3	15.1	25.8	4.4	5.5
8 මූල්‍ය සේවා, දේපල වෙළෙඳුම් සහ ව්‍යාපාරික සේවා	8.8	5.7	16.6	12.3	11.7	11.7
8.1 මූල්‍ය සේවා	10.6	6.6	15.6	11.4	9.2	9.3
8.2 දේපල වෙළෙඳුම්, බදු දීම සහ ව්‍යාපාරික සේවා	2.4	2.0	1.0	0.9	2.5	2.4
9 රාජ්‍ය පරිපාලනය, අනෙකුත් රාජ්‍ය සේවා සහ ආරක්ෂක කටයුතු, අනෙකුත් ප්‍රජා, සාමාජීය සහ පෞද්ගලික සේවා	2.1	3.9	2.6	5.2	7.2	7.1
9.1 රාජ්‍ය පරිපාලනය, අනෙකුත් රාජ්‍ය සේවා සහ ආරක්ෂක කටයුතු	0.6	2.0	0.5	1.7	4.5	4.4
9.2 අනෙකුත් ප්‍රජා, සාමාජීය සහ පෞද්ගලික සේවා	4.7	7.1	2.1	3.5	2.6	2.7
10 දළ දේශීය නිෂ්පාදිතය	6.0	5.4	100.0	100.0	100.0	100.0
11 විදේශීය ඉදිකිරීම් සාධක ආදායම	-32.2	19.3	-	-	-	-
12 දළ ජාතික නිෂ්පාදිතය	6.6	5.2	-	-	-	-

(අ) මෙම සංඛ්‍යා සටහනේ දැක්වෙන සේවා අංශයේ වර්ගීකරණය, ජාතික ගිණුම් ක්‍රමය (System of National Accounts) - 1993 මගින් නිර්දේශිත ජාත්‍යන්තර සම්මත කාර්මික වර්ගීකරණයට අනුව සංශෝධනය කර ඇත. (මෙම සංශෝධනය පිළිබඳ විස්තරාත්මක විග්‍රහයක් විශේෂ සටහන 5 හි ඉදිරිපත් කර ඇත)

(ආ) සංශෝධිත

(ඇ) තාවකාලික

මූලාශ්‍රය : ශ්‍රී ලංකා මහ බැංකුව

වුව ද, මෙම ඉහළ වර්ධනයට බොහෝකොටම හේතුවූයේ සාමාන්‍ය මිල මට්ටමේ (ද.දේ.නි. අවධමනකය) වැඩිවීමයි. 2003 වසරේ දී වාර්තා වූ සියයට 5 ක් සමඟ සැසඳීමේ දී, ද.දේ.නි. අවධමනකය මගින් මණිකු ලබන සමස්ත මිල

උද්ධමනය සියයට 9.2 ක් විය. බැතිර තෙල් නිෂ්පාදන සහ අනෙකුත් අමු ද්‍රව්‍ය වැනි අතරමැදි භාණ්ඩයන්ගේ ජාත්‍යන්තර මිල ගණන් ඉහළ යාම සහ රාජ්‍ය අංශයේ වැටුප් වැඩිවීම මෙන්ම ඇමරිකානු ධොලරයට ඵරෙහිව ශ්‍රී ලංකා රුපියල



**දළ ජාතික නිෂ්පාදිත ගිණුම ප්‍රතිවර්ගීකරණය කිරීම**

දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනයෙන් කිසියම් රටක් තුළ වසරක් හෝ කාර්තුවක් තුළදී නිෂ්පාදනය වන භාණ්ඩ හා සේවාවන්හි සමස්ත ක්‍රියාකාරීත්වය සන්සන්දනාත්මක කාලසේදයක් තුළදී නිරූපනය කරනු ලබයි. ද.දේ.නි. යනු ආර්ථිකයේ එක් එක් අංශයන් සඳහා වෙන වෙනම ගණනය කරන්නාවූ සියළු නිෂ්පාදන ක්‍රියාකාරකම් වල සාරාංශ ප්‍රකාශනයකි. දළ දේශීය නිෂ්පාදිතයේ ක්‍රියාකාරීත්වය සාමාන්‍යයෙන් ප්‍රකාශයට පත් කරනු ලබන්නේ එබඳු පුළුල් ආර්ථික ක්‍රියාකාරකම් වර්ගීකරණයක් මගිනි. පාදක ආර්ථික වර්ධනයට වඩාත් ම දායක වූ, වේගයෙන් ම වර්ධනය වූ අංශයන් පිළිබඳව සහ පසුගාමී වූ අංශයන් පිළිබඳව විස්තර සපයා දෙන බැවින් මෙවැනි ආංශික වර්ගීකරණයක් වැදගත් වේ. නව ප්‍රස්තාවන් නිර්මාණය කිරීමට හැකි වූ අංශයන් සහ කිසියම් පසුබැමකට මුහුණ පා ඇති, එබැවින් වඩාත් අවධානයට ලක් විය යුතු අංශයන් ගැන සලකා තීරණගත හැකි නිසා ප්‍රතිපත්ති සම්පාදකයන්ට මෙම තොරතුරු අතිශයින් ප්‍රයෝජනවත්ය. එහෙයින්, ඓතිහාසික ද.දේ.නි. දත්ත මාලාවක් ගෙවී ගිය කාලයේ වර්ධන ප්‍රවණතාවයන් පිළිබඳ පමණක් නොව ආර්ථිකයේ සිදු වූ ව්‍යුහාත්මක වෙනස්කම් පිළිබඳව ද වාර්තාවක් සපයා දෙයි.

ශ්‍රී ලංකාවේ ජාතික ගිණුම් ඇස්තමේන්තු කිරීමේ දී, ශ්‍රී ලංකා මහ බැංකුව ඓතිහාසිකව එක්සත් ජාතීන්ගේ “ජාතික ගිණුම් ක්‍රමය” (ජා.ගි.ක්‍ර. / System of National Accounts) ප්‍රකාශනයේ නිර්දේශයන් සහ එහි උපකාරක වගු 1968 දී නිර්දේශිත ඇතැම් ප්‍රතිශෝධනයන් ඇතුළත් 1964 වර්ෂයේ සංස්කරණය අනුගමනය කළේය. කෙසේ වෙතත් අද බොහෝ සංවර්ධිත සහ සංවර්ධනය වෙමින් පවත්නා රාජ්‍යයෝ ජා.ගි.ක්‍ර.-1968 ප්‍රකාශනයේ සංශෝධිත සංස්කරණය වන ජා.ගි.ක්‍ර.-1993 ප්‍රකාශනයේ නිර්දේශිත සම්මතයන් සහ ක්‍රම පිළිගනු ලබති. ඒවායින්, මාර්ගෝපදේශනය ලබති. ජාතික ගිණුම් ක්‍රමය අනෙකුත් ජාත්‍යන්තර සංඛ්‍යාන ප්‍රමිතීන් සමඟ ඒකායන කිරීම උදෙසා දෙන ලද කාලච්ඡේදයක් තුළ භාණ්ඩ හා සේවා නිපදවන්නා වූ සියළුම ආර්ථික ක්‍රියාකාරකම් අන්තර්ජාතික සම්මත කර්මාන්ත වර්ගීකරණය (International Standard Industrial Classification) (තුන්වන ප්‍රතිශෝධනය) භාවිතා කිරීම මගින් නිෂ්පාදන ගිණුම යටතේ වර්ග කළ යුතු බව ජා.ගි.ක්‍ර.-1993 නිර්දේශ කරයි. මෙමගින් ජාතික ගිණුම් දත්ත ජාත්‍යන්තර සංසන්දනයක් සඳහා ඉඩකඩ සලසන අතර වර්තමාන සන්දර්භය තුළ ආර්ථිකය පිළිබඳ වඩා පුළුල්, අර්ථාන්විත දැක්මක් සපයනු ඇත. මේ දක්වා, රටෙහි සියළුම ආර්ථික ක්‍රියාකාරකම් ජා.ගි.ක්‍ර.-1964 මගින් නිර්දේශිත ප්‍රධාන

අංශ එකොළහක් යටතේ කාණ්ඩ කොට වර්ගකරනු ලැබීය. අන්තර්ජාතික සම්මත කර්මාන්ත වර්ගීකරණය (තුන්වන ප්‍රතිශෝධනය), පෙර වර්ගීකරණය විස්තරාත්මක විවරණය කිරීම් සහිත ඇතැම් වැදගත් උප අංශයන්ගෙන් සමන්විත ප්‍රධාන අංශයන් නවයක් තුළට සියළු ආර්ථික ක්‍රියාකාරකම් වර්ග කරයි (1 වන වගුව). පෙර සංස්කරණයේ පැවැති පරිදීම අංශ නවයෙන් පහක් කෘෂිකාර්මික සහ කාර්මික අංශයන්ට අයත් වෙයි. පෙර සංස්කරණයෙහි වූ අංශ හය වෙනුවට ඉතිරි අංශ හතරින් සේවා අංශය සමන්විත වෙයි. මෙම ප්‍රතිවර්ගීකරණය මේ දක්වා ප්‍රකාශයට පත් කොට ඇති ද.දේ.නි. ඇස්තමේන්තු හෝ අනාගත ප්‍රක්ෂේපයන් සමඟ හෝ නොගැටේ. එය හුදෙක් ම මේ දක්වා පළ කළ දෙය අද පවත්නා සන්දර්භය තුළ වඩාත් අර්ථාන්විතව නැවත පිළියෙල කිරීමක් පමණකි. මෙම සේවා අංශය ප්‍රතිවර්ග කිරීම ශ්‍රී ලංකාවේ ජාතික ගිණුම් සඳහා ජා.ගි.ක්‍ර.-1993 ක්‍රියාවට නැංවීම සඳහා මහ බැංකුව විසින් අනුදත් දෙවන පියවරයි. පළමු පියවරක් වශයෙන් 2002 වාර්ෂික වාර්තාවෙන් ජා.ගි.ක්‍ර.-1993 තුළින් නිර්දේශිත “අරමුණ ප්‍රකාර සුද්ගල පරිභෝජන වර්ගීකරණය” (COICOP, Classification of Individual Consumption by Purpose) ට අනුව සුද්ගල පරිභෝජන වියදම් නැවත වර්ගකොට බෙදා දක්වන ලදී.

නිවාස අයිතිය සහ අන් ස්ථානයක සඳහන් නොකළ සේවාවන් අනෙකුත් ප්‍රධාන අංශයන් හතර සමඟ ආකලනය කිරීම නිසා මෙම ප්‍රතිවර්ගීකරණය සේවා අංශයේ පුළුල් අංශයන් වෙනස් කරයි. කුලී නිවැසියාව යටතේ හෝ අයිතිකරු පදිංචි වීම යටතේ හෝ වුවද, නිවාස අයිතියේ එකතු කල වටිනාකම යනු සියළු නිවාසයන් ගේ අතරමැදි යෙදවුම් සඳහා ගැලපු කුලී වටිනාකමයි. මෙය නව වර්ගීකරණයේදී දේපල වෙළඳුම් බදු දීම සහ ව්‍යාපාරික සේවා උප අංශය තුළ අන්තර්ග්‍රහණය කර තිබේ. පෙර වර්ගීකරණයේ දී කිසි තැනක ඇතුළත් නොකරනු ලැබූ සියළු සේවා ක්‍රියාකාරකම් ඇතුළත්වන්නාවූ “අන් තැනක සඳහන් නොවන සේවා” අංශය (සුද්ගලික අධ්‍යාපන සහ සෞඛ්‍ය සේවා, අළුත් වැටියා කටයුතු, ක්‍රීඩා සහ විනෝදසේවා, ඇඳුම් මැසීම, රෙදි ඇපිල්ලුම් සේවා, කොණ්ඩා සැකසීම්, සුදු, ලොකරැයි යනාදිය බදු), අනෙකුත් ප්‍රජා, සාමාජීය සහ පෞද්ගලික සේවාවන්ගෙන් ද (යන්ත්‍ර සහ උපකරණ කුලියට දීම, වෙළෙඳ ප්‍රචාරණය, සුද්ගල ආරක්ෂක සහ සනීපාරක්ෂක සේවා, පරිගණක මෘදුකාංග සංවර්ධනය, රැකියා නියෝජිතායතන, ගණකාධිකරණ, කළමනාකරණ, නීති සහ කාර්යාලීය සේවා යනාදිය බදු), ව්‍යාපාරික සේවාවන්ගෙන් ද, හෝටල් සහ ආපනශාලා



සේවාවන්ගෙන් ද, ගුවන්විදුලි සහ රූපවාහිනී සේවාවන්ගෙන් ද සමන්විත විය. ආරම්භයේ දී ආර්ථික ක්‍රියාකාරකම් අතර සාපේක්ෂ අඩු වැදගත්කම සහ අඩු ව්‍යාප්තිය නිසා “අත් තැනක සඳහන් නොවන සේවා” ලෙසින් මුලිකව වර්ග කළා වූ මෙම ආර්ථික ක්‍රියාකාරකම්වලින් බොහෝමයක් ලොව පුරා පසුගිය දශකය තුළ ආර්ථික සංවර්ධනය හා විවිධාංගීකරණය හේතුවෙන් සීඝ්‍රව වර්ධනය විය. එම නිසා කාලයත් සමඟ ඒවායේ වැඩිවෙමින් පවත්නා වැදගත්කම සැලකිල්ලට ගෙන, මෙම උප අංශයන් වර්ග නොකළ සේවාවන්ගේ සිට ප්‍රධාන ධාරාවේ වර්ගීකරණයට ගෙන ගොස් ප්‍රතිස්ථාපනය කිරීම අත්තර්ජාතික සම්මත කර්මාන්ත වර්ගීකරණයේ තුන්වන ප්‍රතිශෝධනය මගින් සිදු විය. ප්‍රතිවර්ග කිරීම යටතේ, ප්‍රජා සමාජ සහ පුද්ගල සේවා විස්තරාත්මකව රාජ්‍ය පරිපාලනය සහ ප්‍රජාව සඳහා වන අනෙකුත් රජයේ සේවා සමඟත්, ව්‍යාපාරික සේවාවන් මූල්‍ය සහ නිශ්චල දේපල සේවා සමඟත් හෝටල සහ ආපනශාලා උප අංශය නොග යහ සිල්ලර වෙළෙඳාම සමඟත් රූපවාහිනී සහ ගුවන්විදුලි සේවා තැපැල් හා සංනිවේදන උප අංශය සමඟත් නැවත කාණ්ඩගත කර තිබේ. මේ අතරතුර ඒ ඒ ජාතීන්ගේ අනන්‍යතාවයන් පුළුල් සාමාන්‍යකරණය තුළ මුළුමනින් ම අහෝසි නොවන ලෙසට ජාගී. යටතේ වර්ගීකරණයේ තමාභාවයක් පවත්වා ගැනීමට ඉඩ සලසා ඇත. නිදසුනක් ලෙස, සංශෝධිත අත්තර්ජාතික සම්මත කර්මාන්ත වර්ගීකරණය තුළ මෝටර් වාහන, යතුරුපැදි, පුද්ගලික සහ ගෘහස්ථ භාණ්ඩ නඩත්තු කිරීමේ උප අංශය සිල්ලර සහ නොග වෙළෙඳ අංශය සමඟ කාණ්ඩගත කොට ඇත්තේ බොහෝ සංවර්ධිත රටවල පසු විකුණුම් නඩත්තු සේවා වෙළෙඳුම සමඟ බැඳී ඇති හෙයිනි. කෙසේ වෙතත්, ගරාජ, නඩත්තුහල් හෝ පුද්ගලයන් මගින් බොහෝ අළුත්වැඩියා කටයුතු සපයන ශ්‍රී ලංකාවේ දී මෙය අදාල නොවේ. එම නිසා, ශ්‍රී ලංකාව සඳහා වන නව වර්ගීකරණයේ දී, මෙම උප අංශය අනෙකුත් ප්‍රජා, සමාජ සහ පුද්ගල සේවා උප අංශය සමඟ කාණ්ඩගත කොට තිබේ.

2004 වාර්ෂික වාර්තාව මගින් සංශෝධිත වර්ගීකරණය මහජනයා වෙත හඳුන්වාදෙනු ලබන අතර ද.දේ.නි.යේ පැවැති වර්ගීකරණය සහ සංශෝධිත වර්ගීකරණය යන දෙකම ප්‍රකාශයට පත් කරනු ලැබේ. 2005 ජූනි 30 දින නිකුත් කිරීමට නියමිත 2005 පළමු කාර්තුවේ ද.දේ.නි. ඇස්තමේන්තු සහ ඉන් ඉදිරියට ආංශීය ද.දේ.නි. ක්‍රියාකාරීත්වය නව වර්ගීකරණය යටතේ පමණක් ප්‍රකාශයට පත් කෙරෙනු ඇත.

**1 වන වගුව**  
**උ.යා.ඒ. ප්‍රතිවර්ගීකරණය කිරීම - සේවා අංශය**

පැවැති වර්ගීකරණය	යෝජිත වර්ගීකරණය
6. ප්‍රවාහනය, ගබඩාකිරීම සහ සන්නිවේදනය	6. නොග හා සිල්ලර වෙළෙඳුම සහ හෝටල හා ආපනශාලා
6.1 වරාය සේවා	6.1 ආනයන වෙළෙඳුම
6.2 විදුලි සංදේශ සේවා	6.2 අපනයන වෙළෙඳුම
6.3 ප්‍රවාහනය	6.3 දේශීය වෙළෙඳුම
7. නොග සහ සිල්ලර වෙළෙඳාම	7. ප්‍රවාහනය, ගබඩාකිරීම සහ සන්නිවේදනය
7.1 ආනයන	7.1 ප්‍රවාහනය
7.2 අපනයන	7.2 භාණ්ඩ මෙහෙයවීම සහ ගබඩා කිරීම
7.3 දේශීය	
8. බැංකු රක්ෂණ හා දේපල වෙළෙඳුම	8. මූල්‍ය සේවා, දේපල වෙළෙඳුම සහ ව්‍යාපාරික සේවා
8.1 බැංකු සේවා	8.1 මූල්‍ය සේවා
8.2 රක්ෂණය, දේපල වෙළෙඳුම සහ අනෙකුත් මූල්‍ය සේවා	8.2 දේපල වෙළෙඳුම, බදු දීම සහ ව්‍යාපාරික සේවා
9. නිවස අයිතිය	9. රාජ්‍ය පරිපාලනය, අනෙකුත් රාජ්‍ය සේවා සහ ආරක්ෂක කටයුතු, අනෙකුත් ප්‍රජා, සාමාජීය සහ පෞද්ගලික සේවා
10. රාජ්‍ය පරිපාලනය සහ ආරක්ෂක කටයුතු	
11. සේවා (අත් තැනක සඳහන් නොවන)	9.1 රාජ්‍ය පරිපාලනය, අනෙකුත් රාජ්‍ය සේවා සහ ආරක්ෂක කටයුතු
11.1 හෝටල සහ ආපනශාලා	9.2 අනෙකුත් ප්‍රජා, සාමාජීය සහ පෞද්ගලික සේවා
11.2 වෙනත්	

සියයට 5 කින් පමණ අවප්‍රමාණය වීම ද අවධානකයේ ඉහළ වැඩිවීම කෙරෙහි බලපෑවේය. 2004 වසරේදී ඒක පුද්ගල ද.දේ.නි. ය රුපියල් 104,347 ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර, එය 2003 ට සාපේක්ෂව සියයට 14.1 ක වර්ධනයකි. එ.ජ. ඩොලර් අගයෙන් සැලකූ කල, ඒක පුද්ගල ද.දේ.නි.ය 2003 වසරේ වූ එ.ජ. ඩොලර් 948 සිට 1,031 දක්වා සියයට 8.8 කින් වැඩි විය.


2001 වසරේ දී ප්‍රථම වතාවට වාර්තා වූ ආර්ථික සංකෝචනයෙන් පසු 2002 සහ 2003 වසරවලදී ආර්ථිකය යළි යථා තත්ත්වයට පත්කර ගැනීමට පාරිභෝගික විශ්වාසනීයත්වය මගින් ඉටුකළ මෙහෙය සුළු පටු නොවීය.

තවද, අපනයන්ගේ ප්‍රකෘතිමත්වීම ද එයට උපකාරී විය. 2002 වසරේ මුල් භාගයේ පටන් ක්‍රියාත්මක වූ සටන් විරාමය අඛණ්ඩව පැවතීමේ ප්‍රතිඵලයක් වශයෙන් රටෙහි පැවති සාමකාමී වාතාවරණය සහ පැවති යුධ වාතාවරණය හේතුකොට ඉටුකරගත නොහැකිව ඒකරාශී වූ ඉල්ලුම පාරිභෝජනය පෙරදැරි කොටගත් වර්ධනයට මං සැලසීය. 2002 වසරේ දී සහ 2003 වසර මුල දී “කල් බැලීමේ” ප්‍රතිපත්තියක් අනුගමනය කළ ආයෝජකයන්ගේ ප්‍රතිචාරය එතරම් කඩිනම් නොවීය. ආයෝජක විශ්වාසයේ වැඩි දියුණු වීමක් දැකගත හැකි වූයේ 2003 අවසාන භාගයේ දී ය. 2004 වසරේ දී ඒකරාශී වූ ඉල්ලුම බොහෝදුරට සපිරීමත් සමඟ


පාරිභෝජන වියදම ඉහළ යෑමේ වේගය ක්‍රමයෙන් පහත වැටෙද්දී පළමු කාර්තුවේ දී මූර්ත වශයෙන් සියයට 55 කින් ද, දෙවන කාර්තුවේදී සියයට 30 කින් ද ඉහළගිය, ආයෝජන භාණ්ඩයන්ගේ ඉහළ ආනයනයන් මගින් දැක්වුණු පරිදි, විශේෂයෙන්ම වර්ෂයේ පළමු භාගයේදී ආයෝජනය ඉහළ යාමේ ප්‍රවණතාව අඛණ්ඩව ක්‍රියාත්මක විය. පෙර වසරේදී අත්පත් කළ ආයෝජන ගිවිසුම් ක්‍රියාවට නැංවීම කුළින් එ.ජ. ධොලර් අගයෙන් සියයට 13 කින් සෘජු විදේශ ආයෝජන වර්ධනය වීම සහ කොළඹ කොටස් වෙළෙඳපොළ දර්ශකයන් කිහිපයක්ම වාර්තාගත මට්ටම් කරා එළැඹීම මගින් ඉහළ ආයෝජන විශ්වාසනීයත්වය පිළිබිඹු විය. 2005 වසරේ දී බහු කෙඳි ගිවිසුම කාලාවසාන වීමට මුහුණදීම සඳහා ඇහළුම් කර්මාන්තයේ එලදායිතාව ඉහළ නැංවීමට සහ ධාරිතාව පුළුල් කර ගැනීමටත්, සංචාරක ක්ෂේත්‍රයේ සහ විදුලි සංදේශ ක්ෂේත්‍රයේ වැඩිවන ඉල්ලුම සිරිමසාලීමටත් විදේශීය ආයෝජනවලින් විශාල ප්‍රමාණයක් යොමු විය. පුද්ගලික අංශයේ ණය දීම සීඝ්‍රයෙන් පුළුල්වීම ද ඉහළ ආයෝජන විශ්වාස පිළිබඳ සාක්ෂා සැපයූ අතර සටන් විරාමය අඛණ්ඩව ක්‍රියාත්මකවීමත් සමඟ ඇති වූ යහපත් ආර්ථික වටපිටාව සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යෑම සමඟ ප්‍රගතියට පත් හෝටල් අංශය ඇතුළු ආයතනික ශේෂ පත්‍ර මූල්‍ය වර්ෂ අවසානයේදී පෙන්වූ යහපත් ප්‍රතිඵල ප්‍රාග්ධන වියදම් සඳහා ආයෝජකයන් පෙළඹවීය. කෙසේ වෙතත්, මෙම වර්ධනය 2004 වසරේ දෙවන භාගය තුළදී මන්දගාමී විය. 2004 වසරේ දී ආයෝජනය නාමිකව සියයට 30.5 කින් ඉහළ ගිය අතර එය මූර්ත වර්ධනය සියයට 11.7 ක් ද මිල ඉහළ යෑම සියයට 16.8 ක් ද වශයෙන් ඉහළ යාමේ ඒකාබද්ධ ප්‍රතිඵලයක් විය. එහි ප්‍රතිඵලයක් ලෙසින් 2004 වසරේ මූර්ත ආයෝජන වර්ධනය පෙර වසරට වඩා අඩු මට්ටමක පැවතිනි. 2003 වසරේදී නියුණු ලෙස පහත වැටුණු ආනයනික ආයෝජන භාණ්ඩයන්ගේ මිල 2004 දී කැපී පෙනෙන ලෙසින් ඉහළ නැඟුණේ ය. වසර ආරම්භයේදී පැවති දේශපාලනික අස්ථාවරත්වය කරණ කොටගෙන යම් පමණකට ඇතිවූ බලපෑම නිසා ආයෝජන මණ්ඩලය යටතේ අනුමත සහ ගිවිසුමක් ආයෝජනයන් 2003 වසරේ සිට 2004 වන විට අඩුවීමක් පෙන්නුම් කළේය. එතෙකුදු වුවත්, ආයෝජන අනුපාතය (ආයෝජන/ද.දේ.නි.) 2004 වසරේ දී සියයට 25 දක්වා ප්‍රතිශතයක 3 කින් ඉහළ ගියේය. මේ අතරතුර, පාරිභෝජන වියදම මෙන් දෙගුණයකටත් වැඩි ප්‍රමාණයකින් මූර්ත ආයෝජන වියදම වර්ධනය විය.

2004 දී පාරිභෝජන වියදම් මූර්ත වශයෙන් සියයට 4.9 කින් වර්ධනය විය. 2002 සහ 2003 යන වර්ෂ දෙකේදීම පාරිභෝජන වියදමේ වර්ධනය මූර්ත ආර්ථික වර්ධනය ඉක්මවා ගිය අතර එය ආර්ථිකය යථාතත්වයට පත්වීමට අවශ්‍ය උත්තේජනය සැපයීය. පෙර දෙවසරට වඩා පහළ මට්ටමක පැවතිය ද 2004 වසරේ දී පාරිභෝජන වියදමේ වර්ධනය හිතකර මට්ටමක පැවතිනි. සටන් විරාමයෙන් අනතුරුව ඉහළ නැගී ඒකරාශී වූ ඉල්ලුම ක්‍රමයෙන් හීන වී

2.2 රූප සටහන  
2004 වර්ෂයේ ආර්ථිකය  
(පවත්නා මිල ගටහේ)



ගෘහාධි ගත සේවා ගඳුගා ඉල්ලුම  
(රුපියල් බිලියන 2,953)



යෑම කුළින් පාරිභෝජන වියදම් පහළ වර්ධනයක් පෙන්නුම් කිරීම වසර තුළදී අපේක්ෂා කළ එකක් විය. මේ අතරතුර, ගෙවී ගිය දශකය තුළ කුටුම්භ පාරිභෝජන වියදමේ සාපේක්ෂක සංයුතිය ආර්ථික සංවර්ධනයත් සමඟ මූලික නොවන පාරිභෝජන ද්‍රව්‍ය කරා වෙනස්වෙමින් පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෑතකදී පවත්වනු ලැබූ පාරිභෝගික, මූල්‍ය හා සමාජ ආර්ථික සමීක්ෂණය -2003/04 මගින් හෙළිදරව් විය. පාරිභෝගික රුචිය, විශේෂයෙන්ම සේවා සඳහා වඩා ඉඩ සළසමින් කුටුම්භ පාරිභෝජන පැසෙහි අභාර පාන වැනි මූලික මානව අවශ්‍යතා සඳහා වූ සාපේක්ෂ වැදගත්කම ක්‍රමයෙන් පහළ බැස ඇත. ඒ අතර අධ්‍යාපනය, ක්‍රීඩා හා විනෝද ක්‍රියා, හෝටල් සහ ආපනශාලා සහ සන්නිවේදනය වැනි සේවා මත කළ වියදම් කැපී පෙනෙන ලෙසින් වැඩි විය. මෙම ව්‍යුහාත්මක වෙනස බෙහෙවින් ගතික අංශය ලෙසින් දැනට ඉදිරියට එන සේවා අංශය පිළිබඳ ජාතික නිෂ්පාදන දත්තයන්ගෙන් ද නිරූපනය වෙයි.



2003 දී වූ සියයට 6.6 ක වර්ධනයත් සමඟ සංසන්දනය කළ විට, ද.දේ.නි. යට ව්‍යවස්ථාපිත ශුද්ධ සාධක ආදායම ගැලපීමෙන් ගණනය කරනු ලබන දළ ජාතික නිෂ්පාදිතය (ද.ජා.නි.) මූර්ත වශයෙන් සියයට 5.2 කින් වර්ධනය විය. පසුගිය අවුරුදු කිහිපයේදී පෙන්වූ වැඩි දියුණු වීම් සමඟ සැසඳූ විට විදේශයන්ගෙන් ලැබෙන ශුද්ධ සාධක ආදායම 2004 දී සියයට 19.3 කින් පහළ බැසී අතර එය තවදුරටත් සෘණ මට්ටමක රැඳී පැවතුණි. ඉහළ වූ ජාත්‍යන්තර පොලී අනුපාත හමුවේ අඩු විදේශ සංචිත සඳහා 2004 වසරේ දී ලද පොලී ඉපයීම්වල ඉහළයෑමක් තිබුණද, මෙය ප්‍රධාන කොටම ණය සේවා ගෙවීම් ගිණුමෙන් සහ ලාභ සහ ලාභාංශ ආපසු සිය රට යැවීමෙන් වූ පිටතට ගලා යෑම් හේතුකොට ගෙන සිදුවිය.

2004 වසරේ දී භාණ්ඩ හා සේවා සමහර සැපයුමෙන් සියයට 65 ක් දේශීය ආර්ථික ක්‍රියාකාරකම් මගින් සපයා ගනිද්දී ඉතිරිය ආනයනය කෙරිණි. දේශීය සැපයුම අතුරෙන්, ප්‍රධාන කොටම වෙළෙඳ ක්‍රියාකාරකම්, ප්‍රවාහන, සන්නිවේදන සහ මූල්‍ය සේවා අගයන් දායක වූ සේවා සැපයුම, භාණ්ඩ සැපයුම ඉක්මවීය. ආනයන සැපයුම අතරමැදි භාණ්ඩ (සියයට 53), ආයෝජන භාණ්ඩ (සියයට 18), පාරිභෝජන භාණ්ඩ (සියයට 16) සහ සේවා (සියයට 13) ලෙසින් සමන්විත විය. සමස්ත ඉල්ලුමෙන් පාරිභෝජනය සියයට 57 ක් නියෝජනය කළ අතර, එයින් පුද්ගල පාරිභෝජනය සියයට 90 කට ආසන්න විය. සමහර ඉල්ලුමෙන් සියයට 18 ක් වූ ප්‍රාග්ධන සම්පාදනයෙන් සියයට 91 කට ආසන්න ප්‍රමාණයකට පෞද්ගලික අංශය දායක විය. භාණ්ඩ හා සේවා අපනයනය සඳහා වූ ඉල්ලුම වන බාහිර ඉල්ලුම ඉතිරි සියයට 25 නියෝජනය කළේය. මෙයින් සියයට 79 ක් භාණ්ඩ ආනයනයන් විය. දේශීය නිෂ්පාදනය ඉක්මවූ උපයෝජනයක් සඳහා සම්පත් පවත්නා බව බාහිර සැපයුම සහ ඉල්ලුම අතර වෙනස අවධාරණය කළේය.

මෙම තත්ත්වයන් තුළ, 2004 දෙසැම්බර් 26 වන දා ශ්‍රී ලංකාවේ වෙරළ තීරයෙන් සියයට 85 ක් පමණ සුනාමි උවදුරට ගොදුරුවීම තුළ ආර්ථිකයේ වර්ධන අපේක්ෂාවන් නැවත විමසීමට ලක්කල යුතුවේ. ජීවිත 30,000 - 40,000 ක් පමණ අහිමි කළ, නිවාස 100,000 ක් පමණ විනාශ කළ හෝ අලාභ කළ, මිලියන භාගයක් (ජනගහනයෙන් සියයට 2-3 ක්) පමණකට ජීවන මාර්ගය අහිමි කොට උන්හිටි තැනි අහිමි කළ මානව බේදවාචකය මිනිසුන් නොහැකිය. වැඩියෙන්ම හානියට පත් වූයේ ධීවර, සංචාරක, කුඩා කර්මාන්ත සහ කුඩා පරිමාණ තොග සහ සිල්ලර වෙළෙඳාම් වැනි ආර්ථික අංශය. දකුණු සහ නැගෙනහිර වෙරළ තීරයේ විනාශය විසින් ධීවර අංශය වනසා දමන ලද අතර එය සංචාරක කර්මාන්තයේ වෙරළාශ්‍රිත නිවැසි නිකේතනයන්ට ක්ෂණයෙන් බලපෑවේය. එයට අමතරව එම ප්‍රදේශයන්ගේ විදුලි සංදේශ, විදුලි සහ ජල සැපයුම් සේවාවන් තාවකාලිකව අක්‍රීය වූ අතර, කුඩා පරිමාණ කර්මාන්ත, ගෘහ කර්මාන්ත සහ තොග සහ සිල්ලර වෙළෙඳ ආයතනයන් මුළුමනින්ම හෝ අර්ධ වශයෙන් විනාශයට පත් විය.

2004 වසර සඳහා සුනාමියෙහි බලපෑම අවම වුවත්, 2005 වසරෙහි ආර්ථික ක්‍රියාකාරකම් මත වන බලපෑම ප්‍රතිසංස්කරණ සහ පුනරුත්ථාපන කාර්යයන් ගේ කාර්යක්ෂමතාව සහ වේගය මෙන්ම බලපෑමට ලක් වූ අංශයන් පුර්ව පසුබැම්බවලින් පසුව කෙතරම් වේගයකින් යළි යථාතත්ත්වයට පත් වූයේ ද යන්න වේද යන්න මත විශාල වශයෙන් රඳ පවතියි. දරුණු ලෙස බලපෑමට ලක් වූ අංශයන්, විනාශයට පෙර අපේක්ෂා කළ වර්ධන අනුපාතිකයන් කරා එළඹෙනු ඇතැයි අපේක්ෂා නොකළත්, පුනරුත්ථාපන සහ ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතීන් ක්‍රියාවට නැංවීමත් සමඟ ඉදිකිරීම්, ආනයන වෙළෙඳාම සහ වරාය සේවා ඉහළ වේගයකින් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කිරීම සහේතුකය. කෙසේ වුවත්, හොඳින් සැලසුම් කළ ප්‍රතිසංස්කරණ සහ පුනරුත්ථාපන වැඩ සටහන් දැඩි කැපවීමක් යටතේ කාර්යක්ෂමව හා නිශ්චිත කාලානුරූපීව ක්‍රියාවට නැංවීමෙන් ආර්ථිකය වඩා හොඳ සාධනයක් දක්වනු ඇත.

**2.2 ආංශික ප්‍රතිපත්ති සහ ආයතනික පහසුකම්**

පෞද්ගලික අංශයේ සහභාගිත්වයට අනුබල දෙන සහ ප්‍රාදේශීය මට්ටමින් ආර්ථික අවස්ථාවන් සඳහා පවතින තදබල විෂමතාවයන් අවම කරන, ආංශික ඵලදායීතාවය වැඩි දියුණු කිරීම ඉලක්ක කරගත් ප්‍රතිපත්ති හරහා 2004 දී රජය ප්‍රධාන අංශ තුනෙහිම ආර්ථික ක්‍රියාකාරිත්වයට සහාය දක්වීය. මේ සමඟම, විශේෂයෙන්ම වසරේ අග භාගයේ දී ඇති වූ පිරිවැයෙන් තල්ලු වූ උද්ධමන පීඩනය වේගයෙන් වැඩි වූ නිසා, නිෂ්පාදනයන් සහ පාරිභෝගිකයන් යන වෙළෙඳපොළ පාර්ශ්ව දෙකටම ලබාදුන් ආරක්ෂාව තුලනය කිරීමට ද උත්සාහ දරන ලදී. රටෙහි කෘෂිකර්මාන්ත අංශයේ වැඩි ප්‍රමාණයක් කුඩා ඉඩම් හිමියන්ගෙන් සැදුම්ලත් බැවින්, එය සැලකිල්ලට ගෙන ගොවීන්ගේ ආදායම් තත්ත්වය ඉහළ නංවන අතර ආහාර සුරක්ෂිතතාවය ළඟා කර ගැනීමේ පුළුල් අරමුණින් යුක්තව කෘෂිකාර්මික අංශයට නව ජීවයක් දීමේ රජයේ ඇති කැපවීම එහි ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර ඇත.

රජයේ නව කාර්මික ප්‍රතිපත්තියේ ප්‍රධාන අභිප්‍රාය වනුයේ ගෝලීය වශයෙන් තරඟකාරී මෙන්ම, ශක්තිමත් කාර්මික අංශයක් ගොඩ නැගීම තුළින් ශ්‍රී ලංකාව ආයෝජන සඳහා වඩාත් උචිත ස්ථානයක් බවට පත් කිරීම වේ. සමාජීය වශයෙන් වගකිව යුතු ශක්තිමත් පෞද්ගලික අංශයක් සහ පොදු සේවාවන් සපයනු ලබන ශක්තිමත් රාජ්‍ය අංශයක සහභාගිත්වය තුළින් මෙම තත්ත්වය ලඟා කර ගැනීමට අපේක්ෂිතය. නව කාර්මික ප්‍රතිපත්තිය තුළින් ප්‍රාදේශීය වශයෙන් ව්‍යාප්තව ඇති ප්‍රයෝජනයට ගෙන නොමැති සම්පත් භාවිතයට ගෙන දේශීය සහ අපනයන වෙළෙඳපොළවල් පදනම් කරගත් කර්මාන්ත ඇති කිරීම තුළින් ආදායම් ජනිත කිරීමට සහ සේවා නියුක්තිය ඉහළ නැංවීමට වැඩි අවධානයක් යොමු කර ඇත. මේ සඳහා සමස්ත ප්‍රතිපත්ති රාමුව ශක්තිමත් නියාමන සහ තීනිමය රාමුවකින් සැදුම්ලත් විය යුතු අතර

වෙළඳපොළ පදනම් කර ගත් සහ අපනයනානුමුඛ උපායමාර්ග මත පදනම් විය යුතුය. යහපත් ව්‍යාපාරික ව්‍යාපාරිකයක් සහ මනා රාජ්‍ය පාලනයක් ඇති කරමින් වෙළඳපොළට පිවිසීමට ඇති ඉඩ කඩ ඉහළ නැංවීම සහ තරඟකාරීත්වය ඉහළ නැංවීම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම සම්බන්ධයෙන් රජය මූලික වනු ඇත.

**කෘෂිකාර්මික ප්‍රතිපත්තිය සහ ආයතනික පහසුකම්**

මෙම පුළුල් ප්‍රතිපත්ති රාමුව තුළ රජයේ කෘෂිකාර්මික ප්‍රතිපත්තිය වූයේ එහි මූලික පරමාර්ථවලට අනුකූලව රාජ්‍ය අංශයට විශාල කාර්යභාරයක් පවරමින් විශේෂිත ප්‍රතිපත්ති හරහා එම අංශය දිරිගැන්වීමයි. මේ සඳහා ප්‍රතිපත්ති ප්‍රතිනිර්මාණය කිරීම, යෙදවුම් සඳහා සහනාධාර ලබාදීම, වැව් ප්‍රතිසංස්කරණය කිරීම, නව තාක්ෂණය සැපයීම, කෘෂිකාර්මික පර්යේෂණ නවීකරණය කිරීම සහ පුහුණු කිරීම සහ පුද්ගලික අංශය කෘෂිකාර්මික කටයුතුවලට සහභාගි කර ගැනීම සඳහා රජය මගින් වැඩපිළිවෙලවල් දියත් කරන ලදී. විසිතුරු පැළ සහ විසිතුරු මල් වගාවෙන් උපයාගත හැකි අපනයන ආදායම සහ රැකියා අවස්ථා උත්පාදනයවීම සැලකිල්ලට ගනිමින් එම අංශ දෙක සංවර්ධනය කිරීම ද අවධාරණය කරන ලදී.

2004 වසරේ සමස්ත වෙළඳ ප්‍රතිපත්තිය, විශේෂයෙන්ම කෘෂිකාර්මික ආනයන සඳහා තීරු බදු ප්‍රතිපත්තිය, ප්‍රධාන වශයෙන්ම යොමු වූයේ එකවිට ජනාකර ගැනීමට අසීරු වන ජීවන වියදම අඩුකිරීම සහ නිෂ්පාදකයාට ආරක්ෂාව ලබාදීම යන අරමුණු දෙක වෙතය. ජීවන වියදම අඩු කිරීමේ අරමුණින් 2004 පෙබරවාරි 1 සිට බලපැවැත්වෙන පරිදි අර්තපාල, ලොකු එනු සහ වියළි මිරිස් ආනයනයන් මත පනවන ලද විශේෂිත ආනයන බද්ද පිළිවෙලින් කිලෝ ග්‍රෑම්යකට රුපියල් 1.50, රුපියල් 5.00 සහ රු. 10.00 බැගින් කිලෝ ග්‍රෑම්යකට රුපියල් 18.50, රුපියල් 3.00 සහ රුපියල් 20.00 දක්වා අඩු කරන ලදී. කෙසේ වුවද, අස්වැන්න තෙලන කාලය ඇරඹීමත් සමග ගොවියන් ආරක්ෂා කිරීමේ අරමුණින් ලොකු එනු සඳහා වූ විශේෂිත ආනයන බද්ද 2004 සැප්තැම්බර් 16 වන දින සිට බලපැවැත්වෙන පරිදි නැවත පනවන ලදී. ජාත්‍යන්තර වෙළඳපොළේ සීනි මිල ගණන් ඉහළ යමින් පැවති තත්ත්වයක් යටතේ පාරිභෝගිකයාට සහනයක් ලබාදෙනු පිණිස සීනි ආනයන මත පනවා තිබූ කිලෝ ග්‍රෑම්යකට රුපියල් 4.50 ක් වූ විශේෂිත බද්ද වෙනුවෙන් 2004 මාර්තු 19 වන දින සිට බලපවත්වන පරිදි බදු සහනයක් ලබා දෙන ලදී. කෙසේ වුවද, දේශීය නිෂ්පාදකයන්ට මෙයින් සිදුවන බලපෑම අඩුකිරීම සඳහා 2004 ඔක්තෝබර් 1 වනදා සිට දුඹුරු සීනි මත එම බද්ද නැවත පනවන ලදී. දේශීය නිෂ්පාදනය පහත වැටීම හේතුවෙන් ඉහළ නැගුණු දේශීය සහල් මිල අඩු කිරීම සඳහා සහල් ආනයන මත පනවා තිබූ කිලෝ ග්‍රෑම්යකට රු. 9 ක් වූ විශේෂිත බද්ද 2004 සැප්තැම්බර් 22 සිට 2005 ජනවාරි 15 දක්වා කාලසීමාව සඳහා ඉවත් කරන ලදී. තවද පාරිභෝගිකයන්ට දේශීය පලතුරු

පරිභෝජනයට අනුබල දීම සඳහා 2004 නොවැම්බර් 4 දා සිට බලපැවැත්වෙන පරිදි පලතුරු ආනයන සඳහා වටිනාකමෙන් සියයට 20 ක් හෝ කිලෝග්‍රෑම්යට රුපියල් 15 ක් වන සෙස් බද්දක් පනවන ලදී.

වී වල මිල සාධාරණ මට්ටමක පවත්වාගෙන යාමේ අරමුණින් ප්‍රථමයෙන් 2004 යල කන්නය සඳහා ද පසුව 2004/05 මහ කන්නය සඳහා ද, හොඳ තත්ත්වයේ වී ස්ථාවර මිලකට රජය මගින් ගොවීන්ගෙන් මිලදී ගැනීමේ වැඩපිළිවෙලක් රජය මගින් ප්‍රකාශයට පත්කරන ලදී. කෙසේ වුවද, යල කන්නයේ වී සැපයුම අඩුවීම හේතුවෙන් මෙම වැඩපිළිවෙල ඵලදායී නොවීය.

නිෂ්පාදනය පුළුල් කිරීම දිරිගැන්වීම සඳහා සෘජු වශයෙන් සහ වෙනත් ආයතන හරහා බෝග වෙනුවෙන් ලබාදෙන සහනාධාර සහ වෙනත් විවිධාකාරයේ සහාය වීම් රජය මගින් නොකඩවා ලබාදෙන ලදී. අවශ්‍ය උපදෙස් සහ ව්‍යාප්ති සේවා සැපයීම් තුළින් ද, නැවත වගාව සහ නව වගාව සඳහා සහනාධාර ක්‍රම ක්‍රියාත්මක කිරීම තුළින් ද, කුඩා හෝ වතු සංවර්ධන අධිකාරිය, කුඩා හෝ වතු හිමියන්ට අඛණ්ඩව සහාය විය. සහනාධාර ක්‍රමයට අරමුදල් සපයා ගැනීම සඳහා හෝ අපනයනයේ දී කිලෝ ග්‍රෑම්යකට රුපියල් 2.50 ක් වූ සෙස් බද්ද භාවිතා කරන ලදී. වසරකට රුපියල් දශලක්ෂ 750 කට ආසන්න මුදලක් ලැබෙන සෙස් අරමුදල, පර්යේෂණ සහ සංවර්ධන කටයුතු, තේ කම්හල් සංවර්ධනයට සහ තේ ප්‍රවර්ධන කටයුතු සඳහා ද යොදා ගනී. පසුගිය වසර කීපය තුළ ස්වභාවික රබර් සඳහා පැවති ආකර්ෂණීය මිල ගණන් පිළිබඳව සලකා බැලීමෙන් පසු 2004 ඔක්තෝබර් මාසයේ දී රබර් කර්මාන්තයේ සංවර්ධනයට අවශ්‍ය අරමුදල් සපයා ගැනීමේ අරමුණින් යුතුව රබර් සඳහා සෙස් බද්ද නැවත හඳුන්වා දෙන ලදී. මෙමගින් ප්‍රධාන වශයෙන් රබර් නැවත වගාව, නව වගාව, පර්යේෂණ සහ සංවර්ධන කටයුතුවලට සහනාධාර සැපයීමට අපේක්ෂා කෙරේ. රබර් නැවත වගා කිරීමේ සහනාධාරය හෙක්ටයාරයට රුපියල් 49,000 සිට රුපියල් 100,000 දක්වා ඉහළ දැමීම සහ වැවිලි සමාගම් ද මෙම සහනාධාර ක්‍රමයෙන් ආවරණය කිරීම නිසා රබර් වගා කිරීම පුළුල් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මීට අමතරව, පොල් සඳහා වන සෙස් අරමුදල තර කිරීම සඳහා ආහාරයට ගන්නා තෙල් ආනයන මත සෙස් බද්දක් පැනවීමට රජය අදහස් කරයි. පොල් ඉඩම් කැබලි වීම වළක්වා ගැනීම සඳහා, හෝ සහ රබර් ඉඩම් කැබලි කිරීම සහ පාලනය සඳහා වන පනතට පොල් වගාව ද ඇතුළත් කිරීම සඳහා එම පනත සංශෝධනය කිරීමට ද පියවර ගනු ලැබීය. මේ අතර, සහනාධාර යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීම, අවශ්‍ය යෙදවුම් ලබාදීම, කුළු බඩු නිෂ්පාදන බෝග වගා කිරීම සහ සකස් කිරීම සඳහා තාක්ෂණික උපදෙස් හා ව්‍යාප්ති සේවා සැපයීම තුළින් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් අපනයන කෘෂිකර්ම අංශයේ සංවර්ධනයට සිය දායකත්වය අඛණ්ඩව සපයන ලදී.

කුඩා පරිමාණයේ ධීවරයන් සංවර්ධනය කෙරෙහි විශේෂයෙන්ම ඉලක්ක කර ගනිමින් දේශීය ධීවර කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ජාතික ධීවර ප්‍රතිපත්ති සභාව මගින් නව ජාතික ධීවර ප්‍රතිපත්තියක් සඳහා කෙටුම්පතක් පිළියෙල කර ඇත. මුහුදුබඩ ජලජීවී වගාව සංවර්ධනය කිරීම, නවීන ධීවර තාක්ෂණික ක්‍රම හඳුන්වාදීම, ගබඩා පහසුකම් වැඩි දියුණු කිරීම සහ පවත්නා වරාය පහසුකම් නවීකරණය කිරීම සහ බහුදින ධීවර කටයුතු ප්‍රවර්ධනය කිරීම ආදිය මගින් මුහුදු මත්ස්‍ය නිෂ්පාදනය සඳහා පහසුකම් සැපයීම මෙම සංවර්ධන වැඩපිළිවෙලට අයත් වේ. ජාතික ජලජීවී සංවර්ධන අධිකාරිය විසින් ආධාර සපයන ආයතනවල සහාය ඇතිව මිරිදිය ධීවර සහ ජලජීවී වගා සංවර්ධනය ඉහළ නැංවීම සඳහා ව්‍යාපෘතියක් දියත් කරන ලදී. ඉස්සන් වගාව නිරසාර ලෙස සංවර්ධනය කිරීම සඳහා වගා සිදුවිය යුතු යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය කිරීම සහ පරිසරය ආරක්ෂාකිරීම වෙනුවෙන් රජය 2005 අයවැයෙන් අරමුදල් වෙන් කර ඇත.

වර්තමානයේ දේශීය කිරි සැපයුම ඉල්ලුමෙන් සියයට 20 ක් පමණක් සපුරාලීමට ප්‍රමාණවත් වේ. එබැවින් රටෙහි කිරි නිෂ්පාදනය වැඩිදියුණු කිරීම සඳහා රජය මගින් විශේෂ අවධානයක් යොමු කොට ඇත. කිරිගොවීන් පුහුණු කිරීම, අලෙවිය සඳහා සහය වීම, සතුන් සඳහා පශු වෛද්‍ය සායන පැවැත්වීම ආදිය මගින් කිරි ගොවීන් සවිබල ගැන්වීමේ ව්‍යාපෘතියක් රජය මගින් හඳුන්වාදී ඇත. මීට අමතරව එක ගම්මානයකට අවම වශයෙන් කිරි ගොවීන් 20 ක් වත් ඇතුළත්වන පරිදි කිරි ගම්මාන 50 ක් පිහිටුවීමට කටයුතු සම්පාදනය කර ඇත. පශු සම්පත් කර්මාන්තයේ නිෂ්පාදන පිරිවැය පහත දැමීම සඳහා සත්ව ආහාර මත පනවා තිබූ වැට්ටි බද්ද ඉවත් කරන ලදී. පශු සම්පත් අංශයේ වැඩිදුර වර්ධනය සඳහා අභිජනනය පිණිස සතුන් සැපයීම පුළුල් කිරීම, පශු වෛද්‍ය පහසුකම් වැඩි දියුණු කිරීම සහ පශු වෛද්‍ය පර්යේෂණ ආයතනයට සහාය දැක්වීම සඳහා පියවර ගනිමින් පවතී.

කෘෂිකර්මය සඳහා පෞද්ගලික අංශයේ සහභාගිත්වයට අනුබල දීමක් වශයෙන් රජය මගින් 2005 අයවැයෙන් විවිධ දිරිගැන්වීම් සපයන ලදී. කෘෂිකර්මයෙන් ලැබෙන ආදායම සහ ලාභය අවුරුදු 5 ක කාලයක් සඳහා ආදායම් බද්දෙන් නිදහස් කිරීම, කුඩා සහ මැදි කාලීන මල් වගාකරුවන් සඳහා තාක්ෂණික දැනුම සහ ව්‍යාප්ති සේවා ලබාදීම සහ ආදර්ශ ගොවිපොළවල් පවත්වා ගෙනයාම සඳහා ඉඩම් හඳුනා ගැනීම යනාදිය ඊට ඇතුළත් වේ. බීජ සහ රෝපණ ද්‍රව්‍ය වැට්ටි බද්දෙන් නිදහස් කරන ලදී. විශේෂිත වූ අපනයන වෙළෙඳපොළක් ඇති කාබනික කෘෂි වගාව ප්‍රවර්ධනය කිරීම සඳහා එම කෘෂි ද්‍රව්‍ය සහතික කිරීමේ ක්‍රමයක් ස්ථාපිත කිරීමට හා ආරක්ෂිත කාබනික නිෂ්පාදන කලාප ලෙස තෝරාගත් ප්‍රදේශ ප්‍රකාශයට පත්කිරීමට ද පියවර ගෙන ඇත. කුරුඳු කර්මාන්තයේ පර්යේෂණ වැඩි දියුණු කිරීම හා නිෂ්පාදන සංවර්ධනය උදෙසා පියවර ගැනීමට ද, කර්මාන්තයේ දියුණුව

වෙනුවෙන් කුරුඳු අපනයන මත පැනවූ සෙස් බද්දෙන් අරමුදල් සපයා ගනිමින් කුරුඳු සංවර්ධන අරමුදලක් පිහිටුවීමට ද පියවර ගෙන ඇත. කුඩා හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන්ට ඔවුන්ගේ සහල් මෝල් නවීකරණය කිරීම සඳහා විශේෂ ණය ක්‍රමයක් ද 2005 අයවැයෙන් රජය මගින් යෝජනා කර ඇත.

**කාර්මික ප්‍රතිපත්තිය සහ ආයතනික පහසුකම්**

නිරු බදු කාණ්ඩ ප්‍රමාණය අඩු කිරීමේ අරමුණින් පවත්නා නිරු බදු ව්‍යුහය කාර්මිකරණය කිරීමට සහ සරළ කිරීම පිණිස වර්තමාන කාර්මික ප්‍රතිපත්තිය වැඩි අවධානයක් යොමුකර ඇත. මෙම ප්‍රයත්නයන්ගේ දිගුකාලීන අරමුණු වනුයේ අමු ද්‍රව්‍ය සහ යන්ත්‍රෝපකරණ සඳහා වන නිරු බදු අනුපාතිකයන් ශුන්‍ය දක්වා පහත දැමීම මගින් අපනයනයන්හි තරඟකාරීත්වය ඉහළ නැංවීමයි. පසුගිය රජය විසින් 2003 දී ස්ථාපනය කරන ලද නිරු බදු කාරක සභාව නව රජය යටතේ 2004 දී ආර්ථික සංවර්ධනය පිළිබඳ ජාතික සභාවේ වෙළෙඳම සහ නිරු බදු පර්ෂදය බවට පත්කරන ලදී. පවත්නා නිරු බදු ව්‍යුහයේ ඇති අසමානතා මෙන්ම විවිධ වෙළෙඳ මණ්ඩල සහ වෙළෙඳ සංගම් විසින් මතු කරනු ලබන අනෙකුත් අවධානයට යොමුකළ යුතු කරුණු පිළිබඳ අධ්‍යයනය කිරීම මෙම පර්ෂදයට භාර කරන ලදී. කර්මාන්ත සංවර්ධන සහ ආයෝජන ප්‍රවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශය විසින් ද වසර තුළදී නිරු බදු අසමානතා පිළිබඳව විමර්ශනය කිරීමේ කටයුතු ක්‍රියාත්මක කරන ලද අතර නිරු බදු අසමානතාවන්හි අහිතකර බලපෑම අවම කිරීම සඳහා වූ නිර්දේශයන් ඉදිරිපත් කරන ලදී.

තෝරාගත් ප්‍රමුඛ කර්මාන්තයන්හි තරඟකාරීත්වය වැඩි දියුණු කිරීම සඳහා විශේෂ ප්‍රයත්නයක් 2004 දී රජය විසින් දරණු ලැබීය. රෙදිපිළි සහ ඇඟළුම්, පාචන, සම්භාණ්ඩ, පිහන් භාණ්ඩ, රබර් සහ දව හා දව ආශ්‍රිත කර්මාන්ත මෙම ඉලක්කගත ප්‍රමුඛ කර්මාන්තයන් විය. නිෂ්පාදනයන් වැඩිදියුණු කිරීමේ වැඩ සටහන්, කම්හල් ප්‍රසාරණය කිරීමේ හා නවීකරණය කිරීමේ වැඩ සටහන් සහ ව්‍යාපාර සංවර්ධන සේවා සපයන්නන්ගේ ධාරිතාවය පුළුල් කිරීමේ වැඩ සටහන් 2004 රජය විසින් ක්‍රියාත්මක කරන ලද ප්‍රධාන වැඩ සටහන් වේ. ඇඟළුම්කරුවන්ගේ ඒකාබද්ධ සංසඳය සමඟ එකතුව කර්මාන්ත සංවර්ධන හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය විසින් නිෂ්පාදන ඵලදායීතාව වර්ධනය කිරීමේ සහ නිපුණතා ප්‍රවර්ධනය කිරීමේ වැඩ සටහන් කිහිපයක් මෙන්ම ඇඟළුම් අංශයේ ජාත්‍යන්තර ප්‍රතිරූපය ගොඩනැගීමේ වැඩ සටහන් කිහිපයක් ද දියත් කරන ලදී.

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සතුව ඇති සේවා නියුක්ති අවස්ථාවන් හා ආදායම් ජනිත කිරීමේ හැකියාවන් හඳුනා ගනිමින් එයට සහය දැක්වීමේ බහුවිධ ක්‍රමෝපායයක් ස්ථාපිත කිරීම තුළින් රජය කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් දිරිමත් කිරීමට කටයුතු කරන ලදී. පරිපාලනය හා සම්බන්ධ ක්‍රියා පටිපාටි සහ රෙගුලාසි,



එකතුකල වටිනාකම් මත වූ බදු පරිපාලනය, රේඛා රෙගුලාසි, සහ අපනයන කටයුතු හා සම්බන්ධ ක්‍රියා පටිපාටි ලිහිල් කිරීමට සහ විශ්ව විද්‍යාල සහ තාක්ෂණික ආයතන මගින් පුහුණු අවස්ථා වර්ධනය කිරීමට ද පියවර ගන්නා ලදී. තාක්ෂණික හැකියාව වර්ධනය කිරීම, තත්ත්ව පාලනය, නිෂ්පාදන ඵලදායීතාව වර්ධනය කිරීම, අන්තර් ජාල පහසුකම් සැපයීම මෙන්ම අන්තර් ජාතික ප්‍රමිතිකරණ සංවිධානයෙන් (ISO) ප්‍රදානය කරන ලද ISO 9000/14000 තත්ත්ව සහතිකය ලබා ගැනීම සඳහා අවශ්‍ය ආයතනිකමය සහයෝගය ලබාදෙන ලදී. ව්‍යවසායක ප්‍රාග්ධන අරමුදල් ලබා ගැනීමේ අවස්ථා පුළුල් කිරීමට සහ තරඟකාරී පොලී අනුපාතික යටතේ ඇති ණය පහසුකම් වර්ධනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට රජය විසින් සැලසුම් සකස් කරමින් සිටී. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් දිරි ගැන්වීම සඳහා වන නව බැංකුවක් ස්ථාපිත කිරීම තුළින් මෙම කාර්යය ඉටුකර ගනු ඇත. ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ඇඟවම් කර්මාන්තයන්හි නිෂ්පාදන ඵලදායීතාව සහ තරඟකාරීත්වය වර්ධනය කිරීම සඳහා රජය විසින් 2005 අයවැය තුළින් දිරිගැන්වීම් කිහිපයක්ම ප්‍රදානය කරන ලදී. තාක්ෂණ කටයුතු වර්ධනය කිරීම සඳහා අවශ්‍ය මූල්‍යමය සහායන් ලබාදීම, එකතුකල වටිනාකම් මත අයකළ බදු ව්‍යුහය සරල කිරීම, නිෂ්පාදන ඵලදායීතාව වර්ධනය කිරීමට සහ කර්මාන්ත අතර පවතින පසුපස සබඳතාවයන් වර්ධනය කිරීම පිණිස අවශ්‍ය දිරි දීමනා ලබාදීම ආදිය මීට ඇතුළත් විය. වෘත්තීය පුහුණු ආයතනවලට ඇතුළත් කර ගන්නා ප්‍රමාණය 50,000 දක්වා වැඩි කිරීම, වෘත්තීය තාක්ෂණය සඳහා නව විශ්ව විද්‍යාලයක් පිහිටුවීම, “නරුණු අරුණ” වැඩ සටහන ප්‍රතිව්‍යුහගත කර එය නිපුණතා සංවර්ධන අරමුදලක් බවට පත් කිරීම සහ තරඟකාරීත්වය සහ නිෂ්පාදන ඵලදායීතාව වැඩි දියුණු කිරීමේ අරමුණෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට උසස් තාක්ෂණ භාවිතය ධෛර්යවත් කිරීම සඳහා නව දිරිගැන්වීම් යෝජනා ක්‍රමයක් ස්ථාපිත කිරීම තුළින් මානව සම්පත් සංවර්ධනය සහ නිපුණතා සංවර්ධනය සඳහා යෝජනා රැසක් 2005 අයවැය මගින් ඉදිරිපත් කර ඇත.

**2.3 නිෂ්පාදිතය**

**කෘෂිකර්මය**

ඉකුත් වසරේ දී එකතු කල අගය මත වටිනාකම සියයට 1.6 කින් ඉහළ ගිය කෘෂිකර්ම, වන සහ ධීවර අංශය, 2004 වසරේදී සමහර බෝගවලට ප්‍රමාණවත් තරම් වර්ෂාව නොලැබීම හේතුවෙන් සියයට 0.7 කින් පහත වැටිණි. කෘෂිකාර්මික අංශයේ සාපේක්ෂ වැදගත්කම පහත වැටීම අඛණ්ඩව සිදු වූ අතර, 2003 වසරේදී සියයට 19 ක් වූ දළ ජාතික නිෂ්පාදිතයට කෘෂිකර්ම අංශයේ වූ දායකත්වය වී නිෂ්පාදනය අඩුවීම හේතුවෙන් 2004 වසරේදී සියයට 18 ක් දක්වා පහත වැටුණි. ඊසාන දිග මෝසම් වැසි නොලැබීම නිසා මහ කන්නයේද, නිරිතදිග මෝසම් වැසි පමාවීම නිසා යල කන්නයේද, අනුරාධපුරය හා කුරුණෑගල දිස්ත්‍රික්කවලට පැවති නියඟය වී නිෂ්පාදනය අඩුවීමට ප්‍රධාන වශයෙන් හේතු

**2.2 සංඛ්‍යා ගටහන  
කෘෂිකර්මාන්ත නිෂ්පාදන දර්ශක (1997-2000=100)**

අයිතමය	2003(අ)	2004(ආ)	වෙනස්වීම්
			ප්‍රතිශතය(%)
			2004/03
කෘෂිකාර්මික සහ මත්ස්‍ය	104.6	104.2	- 0.4
1 කෘෂිකර්මය	104.7	104.1	-0.6
1.1 කෘෂිකාර්මික බෝග	103.2	101.8	- 1.4
තේ	105.8	107.5	1.6
රබර්	95.4	98.3	3.0
පොල්	92.3	92.1	- 0.2
වී	115.2	98.6	- 14.4
අනෙකුත් බෝග	98.5	106.3	7.9
1.2 පශු සම්පත්	117.7	123.6	5.0
2 මත්ස්‍ය	104.3	104.8	0.5

(අ) සංශෝධිත මූලාශ්‍ර : ශ්‍රී ලංකා මහ බැංකුව  
(ආ) තාවකාලික

විය. කෙසේ වෙතත්, පවතින ජලය උපරිම වශයෙන් ප්‍රයෝජනයට ගැනීමේ අරමුණින් ගොවීන් වී වගාවේ සිට එළවළු හා අනෙක් ක්ෂේත්‍ර බෝග වගා අංශයට මාරුවීම නිසා එම අංශයේ නිෂ්පාදනය වැඩි දියුණු විය. එබැවින්, එළවළු, ක්ෂේත්‍ර බෝග, සුළු අපනයන බෝග, සත්ව පාලනය, උක්, දුම්කොළ සහ පලතුරු වලින් සමන්විත අනෙක් කෘෂිකාර්මික බෝග අංශයේ 2004 වසරේ එකතුකල අගය මත වූ වටිනාකම, 2003 වසරේ පැවති සියයට 1.9 සිට සියයට 3.2 දක්වා ඉහළ ගියේය. මේ අතර, ධීවර අංශයේ එකතු කල අගය මත වූ වටිනාකම සියයට 1.6 කින් ඉහළ ගියේය. වැවිලි කෘෂිකර්මය සැලකූ විට, තේ නිෂ්පාදනය 2003 වසර මැද භාගයේ ගංවතුර නිසා ඇති වූ හානියෙන් තරමක් දුරට යථා තත්ත්වයට පත් විය. පවතින ආකර්ෂණීය මිල ගණන්වල ප්‍රතිලාභ ලබමින් රබර් නිෂ්පාදනය ඉහළ ගිය අතර, පොල් නිෂ්පාදනය පහත වැටුණි.

**අපනයන කෘෂිකර්මය :** 2004 වසරේ පැවති ආකර්ෂණීය මිල ගණන්වල ප්‍රතිලාභ ලබමින් තේ, රබර්, සුළු අපනයන බෝග වැනි බොහොමයක් අපනයන බෝග සතුටුදායක වර්ධනයක් පෙන්වීය.

2003 වසර මැද භාගයේ පැවති ගං වතුර නිසා සිදුවූ හානිය තරමක් දුරට මග හරවා ගනිමින් තේ නිෂ්පාදනය කිලෝ ග්‍රෑම් දශලක්ෂ 308 ක් දක්වා සියයට 1.6 කින් ඉහළ ගියේය. තේ නිෂ්පාදනය යථාතත්වයට පත්වීමට මුළුමනින්ම පාහේ හේතු වූයේ පහත් බිම් ප්‍රදේශවල පැවති හිතකර කාලගුණික තත්ත්වයට ප්‍රතිචාර දක්වමින් පහත් බිම් තේ නිෂ්පාදනය වැඩි දියුණුවීමයි. මීට ප්‍රතිචිරුද්ධව යමින් උස් හා මැදි උන්නතාංශ ප්‍රදේශවල පැවති වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ගෙත එම ප්‍රදේශවල තේ නිෂ්පාදනය පිළිවෙලින් සියයට 9 කින් සහ සියයට 8 කින් පහත වැටුණි. සම්ප්‍රදායික තේ සඳහා වූ සාපේක්ෂ මිල වාසිය නිසා කපා, ඉරා, අඹරණ ලද (CTC) තේ නිෂ්පාදනය දෙවන වසරටත් කිලෝ ග්‍රෑම් දශලක්ෂ 16 ක් දක්වා සියයට 9 කින් අඛණ්ඩව පහත වැටුණි.

සමස්ත තේ නිෂ්පාදනයට සියයට 66 කින් දායක වෙමින් කුඩා තේ වතු අංශය 2004 වසරේදීද තේ නිෂ්පාදනයේ ප්‍රමුඛ ස්ථානය ගනු ලැබීය. 2004 වසරේ, කුඩා තේ වතු අංශයේ සාමාන්‍ය ඵලදායිතාවය හෙක්ටයාරයකට කිලෝ ග්‍රෑම් 2,448 ක් වූ අතර වතු වගා අංශය සඳහා ඇස්තමේන්තු කරන ලද සාමාන්‍ය ඵලදායිතාවය හෙක්ටයාරයකට කිලෝ ග්‍රෑම් 1,275 ක් විය.<sup>1</sup> ඇස්තමේන්තු කරන ලද ජාතික ඵලදායිතාවය හෙක්ටයාරයකට කිලෝ ග්‍රෑම් 1,863 කි. පොහොර, කෘෂි රසායනික ද්‍රව්‍ය ඉන්ධන වැනි යෙදවුම්වල මිල ඉහළයාම සහ සාමූහික ගිවිසුමට අනුව 2004 නොවැම්බර් මාසයේදී වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීම හේතුවෙන් 2004 වසරේ වතු වගා අංශයේ නිෂ්පාදන පිරිවැය කිලෝ ග්‍රෑමයට රුපියල් 158.25 ක් දක්වා සියයට 16 කින් ඉහළ ගියේය.

ඉහළ මිල ගණන් වලට ප්‍රතිචාර දක්වමින් 2004 වසරේ රබර් නිෂ්පාදනය කිලෝ ග්‍රෑම් දශලක්ෂ 95 ක් දක්වා සියයට 3 කින් වැඩි විය. අන්තර්ජාතික වෙළෙඳපොළේ බොර තෙල් මිල ඉහළයාම නිසා කෘතීම රබර් මිල වැඩිවීමට අනුකූලව ස්වාභාවික රබර් මිල ද ඉහළ ගියේය. කෙසේ වෙතත්, වසර අවසාන කාලයේ රබර් වගා කරන ප්‍රදේශවල පැවති වර්ෂා සහිත කාලගුණය නිසා රබර් කිරි කපන දින ගණන අඩුවීමෙන් 2004 වසරේ රබර් නිෂ්පාදනය ලබාගත හැකිව තිබූ මට්ටමට වඩා අඩු වීමට හේතු විය. සාපේක්ෂව ඉහළ ගිය ඉල්ලුමට අනුකූලව 2004 වසරේ ලේටෙක්ස් රබර් නිෂ්පාදනය ඉහළගිය අතර ක්‍රේස් සහ ෂීට් රබර් නිෂ්පාදනය පහළ වැටුණි. තේ නිෂ්පාදනයේදී මෙන්ම රබර් නිෂ්පාදනයේදී නිෂ්පාදන පිරිවැය සියයට 16 කින් ඉහළ ගියේය. සමස්ත රබර් නිෂ්පාදනයෙන් සියයට 43 ක් ප්‍රාථමික ආකාරයෙන් අපනයනය කරන ලදී. දේශීය කර්මාන්ත අංශයේ රබර් පරිභෝජනය කිලෝ ග්‍රෑම් දශලක්ෂ 68 ක් දක්වා සියයට 5 කින් ඉහළ ගිය අතර එයින් සියයට 16 ක් ආනයනිත රබර් මගින් සපුරාගත් අතර වැඩිවන දේශීය රබර් ඉල්ලුම සඳහා දේශීය රබර් නිෂ්පාදනය පුළුල් කිරීමේ අවශ්‍යතාවය මින් පැහැදිලි වේ. ජාතික සාමාන්‍ය රබර් ඵලදායිතාවය හෙක්ටයාරයකට කිලෝ ග්‍රෑම් 1,064 ක් වූ නමුත් තවමත් එය විභව නිෂ්පාදන මට්ටමට වඩා ඉතාමත් පහළ මට්ටමක පවතී. නිර්දේශිත පොහොර යෙදීම, වැසි ආවරණ භාවිතා කිරීම සහ ක්ෂේත්‍රයේ අඩු පැළ ක්‍රමානුකූලව සිටුවීම ඵලදායිතාව වැඩි කිරීම සඳහා වැදගත් වේ. ආකර්ෂණීය මිල ගණන් පැවතීම සහ රජය විසින් දෙනු ලැබූ දිරිගැන්වීම් නිසා 2004 වසරේ රබර් නැවත වගා කිරීම සහ අළුතෙන් වගා කිරීම වැඩිදියුණු විය. තවද සම්ප්‍රදායිකව රබර් වවනු නොලැබූ මොනරාගල දිස්ත්‍රික්කයේ රබර් වගා කිරීම දිරිමත් කිරීම සඳහා ද, 2004 වසරේදී රජය මගින් පියවර ගනු ලැබීය.

2003 වසරේ සියයට 7 කින් ඉහළ ගිය පොල් නිෂ්පාදනය 2004 වසරේදී පොල් ගෙඩි දශලක්ෂ 2,557 ක් දක්වා සියයට

**2.3 ගංඛන සටහන**  
**ප්‍රධාන කෘෂි බෝගවල උපතරීන්**

අයිතමය	ඒකකය	2003(අ)	2004(ආ)
<b>1 තේ</b>			
1.1 නිෂ්පාදනය	කි.ග්‍රෑ. දශලක්ෂ	303.2	308.1
1.2 මුළු වගා බිම් ප්‍රමාණය	හෙක්ටයාර් දහස්	180	180
1.3 දළ කැපීම යටතේ ඇති බිම් ප්‍රමාණය	හෙක්ටයාර් දහස්	165	165
1.4 නිෂ්පාදන පිරිවැය (අ)	රු. ශත/කි. ග්‍රෑ.	135.58	158.25
1.5 සාමාන්‍ය මිල			
- කොළඹ වෙන්දේසිය	රු. ශත/කි. ග්‍රෑ.	149.05	180.74
- අපනයන (නැවිය.)	රු. ශත/කි. ග්‍රෑ.	221.01	249.38
1.6 නැවත වගා කිරීම	හෙක්ටයාර්	935	1135
1.7 අළුතින් වගා කිරීම	හෙක්ටයාර්	642	22
1.8 එකතුවන අගය ද දේ.නි. ප්‍රතිශතයක් වශයෙන් (ආ)		2.0	2.2
<b>2 රබර්</b>			
2.1 නිෂ්පාදනය	කි.ග්‍රෑ. දශලක්ෂ	92.0	94.8
2.2 මුළු වගා බිම් ප්‍රමාණය (ආ)	හෙක්ටයාර් දහස්	115	114
2.3 කිරි කැපීම යටතේ ඇති බිම් ප්‍රමාණය (ආ)	හෙක්ටයාර් දහස්	86	89
2.4 නිෂ්පාදන පිරිවැය	රු. ශත/කි. ග්‍රෑ.	63.30	73.39
2.5 සාමාන්‍ය මිල			
- කොළඹ වෙන්දේසිය (ආර්.එස්.එස්.නො.1)	රු. ශත/කි. ග්‍රෑ.	102.50	110.75
- අපනයන (නැවිය.)	රු. ශත/කි. ග්‍රෑ.	105.25	127.20
2.6 නැවත වගා කිරීම (ඒ)	හෙක්ටයාර් දහස්	564	820
2.7 අළුතින් වගා කිරීම (ඒ)	හෙක්ටයාර් දහස්	450	519
2.8 එකතුවන අගය ද දේ.නි. ප්‍රතිශතයක් වශයෙන් (ආ)		0.6	0.7
<b>3 පොල්</b>			
3.1 නිෂ්පාදනය	ගෙඩි දශලක්ෂ	2,562	2,557
3.2 මුළු වගා බිම් ප්‍රමාණය	හෙක්ටයාර් දහස්	439	439
3.3 නිෂ්පාදන පිරිවැය	රු.ශත/ගෙඩිය	4.90	7.50
3.4 සාමාන්‍ය මිල			
- නිෂ්පාදන මිල (උ)	රු.ශත/ගෙඩිය	9.77	9.83
- අපනයන (නැවිය.) (උ)	රු.ශත/ගෙඩිය	9.98	11.03
3.5 නැවත වගා කිරීම/ වගා කිරීමට යටත්ව (උආ)	හෙක්ටයාර්	1,226	681
3.6 අළුතින් වගා කිරීම (උආ)	හෙක්ටයාර්	1,098	483
3.7 එකතුවන අගය ද දේ.නි. ප්‍රතිශතයක් වශයෙන් (ආ)		2.3	2.0

(අ) සංශෝධිත  
(ආ) නාවකාලීන  
(ඇ) අඩු තේ දළ පැසුම්කරු වත්මන් ලාභාංශ ඇතුළත් වේ.  
(ඈ) වගා කිරීම සහ සැකසුම් කටයුතු සිදු කළ ප්‍රමාණය පමණි.  
(ඉ) ස්කලේබන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් 2003 දී පවත්වන ලද කෘෂිකර්ම සංගණනය මත පදනම්ව රබර් වගාව යටතේ ඇති බිම් ප්‍රමාණය සංශෝධනය කර ඇත.  
(ඊ) රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවේ වගා සහන යෝජනා ක්‍රමය අනුව වගා කළ බිම් ප්‍රමාණය.  
(උ) ප්‍රධාන පොල් නිෂ්පාදන කුකුත් සඳහා පමණි.  
(උආ) පොල් වගා කිරීමේ මණ්ඩලය විසින් දෙනු ලබන වගා සහනධාර ක්‍රමය යටතට අයත් ඉඩම් ආවරණය වේ.  
මූලාශ්‍රය : ශ්‍රී ලංකා තේ මණ්ඩලය රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව පොල් වගාකිරීමේ මණ්ඩලය පොල් සංවර්ධන අධිකාරිය වැවිලි සමාගම් ශ්‍රී ලංකා මහ බැංකුව ශ්‍රී ලංකා ණ්ඩුව

0.2 කින් ආන්තිකව පහළ වැටුණි. මෙම පහළයාම සම්පූර්ණයෙන්ම පාහේ වසර අග භාගයේදී සිදුවූ අතර මෙයට ප්‍රධාන වශයෙන් හේතුවූයේ 2003 වසර අග භාගයේ පැවති නියඟය සහ 2004 මැද භාගයේදී පැතිර ගිය මයිටාවන් ගෙන්

<sup>1</sup> වතු වගා අංශයේ ඵලදායිතාවය ගණනය කිරීමේ දී පාදක කර ගනු ලැබුවේ වැවිලි සමාගම්වලින් ලබාගත් දළ නෙළන බිම් ප්‍රමාණය වන අතර, කුඩා වතු අංශයේ ඵලදායිතාවය කුඩා තේ වතු අධිකාරිය විසින් සපයනු ලැබේ.



සිදුවූ හානියයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස වසරේ මුල් භාගයේ අඩු අගයක පැවති නිෂ්පාදන මිල 2004 වසර අග භාගයේදී නියුණු ලෙස ඉහළ ගියේය. වසර මුළුල්ලේ පැවති ආකර්ෂණීය මිල ගණන් නිසා කපාපු පොල් සහ පොල් තෙල් නිෂ්පාදනය සියයට 19 බැගින් ඉහළ ගියේය. පොල් වගාකරුවන්ට මවුන්ගේ නිෂ්පාදන වලට ඉහළ මිලක් ලබාගැනීමට 2004 වසරේ හදුන්වා දුන් ප්‍රාදේශීය පොල් වෙන්දේසිද උපකාරී විය. මේ අතර, නිෂ්පාදනය පහළ වැටීම, වෙනත් යෙදවුම්වල මිල ඉහළයාම සහ සාපේක්ෂව වැඩි වැටුප් පිරිවැයක් දැරීමට සිදුවීම නිසා පොල් නිෂ්පාදන පිරිවැය සියයට 53 කින් ඉහළ ගියේය.

අනෙකුත් අපනයන බෝග අතුරින් කුරුඳු, කරාඹු නැටි, කොකෝවා, කෝපි, කජු සහ කරදමුංගු නිෂ්පාදනයන් ඉහළ ගිය අතර ගම්මිරිස් සහ සාදිකකා නිෂ්පාදනය පහළ වැටුණි. ශ්‍රී ලංකාව ලෝකයේ විශාලතම කුරුඳු අපනයනය කරන්නා වුවද, කුරුඳු වලට වටිනාකම එකතු කිරීම තවමත් ඉතා පහළ මට්ටමක පවතී. වටිනාකම එකතුකල නිෂ්පාදන පුළුල් කිරීම තුළින්, යෝජිත කුරුඳු සංවර්ධන අරමුදල කුරුඳු කර්මාන්තයේ වැඩිදුර සංවර්ධනයට සහාය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

විසිතුරු පැළ සහ මල් වගා අංශය පසුගිය වසර කීපය තුළදී පැහැදිලි වර්ධනයක් පෙන්වීය. මේ සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ අපනයන සංවර්ධන මණ්ඩලයේ සහයෝගය මෙන්ම පුද්ගලික ව්‍යවසායකයන්ගේ ක්‍රියාකාරී දායකත්වය ඉවහල් විය. විසිතුරු පැළ සහ මල් වගා අංශය සඳහා ආකර්ෂණීය දේශීය සහ විදේශීය වෙළෙඳපොළක් පවතී. හෝටල් සහ නිවාස සංකීර්ණවල භූමි අලංකරණය සඳහා ඉල්ලුම ඉහළයාම, සමාජීය උත්සව සඳහා මල් සැරසිලි භාවිතය ඉහළයාම සහ කුඩා පරිමාණ ව්‍යවසායකයන්ගේ පැළ ප්‍රදර්ශන වැඩිවීම තුළින් මෙම අංශය දේශීය වෙළෙඳ

පොළ තුල වේගයෙන් පුළුල් වන බව පිළිබිඹු වේ. තවද මෙම අංශයේ අපනයන ආදායම 2002 වසරේදී රුපියල් දශලක්ෂ 776 ක් වූ අතර, එය 2004 දී රුපියල් දශ ලක්ෂ 915 ක් වාර්තා කරමින් 2003 වසරේ ආදායමට සමාන මට්ටමක පැවතිනි. 2005 වසරේ අයවැය මගින් විසිතුරු පැළ සහ මල් වගා අංශයට ලබාදීමට යෝජිත සහාය මගින් මෙම අංශය තවදුරටත් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

**දේශීය කෘෂිකර්මය :** 2004 වසරේදී දේශීය කෘෂිකර්මාන්තය පසුබෑමකට ලක්වූ අතර එයට ප්‍රධාන වශයෙන්ම හේතුවූයේ ශ්‍රී ලංකාවේ වැඩි වශයෙන්ම වගා කරන බෝගය වන වී නිෂ්පාදනය සැලකිය යුතු ලෙස අඩු වීමයි. කෙසේ වුවද ලබාගත හැකි ජලයෙන් උපරිම ප්‍රයෝජනය ලබා ගැනීම පිණිස ගොවීන් අනෙක් ක්ෂේත්‍ර බෝගවලට යොමුවීම නිසා ලොකු එෂු, රතු එෂු සහ එළවළු නිෂ්පාදනය වැඩි වී ඇත.


වගාකරන ලද බිම් ප්‍රමාණය සියයට 21 කින් අඩුවීමත් සමඟ 2004 වගා වර්ෂය තුළදී වී නිෂ්පාදනය පසුගිය වගා වර්ෂයේදී වාර්තාවූ වැඩිම නිෂ්පාදනය වන මෙට්‍රික් ටොන් 3,071,000 (බුසල් දශලක්ෂ 147) සිට මෙට්‍රික් ටොන් 2,628,000 (බුසල් දශලක්ෂ 126) දක්වා සියයට 14.4 කින් අඩුවිය. කෙසේවුවද, වාරි ක්‍රම යටතේ වී වගාව කේන්ද්‍රගත වීම පිළිබිඹු කරමින් වාර්ෂික ඵලදායිතාවයේ සාමාන්‍යය, 2001 වසරේ වාර්තා වූ ඵලදායිතාවය වන හෙක්ටයාරයකට මෙට්‍රික් ටොන් 3.95 අභිබවා යමින් 2004 වසරේදී හෙක්ටයාරයකට මෙට්‍රික් ටොන් 4.09 දක්වා සියයට 9 කින් වර්ධනය විය. එය මෙතෙක් වාර්තා වූ ඉහළම ඵලදායිතා මට්ටම වේ. නිසං තත්ත්වය හේතුවෙන් කන්න දෙකෙහිම වගාකල බිම් ප්‍රමාණය අඩුවීම නිසා 2003/04 මහ කන්නයේ වී නිෂ්පාදනය සියයට 11.9 කින් පහත වැටුණු අතර යල කන්නයේ වී නිෂ්පාදනය නියුණු ලෙස සියයට 18.6 කින් පහත වැටුණි.

**2.4 සංඛ්‍යා සටහන  
වී වගා අංශය පිළිබඳ සංඛ්‍යා**

අයිතමය	ඒකකය	2003(අ)			2004(ආ)		
		මහ	යල	එකතුව	මහ	යල	එකතුව
වසුරන ලද බිම් ප්‍රමාණය දළ වශයෙන්	හෙක්ටයාර දහස්	602	381	983	521	258	779
අස්වැන්න කපා ගන්නා ලද බිම් ප්‍රමාණය	හෙක්ටයාර දහස්	560	352	911	469	251	720
අස්වැන්න කපා ගන්නා ලද ඉද්ධ බිම් ප්‍රමාණය	හෙක්ටයාර දහස්	499	317	817	417	226	643
නිෂ්පාදනය	මෙ.ටො. දහස්	1,895	1,177	3,072	1,670	958	2,628
	බුසල් දහස්	90,785	56,372	147,157	80,022	45,920	125,942
ඵලදාව (අ)	හෙක්ටයාරයකට කි.ග්‍රෑ.	3,794	3,709	3,761	4,004	4,244	4,087
දෙන ලද ණය ප්‍රමාණය	රුපියල් දශ ලක්ෂ	301	263	564	527	285	812
සහල් ආනයනය	මෙ.ටො. දහස්	-	-	35	-	-	222
සහල් ආනයනට සමාන වී ප්‍රමාණය	මෙ.ටො. දහස්	-	-	51	-	-	326

(අ) සංශෝධිත.  
 (ආ) තාවකාලික.  
 (ඇ) අස්වනු කැපීමේ සමීකරණයන්ගෙන් ගත් දත්ත පදනම් කොට ගත් ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා තොරතුරු උපයෝගී කරගෙන මහ සහ යල කන්න සඳහා වූ හෙක්ටයාරයක ඵලදාව ගණනය කර ඇත. මුළු නිෂ්පාදනය අස්වැන්න නෙලා ගන්නා ලද ඉද්ධ බිම් ප්‍රමාණයෙන් බෙදීමෙන් හෙක්ටයාරයක වාර්ෂික සාමාන්‍ය ඵලදාව ගණනය කෙරේ.  
 මූලාශ්‍රය : ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව  
 ශ්‍රී ලංකා රේඛව  
 ශ්‍රී ලංකා මහ බැංකුව

2.3 රූප සටහන  
සහල් - සැපයුම සහ ඉල්ලුම



නිෂ්පාදනය අඩුවීම සහ වසරේ මුල් කාර්තු තුනේදී සහල් ආනයනය පහත මට්ටමක පැවතීම හේතුවෙන් වි සඳහා ආකර්ෂණීය ගොවිපොළ මිලක් වසර පුරාම පැවතුණි. සාපේක්ෂව ඉහළ මට්ටමක පැවති සහල් සඳහා වූ විශේෂිත ආනයන බද්ද අඩුවේ යයි බලාපොරොත්තුවෙන් සහල් ආනයනකරුවන් ආනයන ප්‍රමාද කල අතර, එම බදු අඩු කිරීම ලබාදෙන ලද්දේ 2004 සැප්තැම්බර් මාසයේ දී ය. මෙහි ප්‍රතිඵලයක් ලෙස වි කිලෝ ග්‍රෑම් එකක් සඳහා ගොවිපොළ මිලෙහි සාමාන්‍ය 2003 පැවති මිල හා සසඳන විට රුපියල් 16.17 ක් දක්වා සියයට 36 කින් වැඩි විය. ඉහළ වි මිලක් පැවතීම නිසා ගොවීන් වැඩිදෙනෙක් බිත්තර වි සඳහා ප්‍රමාණවත් වි තමන් සතුව තබා නොගෙන ඔවුන්ගේ අස්වැන්න විකිණීමට පෙළඹුණි. වසරේ අවසාන භාගයේ පැවති හිතකර කාලගුණික තත්ත්වයන් වි සඳහා හොඳ මිලක් පැවතීමත් නිසා ගොවීන් විසින් 2004/05 මහ කන්නයේ වගා කරන ලද බිම් ප්‍රමාණය වැඩි වීමෙන් එම කන්නයේ හොඳ තත්ත්වයෙන් යුත් බිත්තර වි වල හිඟයක් පැවතිණි.

නියඟය නිසා වගා කරන ලද බිම් ප්‍රමාණය අඩු වුවද විශේෂයෙන්ම අර්තාපල්, ලොකු එනු, රතු එනු, කුරක්කන්, මු, රටකපු සහ ඉරිඟු වැනි ක්ෂේත්‍ර බෝග නිෂ්පාදනය 2004 දී වැඩිවිය. කෙසේවුවද එනු සහ අර්තාපල් වැනි ප්‍රධාන බෝග සඳහා දේශීය අවශ්‍යතාවයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් තවමත් ආනයනය කරනු ලබයි. 2004 දී මුළු අර්තාපල් හා ලොකුඑනු සැපයුම 2003 ට වඩා අඩු වූ අතර එයට හේතු වූයේ 2004 දී ආනයන බද්ද ඉහළ දැමීම නිසා ආනයන අඩුවීමයි. මේ අතර දේශීය පාරිභෝගිකයන්ගේ මෙන්ම සංචාරක අංශයේ ඉල්ලුම වැඩිවිය. එබැවින් නිෂ්පාදනයේ වැඩිවීමක් පැවතුනද මිල පහළ යාමක් සිදු නොවිණි.

මහ සහ යල කන්න දෙකෙහිම එළවළු නිෂ්පාදනය වැඩි විය. උඩරට සහ පහතරට එළවළු වර්ග දෙකෙහිම නිෂ්පාදනය

ඉහළ ගියේය. කෙසේ වුවත්, මහකන්නයේ අස්වැන්නත් සමඟ වෙළෙඳපොළ මිල ගණන් අඩුවුවද, යෙදවුම් මිල සහ ප්‍රවාහන වියදම් අධිකවීම හේතුවෙන් ගෙන 2004 දී නිෂ්පාදනය ඉහළයාමට සමගාමීව මිල අඩුවීමක් සිදු නොවීය. කෙසේල් (සියයට 22), වැල් දෙඩම් (සියයට 18), අන්නාසි (සියයට 4) සහ පැපොල් (සියයට 27) එළවළු ඉහළයාමත් සමඟ 2004 දී පලතුරු නිෂ්පාදනය වැඩිවුවද, මිල ගණන් පෙර වසරට සමාන මට්ටමක පැවතුණි. 2004 වසර තුළ, අයුත් සහ වියළි පලතුරු ආනයනය මෙට්‍රික් ටොන් 24,000 ක් වූ අතර, එය පෙර වසරට සාපේක්ෂව සියයට 26 ක අඩුවීමකි. දේශීය පලතුරු වගාව කෙරෙහි ඇති උනන්දුව වැඩි කිරීම සඳහා පලතුරු ආනයනයේදී අමතර පිරිවැයක් දැරීමට සිදුවන පරිදි 2004 නොවැම්බර් මාසයේදී ආනයනික පලතුරු මත සෙස් බද්දක් පනවන ලදී.

පෙර වසරේ සියයට 42 කින් වර්ධනය වූ උක් නිෂ්පාදනය 2004 දී සියයට 1 කින් අඩු විය. කෙසේ වුවද, වසර තුළ සෙවනගල සහ පැල්වත්ත යන කම්හල් දෙකෙහි සීනි නිෂ්පාදනය වැඩි විය. මෙම කම්හල් දෙක 2002 දී පෞද්ගලික අංශයේ ක්‍රියාකාරීත්වය යටතට පැවරීමෙන් පසුව උක් වගා කරන බිම් ප්‍රමාණය මෙන්ම සීනි නිෂ්පාදනය ද නොකඩවා වර්ධනය විය. උක් එලදා අනුපාතිකය සහ සීනි ලබා ගැනීමේ ප්‍රතිඵලය සාපේක්ෂව අඩු මට්ටමක පැවතීමේ ප්‍රතිඵලයක් වශයෙන් නිෂ්පාදන පිරිවැය ඉහළයාම සහ ලාභය අඩුවීම සීනි කර්මාන්තයේ සංවර්ධනයට බලපා ඇති ප්‍රධාන බාධකයන් වේ. ඒ හේතුවෙන්, දේශීය සීනි අවශ්‍යතාවෙන් සියයට 90 ක් පමණ අඛණ්ඩව ආනයනය කිරීමට සිදුවී ඇත.

ප්‍රධාන වශයෙන් කිරි පට්ටි පාලනය සහ කුකුළු පාලනය යන උප අංශ දෙකෙන් සමන්විත පශු සම්පත් අංශය වසර තුළ මිශ්‍ර ක්‍රියාකාරීත්වයක් චාරිතා කළේය. ඇස්තමේන්තු කිරීම වලට අනුව, 2004 දී එළකිරි නිෂ්පාදනය ලීටර් දශලක්ෂ 162 දක්වා සියයට 3 කින් වර්ධනය වී තිබේ. කෙසේවුවත්, කිරි එකතු කිරීමේ ජාලය වැඩි දියුණු කිරීම හේතු කොටගෙන 2004 දී එළකිරි එකතු කිරීම සියයට 13 කින් වැඩි විය. කිරි ගොවීන් දිරි ගැන්වීම සඳහා රජයේ පාලනය යටතේ පවතින කිරි වෙළෙඳපොළ ක්‍රියාකරුවන් දෙදෙනෙකු විසින් කිරි ලීටරයක් සඳහා ගෙවන මිල රුපියල් 15 සිට රුපියල් 16 දක්වාත්, එය තව දුරටත් රුපියල් 18 දක්වාත් වර්ෂය තුළ අවස්ථා දෙකක දී වැඩි කරන ලදී. එළකිරි නිෂ්පාදනය වැඩි කිරීමටත්, මහජනතාව අතර නැවුම් කිරි පරිභෝජනය ප්‍රවලිත කිරීමටත් රජය අරඹා තිබෙන උත්සාහයට සමගාමීව පෞද්ගලික කිරි නිෂ්පාදන සමාගම් කිරි වෙළෙඳපොළ පුළුල් කිරීම සඳහා විවිධ දියර කිරි නිෂ්පාදන වෙළෙඳපොළට හඳුන්වා දුන්හ. එපමණක්ද නොව, වැඩිවන ඉල්ලුම සපුරාලීම සඳහා නැවුම් කිරි නිෂ්පාදනය සහ කිරි ආශ්‍රිත නිෂ්පාදන නිපදවීම පුළුල් කිරීම සඳහා පෞද්ගලික අංශය ප්‍රාදේශීය මට්ටමෙන් කිරි නිෂ්පාදන ක්‍රියාවලියෙහි ආයෝජනය කර ඇත. 1990 ගණන්වල මැද භාගයේ සිට කිරි නිෂ්පාදන වල



ඒක පුද්ගල පරිභෝජනයෙහි වැඩිවීමක් මෑත දී පවත්වන ලද 2003/04 පාරිභෝගික මූල්‍ය හා සමාජ ආර්ථික සමීක්ෂණය මගින් ද හෙළිවී ඇත.

2003 වසරට සාපේක්ෂව, 2004 දී කුකුළු මස් නිෂ්පාදනය කිලෝ ග්‍රෑම් දශලක්ෂ 94.7 දක්වා සියයට 7 කින් වැඩි වී ඇති බව ඇස්තමේන්තු කර ඇත. එසේ වුවත්, බිත්තර නිෂ්පාදනය දශලක්ෂ 871 දක්වා සියයට 1.2 කින් අඩුවී තිබේ. 2004 පෙබරවාරි මාසයේ දී නැගෙනහිර ආසියානු රටවල පැතිරී ගිය කුරුළු උණ රෝගයට බියෙන් දේශීය පාරිභෝගිකයන් කුකුළු මස් පරිභෝජනයට අකමැත්තක් දැක්වීම, වර්ෂයේ ප්‍රථම භාගයේදී දේශීය කුකුළු මස් නිෂ්පාදනයට ඉතා අහිතකර ලෙස බලපෑවේ ය. ඉල්ලුම පහත වැටීම සුළු පරිමාණ කුකුළු ගොවිපොල හිමියන්ට අහිතකර ලෙස බලපෑ අතර එයට හේතුව වූයේ කුකුළු මස් මිල ගණන් සැලකිය යුතු ලෙස අඩුවීමත්, මස් ගබඩා කිරීමට අවශ්‍ය ශීතාගාර පහසුකම් හිඟකමත්ය. කෙසේවුවද, මෙම බලපෑම අවමකර ගැනීම සඳහා රජය සහ පෞද්ගලික අංශය එක්ව මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් දියත් කළේ ය. ආරක්ෂිත ක්‍රියාමාර්ගයක් වශයෙන් බෝ කිරීම සඳහා කුකුළු ආනයනය තහනම් කිරීම 2004 වසරේ කුකුළු මස් සහ බිත්තර නිෂ්පාදනය වර්ධනය වීමට තිබූ ඉඩකඩ අවහිර කිරීමට හේතු විය.

**වන සම්පත් :** 2004 දී, වන සම්පත් දෙපාර්තමේන්තුව විදේශ ණය සපයන ආයතනවල සහය ඇතිව වන වගා සංවර්ධනය සඳහා වූ ව්‍යාපෘති කිහිපයක කටයුතු තව දුරටත් ඉදිරියට ගෙන යන ලදී. මෙම යෝජනා ක්‍රම යටතේ, නැවත වන වගාව දියුණු කිරීම සඳහා වැඩසටහන් කිහිපයක් ආරම්භ කර ඇත. සමහර වැව්ලි කළමනාකරන සමාගම් ඵලදායී නොවන බිම්, වන වගා කටයුතු සඳහා යොදාගෙන තිබේ. වැව්ලි කර්මාන්ත අමාත්‍යාංශයේ සංඛ්‍යාලේඛනවලට අනුව, එලෙස වන වගාව සඳහා යොදවා ඇති බිම් ප්‍රමාණය හෙක්ටයාර 14,079 කි. පෙර වසර හා සැසඳීමේ දී, මෙය සියයට 48 ක වැඩි වීමකි. මෙම වන වගාවලින් සියයට 64 කට වැඩි ප්‍රමාණයක් නුවරඑළිය සහ බදුල්ල දිස්ත්‍රික්කවල සිදු කර ඇත. බොහෝ ආයෝජකයන් වාණිජමය වන වගා කටයුතුවල නියැලී සිටීම හේතුකොට ගෙන අනාගතයේ වාණිජ කටයුතු සඳහා පෞද්ගලික අංශය විසින් අළුතින් වන වගාව සිදු කරන බිම් ප්‍රමාණයේ වැඩිවීමක් අපේක්ෂා කෙරේ. දැනට වැඩි අවධානයට යොමු නොවූ මෙම ක්ෂේත්‍රයේ එකතු කළ වටිනාකම ඉහළයාමේ ප්‍රබල හැකියාවක් ඇත. 2004 දී, රාජ්‍ය දැව සංස්ථාව, රජයට සහ පෞද්ගලික අංශයට දැව සැපයීම නොකඩවා සිදු කළේය. දැව සංස්ථාව විසින් නිෂ්පාදිත දැව කඳන්, ඉරු කඳන්, සහ ඉන්ධන වශයෙන් යොදා ගන්නා දැව නිෂ්පාදනය පෙර වසරට සාපේක්ෂව සහ මීටර් 168,933 දක්වා සියයට 11 කින් අඩු විය.

**ධීවර :** 2004 වසරේ මත්ස්‍ය නිෂ්පාදනය පෙර වසරට සාපේක්ෂව සුළු වශයෙන් සියයට 0.5 කින් වැඩි විය. මෙය

**2.5 සංඛ්‍යා ගවගන මත්ස්‍ය නිෂ්පාදනය**

මෙවින් වෙන් දහස්

උප අංශ	2003(අ)	2004(ආ)
මුහුදු මත්ස්‍ය (අ)	255	253
ජල ජීවී සහ මිරිදිය මසුන්	30	33
<b>එකතුව</b>	<b>285</b>	<b>286</b>

(අ) සංශෝධිත. මුලයන්: ධීවර සහ ජලජ සම්පත්  
 (ආ) තාවකාලික. සංවර්ධන අමාත්‍යාංශය  
 (ඇ) මුහුදු බඩ සහ ජාතික ජල සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිත ආයතනය  
 ගැඹුරු මුහුදු ධීවර අංශයන්

මිරිදිය සහ ජලජීවී මත්ස්‍ය නිෂ්පාදනය සියයට 9.6 කින් වැඩි වීමෙන් මුහුදු මත්ස්‍ය නිෂ්පාදනය සියයට 0.6 කින් අඩුවීමෙන් ඒකාබද්ධ ප්‍රතිඵලයකි. මුහුදු මත්ස්‍ය නිෂ්පාදනය මුළු මත්ස්‍ය නිෂ්පාදනයෙන් සියයට 90 කට පමණ දියකවන අතර, මෙයින් සියයට 60 ක් පමණ මුහුදුබඩ මසුන් ඇල්ලීමට අයත් වේ. දියඹෙහි මසුන් ඇල්ලීම සියයට 9 කින් පමණ වැඩි වී ඇති බව වාර්තා වූව ද, විශේෂයෙන් 2004 දෙවන භාගයේදී වෙරළ තීරයේ වැඩි කොටසක පැවති අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුකොටගෙන මුහුදුබඩ මසුන් ඇල්ලීම සියයට 6 කින් පමණ අඩුවීම, සමස්ත මුහුදු මත්ස්‍ය නිෂ්පාදනයේ වර්ධනයට බලපෑවේය. ජලජීවී අංශය යටතේ පවතින ඉස්සන් වගාව මෑත වර්ෂවල දී පසුබෑමක් වාර්තා වූ අතර, එය මෙම කර්මාන්තයේ නියැළුණු ආයෝජකයන්ට විශාල පාඩු ගෙන දීමට හේතු විය. පාරිසරික රෙගුලාසිවලට පටහැනිව සිදුකෙරෙන නීත්‍යානුකූල නොවන ඉස්සන් වගාව පරිසර දූෂණයට සහ රෝග පැතිරීමට හේතුවිය හැකි අතර, එය නිෂ්පාදනය අඩාලවීමට හේතු වූ පොදු බලපෑම විය හැකිය. මෙම අංශය හා සම්බන්ධ යටිතල පහසුකම් කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීමටත්, පරිසරය ආරක්ෂා කිරීම සඳහාත් අවශ්‍ය ප්‍රතිපාදන 2005 අයවැයෙන් වෙන් කර තිබේ.

දිවයිනේ මුහුදු තීරයෙන් තුනෙන් දෙකක් පමණ විනාශයට පත් කළ සුනාමි රළ පෙළ ධීවර කර්මාන්තය දැඩි පීඩාවට පත් කර ඇත. මෙම ව්‍යසනය හේතුවෙන් ක්‍රියාකාරී ධීවරයන්ගෙන් සියයට 80 ක් පමණ පීඩාවට පත්වී ඇති බවත්, ධීවර යාත්‍රාවලින් සියයට 75 කට වැඩි ප්‍රමාණයක් සම්පූර්ණයෙන් විනාශයට පත්වී හෝ හානි සිදු වී ඇති බවත් ඇස්තමේන්තුකර ඇත. මීට අමතරව, සුළු පරිමාණ ධීවර යාත්‍රා සහ ධීවර ආම්පන්න විශාල ප්‍රමාණයක් විනාශ වී ඇත. දිය කඩන, ගොඩනැගිලි, යන්ත්‍රෝපකරණ ඇතුළුව ධීවර වරායන් 12 න් 10 ක් ම දරුණු ලෙස හානියට පත්වී ඇත. ඊට අමතරව, අයිස් ගබඩා, ධීවර නොටුපොළවල්, ධීවර වෙළෙඳපොළවල් සහ ධීවර ප්‍රජාවගේ ගෙවල් වැනි රාජ්‍ය සහ පෞද්ගලික දේපොල ද විනාශයට පත් විය. ආරම්භයේදී ඉල්ලුම වැඩිවීමෙන් සහ දිගු කාලයක් තුළ සැපයුම වැඩිවීම ද තුළින් මෙම ව්‍යසනයේ මුළු බලපෑම 2005 වසරේදී දැනෙනු ඇත. ධීවර අංශය සම්පූර්ණයෙන් යථාතත්ත්වයට පත්වීම යළි නඟා සිටුවීමේ ක්‍රියාත්මක සිදුවන වේගය සහ එහි කාර්යක්ෂමතාව මත රඳ පවතිනු ඇත.

**කාර්මික**

පතල් සහ කැනීම, නිමැවුම් කර්මාන්ත, ඉදිකිරීම් සහ විදුලිය සහ ජලය යන අංශ හතරෙන් සමන්විත කාර්මික අංශය 2004 වසර තුළදී සියයට 5.2 ක වර්ධනයක් වාර්තා කළේය. දළ දේශීය නිෂ්පාදිතය තුළ කර්මාන්ත අංශයෙහි දායකත්වය 2003 දී මෙන්ම 2004 දී ද සියයට 26 ක් ලෙස නොවෙනස්ව පැවතුණි. 2004 දී සමස්ත ආර්ථික වර්ධනයට කර්මාන්ත අංශය සියයට 26 කින් දායක විය. උප අංශයන් හතරෙන් විශාලතම අංශය වූ නිමැවුම් කර්මාන්ත අංශය දළ දේශීය නිෂ්පාදිතයට සියයට 16 කින් දායක වූ අතර එය 2004 වසරේ සමස්ත ආර්ථික වර්ධනයට සියයට 16 කින් දායක විය. මෙය 2003 වසරට වඩා ඉහළ දායකත්වයක් විය. ඉදිකිරීම් අංශයේ කටයුතු ද 2004 දී වඩාත් යහපත් ක්‍රියාකාරීත්වයක් පෙන්නුම් කරමින් සමස්ත වර්ධනයට සැලකිය යුතු දායකත්වයක් සැපයීය. නියඟයෙන් ඇති වූ බලපෑම් හේතුවෙන් විදුලිය සහ ජල සැපයුම් අංශයේ නිමැවුම් සියයට 2.5 කින් අඩු විය. පතල් හා කැනීම් අංශය පසුගිය වසරට වඩා සියයට 7.9 ක වර්ධනයක් සහිතව වඩාත් හොඳ ක්‍රියාකාරීත්වයක් පෙන්නුම් කළේය.

**නිමැවුම් කර්මාන්ත :** නිමැවුම් කර්මාන්ත අංශයෙහි විශාලතම උප අංශය වූ කම්හල් කර්මාන්ත අංශය 2003 වසරේ වූ සියයට 4.6 ක වර්ධනයට සාපේක්ෂව 2004 දී සියයට 6.1 කින් වර්ධනය විය. මෙම උප අංශය 2004 දී කර්මාන්ත අංශයෙහි සමස්ත වර්ධනයට සියයට 59 කින් දායක වී ඇත. කම්හල් කර්මාන්ත අංශය වසරේ ප්‍රථම භාගයේදී මධ්‍යස්ථ වර්ධනයක් පෙන්නුම් කළද, වසරේ දෙවන භාගයේදී එහි වර්ධනය වඩාත් ශක්තිමත් විය. 2004 වසරේ කම්හල් කර්මාන්ත අංශයෙහි නිමැවුමට පෞද්ගලික අංශයෙහි කර්මාන්ත සියයට 96 කින් පමණ දායක විය. පෞද්ගලික අංශයෙහි කර්මාන්තයන්හි

උප අංශ දෙකක් වූ ආයෝජන මණ්ඩලයට අයත් වන සහ ආයෝජන මණ්ඩලයට අයත් නොවන යන දෙඅංශයේ නිෂ්පාදන පිළිවෙලින් සියයට 7.5 කින් හා සියයට 4.4 කින් වර්ධනය වූ අතර කම්හල් කර්මාන්ත අංශයෙහි සමස්ත නිමැවුමට එම දෙඅංශය පිළිවෙලින්, සියයට 55 කින් හා සියයට 45 කින් දායක විය.

2004 කම්හල් කර්මාන්ත අංශයෙහි වර්ධනයට (සියයට 90 කට වැඩියෙන්) ප්‍රධාන කාර්මික කාණ්ඩයන් නවය අතරින් ප්‍රධාන වශයෙන් කාණ්ඩ 4 ක් දායක විය. එම කාණ්ඩයන් වූයේ රෙදිපිළි, ඇඟළුම් සහ සම් නිෂ්පාදන, ආහාර, පාන වර්ග සහ දුම්කොළ නිෂ්පාදන, රසායනික ද්‍රව්‍ය, බනිජ තෙල්, රබර් හා ජලාස්ථික් නිෂ්පාදන සහ ලෝහ නොවන බනිජ නිෂ්පාදනයයි. ලෝක ආර්ථිකය යථා තත්ත්වයට පත්වීම, දේශීය පාරිභෝගික ඉල්ලුමෙහි ඇති වූ වර්ධනය, පොලී අනුපාතික පහළ මට්ටමක පැවතීම, සටන් විරාමය අඛණ්ඩව ක්‍රියාත්මකවීම සහ විදුලි සංදේශ, තොරතුරු තාක්ෂණය සහ වරාය සේවා කටයුතු වැනි මූලික කාර්මික යටිතල පහසුකම්වල ඇති වූ වර්ධනයන් සහ රේඛ ක්‍රියාපටිපාටිවීන්හි ඇති වූ සරල භාවය කාර්මික අංශයේ වර්ධනයට උපකාරී විය. නිෂ්පාදන ඵලදායීතාව වර්ධනය වීම, නිෂ්පාදන පිරිවැය තාර්කිකරණය කිරීම සහ විනිමය අනුපාතිකය අවප්‍රමාණය වීම අපනයන තරඟකාරීත්වය වැඩිවීමට හේතු විය. 2003 වසරේ දෙවන භාගයේ සිට ඉහළ ක්‍රියාකාරීත්වයක් පෙන්නුම් කළ දේශීය වෙළෙඳපොළාහිමුඛව කර්මාන්ත 2004 වසරේදී ද අඛණ්ඩව වර්ධනය විය. මෙම වර්ධනය සියළුම කාර්මික උප අංශවල දක්නට ලැබිණ. ආර්ථික කටයුතුවල තවදුරටත් සිදු වූ වර්ධනය, උතුරු සහ නැගෙනහිර ප්‍රදේශ වලින් ඇති වූ නව ඉල්ලුම, ආකර්ෂණීය ප්‍රචාරන කටයුතු සහ පාරිභෝගික වරණයෙහි ඇති වූ වෙනස්කම් කාර්මික නිෂ්පාදන සඳහා වූ ඉල්ලුම වැඩි වීමට හේතු විය.

රෙදිපිළි, ඇඟළුම් සහ සම් නිෂ්පාදිත අංශය සියයට 7.9 කින් වර්ධනය වූ අතර මෙම අංශය මූර්ත වශයෙන් නිමැවුම් කර්මාන්ත අංශයේ වර්ධනයට සියයට 51 කින් දායක විය. මෙම අංශයේ වර්ධනය මුළුමනින්ම ජනිත වූයේ ඇඟළුම් අංශයේ සිදු වූ වර්ධනයෙනි. නියුණු ජාත්‍යන්තර තරඟකාරීත්වය මධ්‍යයේ වුවද, ජාත්‍යන්තර වෙළෙඳම පුළුල්වීමත් සමඟ නිෂ්පාදිත ඵලදායීතාවයෙහි ඇති වූ වර්ධනය හේතුවෙන් ඇඟළුම් අංශය සියයට 9.9 කින් වර්ධනය විය. පසුගිය දශක දෙකක් පුරා ක්‍රියාත්මක වූ බහුවිද කෙඳි ගිවිසුම යටතේ වූ රෙදිපිළි හා ඇඟළුම් පංගු ක්‍රමය 2005 ජනවාරි 1 වන දින සිට අහෝසි විය. අවම වශයෙන් දශකයකට පමණ පෙර සිට පංගු ක්‍රමය අහෝසි වීම ප්‍රකාශයට පත් කරන ලද හෙයින් පංගු රහිත වෙළෙඳපොළ තරඟකාරීත්වයට මුහුණ දීමට හැකිවන පරිදි අවශ්‍ය ප්‍රතිව්‍යුහගත කිරීම් ක්‍රමිකව සිදුවෙමින් පැවැතිණ. මෙම ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය නිෂ්පාදන විශේෂීකරණය, ආයතන පවරාගැනීම් හා ඒකාබද්ධ වීම්, නිෂ්පාදන ක්‍රියාවලියේ ඇති වූ දියුණුව, තාක්ෂණයෙහි සිදු වූ වර්ධනය,


**2.6 සංඛ්‍යා සටහන**  
**කාර්මික නිෂ්පාදන වටිනාකම**  
**(1990 යථාවට මිල අනුව)**

අයිතමය	රු දශ ලක්ෂ		ප්‍රතිශත වෙනස	
	2003	2004(අ)	2003	2004(අ)
1 ආහාර, පාන වර්ග සහ දුම් කොළ නිෂ්පාදන	50,656	52,919	6.3	4.5
2 රෙදි පිළි, ඇඟළුම් සහ සම් නිෂ්පාදන	86,247	93,062	2.7	7.9
3 දැව හා දැව නිෂ්පාදන	1,547	1,610	5.5	4.1
4 කඩදාසි සහ කඩදාසි නිෂ්පාදන	3,810	3,882	4.5	1.9
5 රසායනික ද්‍රව්‍ය, බනිජ තෙල්, රබර් සහ ජලාස්ථික් නිෂ්පාදන	43,100	45,098	5.0	4.6
6 ලෝහ නොවන බනිජ නිෂ්පාදන	17,311	18,631	6.1	7.6
7 මූලික ලෝහ නිෂ්පාදන	2,254	2,455	4.6	8.9
8 සකස් කල ලෝහ නිෂ්පාදන, යන්ත්‍ර සූත්‍ර සහ ප්‍රවාහන උපකරණ	10,079	10,512	6.7	4.3
9 කාර්මික නිෂ්පාදන (අන් නැතහොත් නොවූ)	5,046	5,207	6.9	3.2
<b>එකතුව</b>	<b>220,050</b>	<b>233,369</b>	<b>4.6</b>	<b>6.1</b>

(අ) තාවකාලික. මූලය : ශ්‍රී ලංකා මහ බැංකුව



2.4 රූප සටහන  
කාර්මික නිමවුමෙහි සංයුතිය - 2004



නිපුණතා වර්ධනය, විශේෂිත ආයතන සමඟ ඇති සබඳතා වර්ධනය කර ගැනීම, පසුපස සබඳතා වැඩි දියුණු වීම සහ අලෙවිකරණ ක්‍රම වර්ධනය ආදී කරුණු තුළින් ඇති විය. මෙහි ප්‍රතිඵලයක් ලෙස මිල, නිෂ්පාදිතයන්හි ගුණාත්මක තත්ත්වය සහ බෙදහැරීමේ කටයුතු සම්බන්ධයෙන් ජාත්‍යන්තර වෙළෙඳපොළෙහි ඉහළ ප්‍රතිරූපයක් ගොඩ නගා ගැනීමට මෙම කර්මාන්තයට හැකියාව ලැබිණ.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර කම්කරු ප්‍රමිතීන්ට අනුකූලව කටයුතු කිරීම හේතුවෙන් 2004 පෙබරවාරි මාසයේ සිට සාමාන්‍ය වරණීය ක්‍රමය යටතේ යුරෝපා සංගමයෙන් ලද විශේෂිත කීරුබදු සහන තුළින්ද ඇඟවීම් අංශය ප්‍රතිලාභ ලැබීය. ඉන්දියාව සමඟ ඇතිකරගත් නිදහස් වෙළෙඳ ගිවිසුම යටතේ ඉන්දියාවෙන් ලැබුණු ඇඟවීම් පංගු ප්‍රමාණය 2004 දී දෙගුණ විය. ඉන්දියාව සමඟ අත්සන් කිරීමට නියමිත විස්තීර්ණ ආර්ථික සහයෝගිතා ගිවිසුම මගින් සහ පකිස්ථානය සමඟ ඇතිකරගත් නිදහස් වෙළෙඳ ගිවිසුම මෙන්ම බිම්ස්ටෙක් (BIMST-EC) වෙළෙඳ ගිවිසුම තුළින් ඇඟවීම් කර්මාන්තය තවදුරටත් ප්‍රතිලාභ ලැබීමට අපේක්ෂිතය. ඇමෙරිකා එක්සත් ජනපදය මෙන්ම යුරෝපා සංගමය ද මෑතදී සිදු වූ සුනාම් ව්‍යසනය සඳහා සහන සැලසීමේ පියවරයක් ලෙස ශ්‍රී ලංකා නිෂ්පාදිත සඳහා එම රටවල වෙළෙඳපොළවලට වැඩි වශයෙන් පිවිසීමේ ඉඩ කඩ සැලසීම පිළිබඳව සලකා බලමින් සිටී.

2004 වසරේදී ආහාර, පාන වර්ග සහ දුම්කොළ නිෂ්පාදිත මධ්‍යස්ථ වර්ධනයක් වාර්තාකළ අතර, මෙම අංශය කාර්මික අංශයේ සමස්ථ වර්ධනයට සියයට 17 කින් දියක විය. සකස් කළ ආහාර, පාන වර්ග සහ මත්පැන් නිෂ්පාදිත යන අංශවල ඇතිවූ ඉහළ ක්‍රියාකාරීත්වය මෙම වර්ධනයට උපකාරී විය. සකස් කළ මස් නිෂ්පාදිත, බිස්කට්, කිරි නිෂ්පාදිත, කිරිඟු පිටි සැකසීම, පළතුරු සහ එළවළු සැකසීම, සකස් කළ හේ, සහ සත්ව ආහාර වැනි නිෂ්පාදිතයන්හි ඉහළ වර්ධනයක්

දක්නට ලැබුණි. ඒක පුද්ගල ආදායමේ වැඩිවීම, සංචාරක කර්මාන්තයේ ඇති වූ පිබිදීම, පාරිභෝගික ණය ඉහළයාම, උතුරු සහ නැගෙනහිර ප්‍රදේශයන්හි වෙළෙඳ කටයුතු වර්ධනය වීම, බෙදහැරීමේ ජාලයෙහි ඇති වූ වර්ධනය සහ ආකර්ෂණීය වෙළෙඳ ප්‍රචාරක කටයුතු හේතුවෙන් දේශීය ඉල්ලුම වර්ධනය වීමද මෙම කර්මාන්තවල සිදු වූ වර්ධනයට උපකාරී විය.

රබර් ආශ්‍රිත කර්මාන්තයන්හි සිදු වූ වර්ධනය හේතුවෙන් කම්හල් කර්මාන්ත අංශයෙහි නොවැනි විශාලතම අංශය වූ රසායනික ද්‍රව්‍ය, ඛනිජ තෙල්, රබර් සහ ජලාස්ථික් නිෂ්පාදිත, 2004 දී සාපේක්ෂ වශයෙන් ඉහළ වර්ධනයක් පෙන්නුම් කරන ලදී. මෙම අංශය කම්හල් කර්මාන්ත අංශයේ සිදු වූ සමස්ත වර්ධනයට සියයට 15 කින් දියක විය. ඉන්දියාව සමඟ වූ නිදහස් වෙළෙඳ ගිවිසුම යටතේ එරට තීරු බදු රහිතව පිවිසීමේ ඉඩකඩ, ආසියා පැසිෆික් සහ සාර්ක් කලාපයේ නව වෙළෙඳපොළවලට පිවිසීම මෙන්ම එක්සත් රාජධානිය, ඇමෙරිකා එක්සත් ජනපදය, ප්‍රංශය සහ බෙල්ජියම් වැනි දැනට පවතින වෙළෙඳපොළවලින් ඇති වූ ඉහළ ඉල්ලුම ද අපනයනාභිමුඛ රබර් ආශ්‍රිත කර්මාන්තවල ඉහළ වර්ධනයට ප්‍රධාන වශයෙන් හේතු විය. ගම්නාගමනය වර්ධනයවීම සහ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල ප්‍රවාහන කටයුතුවල සිදු වූ වර්ධනය ටයර් සහ ටියුබ් සඳහා වූ දේශීය ඉල්ලුම වර්ධනය වීමට හේතු විය. රබර් සඳහා වැඩිවන දේශීය ඉල්ලුම පිළිබිඹු කරමින් දේශීය කර්මාන්ත සඳහා වන රබර් අවශ්‍යතාවය මුළු දේශීය නිෂ්පාදනයේ සියයට 72 ක් දක්වා ඉහළ ගිය අතර අපනයන වලින් පසුව දේශීය නිෂ්පාදනය ප්‍රමාණවත් නොවූ බැවින් මුළු දේශීය රබර් අවශ්‍යතාවයෙන් සියයට 16 පමණ ආනයනය කරන ලදී.

ලෝහ නොවන ඛනික නිෂ්පාදිතයන්හි නිමැවුම 2004 වසරේදී සියයට 7.6 කින් වර්ධනය වූ අතර එය කම්හල් කර්මාන්ත අංශයෙහි සමස්ත වර්ධනයට සියයට 10 කින් දියක විය. මෙම වර්ධනය පිහත් භාණ්ඩ, සකස් කළ දියමන්ති, සිමෙන්ති හා සෙවිලි තහඩු නිෂ්පාදනයේ ඇති වූ වර්ධනය තුළින් ජනිත වූ අතර පසුව සඳහන් කළ දෙඅංශයෙහි ඇති වූ වර්ධනය තැනීම් කටයුතු අංශයේ ඉහළ ගිය ඉල්ලුමේ ප්‍රතිඵලයක් විය. සුනාමියෙන් ආපදාවට ලක් වූ ප්‍රදේශවල නැවත නැගීම් කටයුතු ආරම්භවීමත් සමඟ මෙම නිෂ්පාදිතයන් සඳහා වන ඉල්ලුම තවදුරටත් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ. පිහන් භාණ්ඩ අංශයේ ප්‍රධාන උප අංශයන් වන පිහන් කට්ටල, ප්‍රදර්ශන භාණ්ඩ සහ පිහන් ගඩොල් යන නිෂ්පාදිත ද 2004 වසරේ වර්ධනය වූ අතර, මෙයට ප්‍රධාන වශයෙන් නිෂ්පාදන තත්ත්වයෙහි සිදු වූ අඛණ්ඩ වර්ධනය සහ නව විදේශ වෙළෙඳපොළවල් කරා පිවිසීම හේතු විය.

සකස් කළ ලෝහ නිෂ්පාදනවල ඇති වූ වර්ධනයට ප්‍රධාන වශයෙන් හේතු වූයේ කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ, වතුර පොම්ප, වානේ ගෘහ භාණ්ඩ, මුළුතැන්ගෙයි උපකරණ, යතුරු පැදි එකලස් කිරීම, නැව් සහ බෝට්ටු නිෂ්පාදනය

**2.7 සංඛ්‍යා සටහන**  
**ආයෝජන මණ්ඩලය යටතේ නොවන පොද්ගලික අංශයේ කර්මාන්තවල නිමැවුම් ලාභය (අ)**

කාණ්ඩයන්	මුළු නිෂ්පාදන පිරිවැය (රු. දශ ලක්ෂ)		මුළු නිෂ්පාදන වටිනාකම (රු. දශ ලක්ෂ)		කම්හල් ලාභ අනුපාත (ප්‍රතිශතය)	
	2003(අ)	2004(ආ)	2003(ආ)	2004(ඇ)	2003(ආ)	2004(ඇ)
	1 ආහාර, පාන වර්ග සහ දුම් කොළ නිෂ්පාදන	71,441	79,071	83,264	92,590	14.2
2 රෙදි පිළි, ඇඟළුම් සහ සම් නිෂ්පාදන	18,816	21,305	22,400	25,424	16.0	16.2
3 දැව හා දැව නිෂ්පාදන	1,349	1,489	1,542	1,713	12.5	13.1
4 කඩදාසි සහ කඩදාසි නිෂ්පාදන	4,391	4,719	4,950	5,356	11.3	11.9
5 රසායනික ද්‍රව්‍ය, ඛනිජ තෙල්, රබර් සහ ජලාපිටික් නිෂ්පාදන	27,354	30,531	31,478	35,255	13.1	13.4
6 ලෝහ නොවන ඛනිජ නිෂ්පාදන	17,615	19,608	20,554	23,041	14.3	14.9
7 මූලික ලෝහ නිෂ්පාදන	1,953	2,232	2,250	2,592	13.2	13.9
8 සකස් කල ලෝහ නිෂ්පාදන, යන්ත්‍ර සූත්‍ර සහ ප්‍රවාහන උපකරණ	11,476	12,644	13,100	14,567	12.4	13.2
9 කාර්මික නිෂ්පාදන (අන් තැනක සඳහන් නොවූ)	2,857	3,115	3,214	3,519	11.1	11.5
<b>එකතුව</b>	<b>157,251</b>	<b>174,714</b>	<b>182,752</b>	<b>204,058</b>	<b>14.0</b>	<b>14.4</b>

(අ) ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ නොවන ආයතන 480 කින් ලැබී ඇති තොරතුරු මත පදනම්ව ඇත.  
(ආ) සංශෝධිත  
(ඇ) තාවකාලික

මූලාශ්‍රය: ශ්‍රී ලංකා මහ බැංකුව

සහ අළුත්වැඩියාව, ඇලුමිනියම් නිෂ්පාදන, විදුලි උපාංග සහ විදුලි බුදුබුදු වැනි නිෂ්පාදනයන්හි නිමැවුමේ ඇති වූ වැඩිවීමයි. කැනීම් කර්මාන්තයේ ඇති වූ ප්‍රසාරණයත් සමඟ ඇලුමිනියම් නිෂ්පාදන, කේබල්, බල්බේ සහ විදුලි උපාංග වැනි දෑ සඳහා වූ දේශීය ඉල්ලුම ද වැඩි විය. මේ අතර, ග්‍රාමීය ප්‍රදේශ සඳහා විදුලිබලය ලබාදීමේ වැඩ සටහන්වල සිදු වූ වැඩිදියුණු වීම හේතුවෙන් රුපවාහිනී යන්ත්‍ර, විදුලි උපකරණ සහ මුළුතැන්ගෙයි උපාංග සඳහා වූ ඉල්ලුම ද වර්ධනය විය.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිෂ්පාදන කටයුතු බාධාවකින් තොරව ක්‍රියාත්මකවීම හේතුවෙන් කාර්මික නිමැවුමෙන් සියයට 4 කට දයක වූ රාජ්‍ය අංශයේ කර්මාන්තයන්හි නිමැවුම 2004 දී සියයට 5.1 කින් වර්ධනය විය. රාජ්‍ය අංශයේ කාර්මික නිමැවුමෙන් සියයට 9.0 කට වඩා දයක වූ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිමැවුම 2004 දී සියයට 5.9 කින් වර්ධනය විය. 2004 වසරේදී ඉහළ

වර්ධන අනුපාතිකයන් වාර්තා කළ රාජ්‍ය අංශයේ අනෙකුත් කර්මාන්ත අතර සීමාසහිත ලංකා ගොස්පේට් (සියයට 7.4) සහ සීමාසහිත ලංකා උළුණු (සියයට 4.3) විය.

මුළු නිෂ්පාදන පිරිවැයට සාපේක්ෂව, නිෂ්පාදන කර්මාන්තශාලාවෙන් පිටවන විට පැවැති නිෂ්පාදන වටිනාකමේ අතිරික්තය පදනම් කරගෙන ඇස්තමේන්තු කරනු ලබන කම්හල් කර්මාන්ත අංශයෙහි ලාභ අනුපාතය 2004 දී ආන්තික වශයෙන් වර්ධනය විය. දේශීය ඉල්ලුම අඛණ්ඩව වර්ධනයවීම, අපනයන සැලකිය යුතු ලෙස වර්ධනයවීම සහ රුපියල අවප්‍රමාණය වීම ද කර්මාන්තයන්හි ආදායම් ඉහළ යාම සඳහා උපකාරී විය. තෙල් මිල ඉහළයාම සහ අනෙකුත් නිෂ්පාදන වියදම් වැඩිවීම සහ ආනයනය කළ අමු ද්‍රව්‍ය පිරිවැය ඉහළ යාම හේතුවෙන් 2004 දී නිෂ්පාදන පිරිවැය ඉහළ ගිය නමුදු එම පිරිවැයෙහි වැඩිවීම වැඩි වූ ආදායම් තත්ත්වයට වඩා පහළ මට්ටමක පැවතිනි.

**2.8 සංඛ්‍යා සටහන**  
**ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ නොවන කර්මාන්තවල දේශීය පිරිවැය ව්‍යුහය (අ)**  
**(මුළු නිෂ්පාදන පිරිවැයෙහි ප්‍රතිශතයක් ලෙස)**

කාණ්ඩයන්	දේශීය පිරිවැය (ප්‍රතිශතයන්)							
	බලය සහ ඉන්ධන		වැටුප්		අමුද්‍රව්‍ය		පොලිය	
	2003	2004	2003	2004	2003	2004	2003	2004
1 ආහාර, පාන වර්ග සහ දුම්කොළ නිෂ්පාදන	3.1	3.3	9.8	9.7	37.1	37.8	1.5	1.5
2 රෙදිපිළි, ඇඟළුම් සහ සම් නිෂ්පාදන	4.2	4.2	14.8	14.6	13.8	13.2	2.4	2.4
3 දැව හා දැව නිෂ්පාදන	8.9	8.9	15.4	15.8	33.6	33.1	4.0	4.0
4 කඩදාසි සහ කඩදාසි නිෂ්පාදන	3.5	3.4	12.0	12.9	18.6	18.2	3.8	3.7
5 රසායනික ද්‍රව්‍ය, ඛනිජ තෙල්, රබර් සහ ජලාපිටික් නිෂ්පාදන	5.2	5.9	12.8	12.3	30.4	29.2	3.7	3.2
6 ලෝහ නොවන ඛනිජ නිෂ්පාදන	18.1	18.9	16.1	15.2	27.9	28.4	2.3	2.3
7 මූලික ලෝහ නිෂ්පාදන	9.1	9.9	10.2	11.1	34.9	35.0	3.5	3.2
8 සකස්කල ලෝහ නිෂ්පාදන, යන්ත්‍ර සූත්‍ර සහ ප්‍රවාහන උපකරණ	3.9	4.5	10.8	11.3	25.8	26.2	3.6	3.3
9 කාර්මික නිෂ්පාදන (අන් තැනක සඳහන් නොවූ)	4.5	4.9	12.6	12.1	33.9	34.1	1.8	1.8
<b>එකතුව</b>	<b>5.5</b>	<b>5.9</b>	<b>11.9</b>	<b>11.7</b>	<b>30.6</b>	<b>30.6</b>	<b>2.4</b>	<b>2.2</b>

(අ) ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ නොවන ආයතන 480 කින් ලැබී ඇති තොරතුරු මත පදනම්ව ඇත.

මූලාශ්‍රය: ශ්‍රී ලංකා මහ බැංකුව



**2.9 සංඛ්‍යා සටහන**  
**ආයෝජන මණ්ඩලයට අයත් නොවන පොද්ගලික අංශයේ**  
**කර්මාන්තවල ශ්‍රම ඵලදායිතා දර්ශකය**

කාණ්ඩයන්	1995=100		
	2003	2004	ප්‍රතිශත වෙනස
1 ආහාර, පානවර්ග සහ දුම්කොළ නිෂ්පාදන	126.7	129.4	2.1
2 රෙදිපිළි, ඇඟළුම් සහ සම් නිෂ්පාදන	105.9	109.5	3.4
3 දැව හා දැව නිෂ්පාදන	98.0	100.7	2.8
4 කඩදාසි සහ කඩදාසි නිෂ්පාදන	98.8	101.4	2.6
5 රසායනික ද්‍රව්‍ය, බඳුන්, තෙල්, රබර් සහ ජලාස්ථිත නිෂ්පාදන	130.1	134.7	3.5
6 ලෝහ නොවන ඛනිජ නිෂ්පාදන	109.7	112.0	2.1
7 මූලික ලෝහ නිෂ්පාදන	98.4	100.9	2.5
8 සකස්කල ලෝහ නිෂ්පාදන, යන්ත්‍ර සූත්‍ර සහ ප්‍රවෘත්ත උපකරණ	116.5	120.0	3.0
9 කාර්මික නිෂ්පාදන (අන් නැතහොත් සඳහන් නොවූ)	105.3	107.9	2.5
<b>එකතුව</b>	<b>113.3</b>	<b>116.3</b>	<b>2.6</b>

(අ) ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ නොවන ආයතන 480 කින් ලැබී ඇති තොරතුරු මත පදනම්ව ඇත. මූලය : ශ්‍රී ලංකා මහ බැංකුව

කම්හල් කර්මාන්ත අංශයේ වැටුප් පිරිවැය 2004 දී සියයට 12 කින් වර්ධනය වූ නමුදු අනෙකුත් යෙදවුම් පිරිවැයවල සිදු වූ ඉහළ වර්ධනය හේතුවෙන් මුළු නිෂ්පාදන පිරිවැයෙහි ප්‍රතිශතයක් ලෙස වැටුප් පිරිවැය ආන්තික වශයෙන් අඩු විය. සමහර නිෂ්පාදන ක්‍රියාවලීන් හාහිත ආයතනවලට පවරාදීමෙන් අතිකාල දීමනා අඩුකිරීමට හැකිවූ අතර ඒ තුළින් සමස්ත ශ්‍රම යෙදවුම් සඳහා වූ පිරිවැය අඩුකර ගන්නා ලදී. බනිජ තෙල් සහ ගැස් සඳහා වූ වියදම් ඉහළ මට්ටමක පැවතුණු නමුදු, නිෂ්පාදකයින් විසින් බල ශක්ති පිරිමැසුම් සඳහා විවිධ පියවරයන් ගැනීම හේතුවෙන් මුළු නිෂ්පාදන පිරිවැයෙහි ප්‍රතිශතයක් වශයෙන් බල ශක්තිය සඳහා වූ පිරිවැය වර්ධනය වූයේ ආන්තික වශයෙන් පමණි. පොලී අනුපාතික පහළ වැටීම හා කාරක ප්‍රාග්ධනය කළමනාකරණයෙහි ඇති වූ වර්ධනයන් හේතුවෙන් මුළු නිෂ්පාදන පිරිවැයෙහි ප්‍රතිශතයක් ලෙස පොලී සඳහා වූ පිරිවැය ආන්තික වශයෙන් පහළ වැටිණි. මිනිස් පැයක එකතු කළ අගයෙහි මූර්ත වටිනාකමෙහි වෙනස්වීම පදනම් කොටගෙන ඇස්තමේන්තු කරනු ලබන නිෂ්පාදන අංශයේ ශ්‍රම ඵලදායිතාව 2004 දී සියයට 2.6 කින් වර්ධනය විය. මෙම ශ්‍රම ඵලදායිතා වර්ධනය කාර්මික අංශයේ සියළු අංශයන්හිම දක්නට ලැබූ අතර, මෙය නව තාක්ෂණ භාවිතය, නිපුණතා සංවර්ධනය සහ කාර්මික අංශයේ ආරවුල් හා සම්බන්ධ සිදුවීම් 2004 දී පහළ මට්ටමක පැවතීම යනාදියෙහි ප්‍රතිඵලයක් විය.

තේ සහ රබර් නිමැවුමෙහි ඇති වූ මධ්‍යස්ථ වර්ධනය හේතුවෙන් නිමැවුම් කර්මාන්ත අංශයෙහි වතු හෝග සැකසීම් අංශය ආන්තික වශයෙන් වර්ධනය විය. මේ අතර, පොල් නිෂ්පාදනය වසරේ අවසාන භාගයේදී පහළ වැටීමක් පිළිබිඹු කළද පොල් තෙල් සහ දිසිදි පොල් අපනයන ප්‍රමාණය වර්ධනය වීම හේතුවෙන් පොල් නිෂ්පාදන සැකසුම් කර්මාන්තයෙහි ශීඝ්‍ර වර්ධනයක් ඇති විය.

පසුගිය වසරේ වාර්තා කල ඉහළ වර්ධනයට සාපේක්ෂව කුඩා කර්මාන්ත උප අංශය ආන්තික ලෙස සංකෝචනය විය. අඩු වී අස්වැන්න හේතු කොටගෙන, රට තුළ විශාල වශයෙන් ව්‍යාප්ත වූ කුඩා කර්මාන්තය වන වී කෙටීමේ කර්මාන්තය පීඩාවට පත්වූ අතර, වර්ෂය අවසානය වනවිට පොල් නිෂ්පාදනයේ අඩුවීම හේතු කොටගෙන කුඩා පරිමාණයේ කොහු කෙඳි නිෂ්පාදනය, පොල් කටු සහ කොප්පරා ආශ්‍රීත නිෂ්පාදන ද පහත වැටුණි. විශාල සහ මධ්‍යම පරිමාණයේ ඇඟළුම් කර්මාන්තවල වැඩි දියුණු කළ ක්‍රියාකාරීත්වයන් සමඟ නිම් ඇඳුම් සහ අන්‍යන්තු රෙදිපිළි කර්මාන්තය මැනවින් ක්‍රියා කළ අතර, ඉදිකිරීම් අංශයේ වර්ධනයන් සමඟම, දැව කර්මාන්තය, කළු ගල් නිෂ්පාදන සහ පිහන් ගඩොල්, ගඩොල්, සිමෙන්ති ගඩොල් සහ ඒ ආශ්‍රීත නිෂ්පාදන කර්මාන්ත ප්‍රතිලාභයක් ලැබීය.

**ඉදිකිරීම් :** 2003 වසරේ සියයයට 5.5 ක වර්ධනයට සාපේක්ෂව, ඉදිකිරීම් අංශය 2004 වසරේදී සියයට 6.6 කින් වර්ධනය විය. මෙම වර්ධනය ප්‍රධාන වශයෙන් හෝටල් අංශය සහ මහල් නිවාස හා කුඩා නිවාස සංකීර්ණයන් ඇතුළු නිවාස ඉදිකිරීම්, අළුත් වැඩියා කිරීම් සහ වැඩි දියුණු කිරීම් හේතු කොටගෙන වේ. ජල සම්පාදනය, මාර්ග සහ විදුලි බල සංවර්ධන ව්‍යාපෘති සහ ගුවන් තොටුපල සංවර්ධන ව්‍යාපෘති වැනි විදේශාධාර ඇතුළත් ව්‍යාපෘති පැවතීමත් මෙම අංශයේ වර්ධන ක්‍රියාකාරීත්වයට දයක විය. මෙම වර්ධනය, ගොඩනැගිලි ද්‍රව්‍ය වල ඉහළ ආනයනයන්, ඉහළ මිල ගණන් නිබියදීන් සිමෙන්ති සහ අනෙකුත් ඉදිකිරීම් අමුද්‍රව්‍ය වල අලෙවිය මෙන්ම වානිජ බැංකු මගින් නිවාස ණය නිකුත් කිරීම ඉහළ යාම ආදිය මගින් ද පිළිබිඹු විය. මූල්‍ය ආයතන මගින් පිරිනමන සිත් ගන්නා සුළු ණය යෝජනා ක්‍රම, පදිංචිය සඳහා නිවාස කෙරෙහි ඉල්ලුම උද්දීපනය කළේය. ඉහල ඉල්ලුම මෙන්ම ඉදිකිරීම් අමුද්‍රව්‍ය පිරිවැය වැඩිවීම, තනි නිවාස සහ මහල් නිවාස ඒකක වල මිල ගණන් ඉහළ නැංවීමට හේතු විය. පසුගිය වසරට සාපේක්ෂව ඉදි කිරීම් කටයුතු වල මිල ගණන් සියයට 18 කින් වර්ධනය වී ඇතැයි, ඉදිකිරීම් පුහුණු සහ සංවර්ධන ආයතනය (ICTAD) මගින් ප්‍රකාශිත මිල දර්ශක පෙන්වුම් කෙරේ.

**විදුලිය සහ ජලය :** විදුලිය සහ ජලය අංශය, පසුගිය වසරේ සියයට 21.6 ක වර්ධනය සමඟ සැසඳීමේදී 2004 වසරේදී සියයට 2.5 කින් පහත වැටිණි. ශාඛස්ථ සහ වානිජ අංශ මගින් ඉල්ලුම ඉහළයාම හේතුකොට ගෙන විදුලිය උත්පාදනය සහ විදුලිය සඳහා ඉල්ලුම පිළිවෙලින් සියයට 5.6 කින් සහ සියයට 7.4 කින් වර්ධනය විය. 2004 වර්ෂය තුළදී රට තුළ ශාඛස්ථ විදුලි පරිභෝජනය සියයට 75 ක් පමණ වන බව පාරිභෝගික මූල්‍ය සහ සමාජ ආර්ථික සමීක්ෂණය - 2003/04 වාර්තා කළේය. ජල විදුලි උත්පාදනය පසුගිය වසරට සාපේක්ෂව සියයට 10.7 කින් පහත වැටුණු නිසා, විදුලිය සඳහා ඉල්ලුමේ ඉහළ නැගීම, තාප විදුලි උත්පාදනය සියයට 18.1 කින් වර්ධනය කිරීමෙන් සපුරාලීය. 2003 වසරේ සියයට 56 ක මුළු තාප විදුලි උත්පාදනය සමඟ සැසඳීමේදී 2004

වර්ෂය තුළදී එය සියයට 63 ක් විය. ඒ අනුව, වියලි කාලගුණික තත්ත්වයන් යටතේ කුලියට ගත් තාප විදුලිය ඇතුළුව, සැලකිය යුතු ඉහළ උත්පාදක පිරිවැයක් සහිත තාප විදුලිය භාවිතය වැඩිවීමේ ප්‍රතිඵලයක් වශයෙන් විදුලිය උප අංශයේ එකතු කළ අගය සියයට 3.5 කින් පහත වැටුණි. නියාතත්ත්වයන් හේතු කොට ගෙන, වර්ෂය තුළදී ලංකා විදුලි බල මණ්ඩලය මගින් ජල විදුලි උත්පාදනය සියයට 13.7 ක පසු බැමක් වාර්තා කළ අතර ලං.වි.ම. මගින් තාප විදුලි උත්පාදනය සියයට 14.3 ක වර්ධනයක් වාර්තා කළේය. පෞද්ගලික විදුලිය නිෂ්පාදකයින්ට (තාප විදුලි සහ ජල විදුලි යන දෙකම) වර්ෂය තුළදී ඔවුන්ගේ උත්පාදනය වර්ධනය කළ හැකි වුවද අමතර ඉල්ලුම සපුරාලිය හැකි වූයේ කුලියට ගත් විදුලිය මගිනි. නළ ජලය රැස් කිරීම, පවිත්‍රකරණය සහ බෙද හැරීම ඇතුළත්, ජලය උප අංශය පසුගිය වසරේ සියයට 1.3 ක වර්ධනයට සාපේක්ෂව සියයට 4.7 ක වර්ධනයක් වාර්තා කළේය. 1990 දශකයේ මැද භාගයට සාපේක්ෂව ශාඛස්ථ නළ ජල පරිශීලනය සැලකිය යුතු ලෙස වර්ධනය වූ බව පාරිභෝගික මූල්‍ය හා සමාජ ආර්ථික සමීක්ෂණය - 2003/04 මගින් අනාවරණය විය.

**පහළ සහ කැඩීම් :** පහළ සහ කැඩීම් අංශය සියයට 7.9 කින් ප්‍රසාරණය විය. මැණික් පහළ සහ අනෙකුත් පහළ ක්‍රියාකාරකම්හි ඉතා හොඳ ක්‍රියාකාරීත්වයක් සමඟ වර්ෂය තුළදී පහළ උප අංශය මැනවින් ක්‍රියාත්මක විය. අපනයන ඉල්ලුම වැඩිවීමේ ප්‍රතිලාභයන් වශයෙන් එකතු කළ අගයෙන් ගත් කල විශාලතම අංශය වන මැණික් පහළ අංශය, ඉහළ අපනයන ඉල්ලුම හේතුවෙන් 2004 වර්ෂයේදී ශක්තිමත්ව ක්‍රියාත්මක විය. එසේම මිනිරන්, පොස්පේට් සහ බනිජ වැලි සම්බන්ධ පහළ ක්‍රියාකාරකම් ද සැලකිය යුතු ලෙස වර්ධනය විය. ඉදිකිරීම් අංශයේ, ගොඩනැගිලි අමුද්‍රව්‍ය සඳහා ඉල්ලුම ඉහලයාම පිලිබිඹු කරමින් කැණීම් උප අංශය සියයට 6.6 කින් වර්ධනය විය.

**සේවා**

2003 දී මෙන්ම, සේවා අංශයේ වර්ධනය 2004 වර්ෂයේ වර්ධනය කෙරෙහි ප්‍රබල ගාමකත්වයක් සැපයීය. 2003 ට සාපේක්ෂව මෙම අංශයේ වර්ධනය මන්දගාමී වුවද, 2004 දී සේවා අංශය සියයට 7.6 කින් ප්‍රසාරණය වෙමින් සමස්ත වර්ධනයට ඉහළ දායකත්වයක් සැපයීය. සේවා උප අංශ කිහිපයකම එකතු කළ අගයේ වැඩිවීම මෙම වර්ධනයට සාධක විය.

**තොග හා සිල්ලර වෙළෙඳුම සහ හෝටල් හා ආපනශාලා :** තොග හා සිල්ලර වෙළෙඳුම සහ හෝටල් හා ආපනශාලා අංශය, පසුගිය වසරේ සියයට 7.8 ක වර්ධනයට සාපේක්ෂව 2004 වසරේදී සියයට 6 ක වර්ධනයක් වාර්තා කළේය. මෙම මන්දනය මූලික ලෙස දේශීය වශයෙන් නිෂ්පාදිත කෘෂිකාර්මික ද්‍රව්‍ය ආශ්‍රිත වෙළෙඳුම් කටයුතු වල වර්ධනය දුර්වල වීම සහ 2003 වර්ෂයේ සියයට 11 ක ඉහළ වර්ධනයට සාපේක්ෂව මෙම වසරේ ආනයන වෙළෙඳුම් උප අංශයේ සියයට

9 ක පහළ වර්ධනය හේතු කොට ගෙනවේ. දේශීය ආර්ථිකයේ ප්‍රසාරණය, ආනයන වෙළෙඳුම් ව්‍යුහයේ වර්ධනය තුළින් පිළිබිඹු කළේය. පාරිභෝගික භාණ්ඩ සහ අන්තර් භාණ්ඩ ආනයනයේ වර්ධනය පරිමාණ වශයෙන් පිලිවෙලින් සියයට 3.9 ක් සහ සියයට 6.6 ක් වූ අතර, ආයෝජනයේ ප්‍රසාරණය පිළිබිඹු කරමින්, ආයෝජන භාණ්ඩ ආනයනය සියයට 18.4 ක ඉහළ අනුපාතයකින් වර්ධනය විය. ප්‍රධාන වශයෙන් කාර්මික සහ සේවා අංශයන් මගින් යෙදවුම් සඳහා ඉල්ලුම වැඩිවීම පිළිබිඹු කරමින්, මිල ගණන්වල ඉහළ වැඩිවීමක් තිබියදීත්, අන්තර් භාණ්ඩ ආනයන පරිමාවන් හිතකර ලෙස වර්ධනය විය. පාරිභෝගික භාණ්ඩ ආනයනයන් තුළ ඉහළ මිල ගනන් හමුවේ ආහාර සහ පාන ආනයනයන් පරිමාණ වශයෙන් පහත වැටුණු අතර, අනෙකුත් පාරිභෝගික භාණ්ඩ ආනයනයන් හිතකර ලෙස වර්ධනය විය. ප්‍රධාන වශයෙන් රෙදිපිළි සහ ඇඟළුම් මගින් අභිබවනය කළ කර්මාන්ත අපනයනයන්හි ප්‍රසාරණය නිසා අපනයන වෙළෙඳුම් උප අංශය 2004 දී සියයට 7.7 කින් වර්ධනය විය. පසුගිය වසරේ සියයට 3.1 ක වර්ධනයට සාපේක්ෂව කාර්මික අපනයන සියයට 9.1 ක වර්ධනයක් වාර්තා කළේය. සියළුම ප්‍රධාන වතු වැවිලි බෝගවල අපනයන පරිමාවේ වැඩිවීම පිළිබිඹු කරමින් කෘෂි අපනයනයන්ද අපනයන වෙළෙඳුම් අංශයේ වර්ධනයට ධනාත්මකව දායක විය. 2003 ට සාපේක්ෂව 2004 වර්ෂයේ දේශීය වෙළෙඳුම් උප අංශයේ මන්දනය, දේශීය වෙළෙඳුමට වෙළෙඳාම් කල කෘෂිකාර්මික ද්‍රව්‍ය වල (විශේෂයෙන් සහල්) නිෂ්පාදනයේ සමස්ත පහත වැටීම පෙන්නුම් කරයි. නව වර්ගීකරණය යටතේ තොග හා සිල්ලර වෙළෙඳුම් අංශයට ඇතුළත් හෝටල් හා ආපනශාලා උප අංශය, 2004 වර්ෂයේදී සියයට 15.9 කින් වර්ධනය විය. 2002 මුල සිට, සාම සාකච්ඡා වලින් පසුව සංචාරක ආගමනයන් වැඩිවීමත් සමඟ සැලකිය යුතු ලෙස ප්‍රසාරණය වූ මෙම උප අංශය, සංචාරක ආගමනය වාර්තා ගත 566,202 දක්වා, සියයට 13.1 කින් වර්ධනය වීමත් සමඟ 2004 වර්ෂයේදී තවදුරටත් ප්‍රසාරණය විය. සාමාන්‍ය හෝටල් වල නවාතැන් ගැනීමේ අනුපාතය, පසුගිය වසරේ වාර්තා වූ සියයට 53 ක වර්ධනයට සාපේක්ෂව, 2004 වසරේදී සියයට 59 කින් ඉහළ නැගිණි. සියළුම ශ්‍රේණිගත කරන ලද හෝටල්වල ලැඟුම්ගත් විදේශීය සංචාරකයින් ගත කල රාත්‍රී ගණන සියයට 10.9 ක ප්‍රසාරණයක් වාර්තා කල අතර, දේශීය සංචාරකයින් ගත කල රාත්‍රී ගණන ආන්තික වර්ධනයක් පෙන්නුම් කළේය. මෑත කාලයේ දී සේවා තත්ත්වය ඉහළ නැංවීම සහ ධාරිතාව ප්‍රසාරණය කිරීම කෙරෙහි ආයෝජනයන් යොමු වීම නිසා, මෙම අංශයේ එකතු කළ අගය ඉහළ ගියේය.

**ප්‍රවාහන, ගබඩා කිරීම් සහ ගන්ධිවේදන :** ප්‍රවාහන, ගබඩා කිරීම් සහ සන්නිවේදන අංශයේ එකතු කළ අගය පසුගිය වර්ෂයේදී වාර්තා කළ සියයට 10.6 ට සාපේක්ෂව 2004 වසරේදී සියයට 13.7 කින් ප්‍රසාරණය විය. මෙම අංශය ඉහළම ආංශික වර්ධනය වාර්තා කළ අතර, ඒ සඳහා විශේෂයෙන් දායක වූයේ විදුලි සංදේශ සහ නැව්/ඉවත් භාණ්ඩ මෙහෙයවීම් යන උප අංශයන්හි යහපත් ක්‍රියාකාරීත්වයයි. පසුගිය වසර



කිහිපය පුරා ඉහළ තලයක ප්‍රසාරණය වූ විදුලි සංදේශ උප අංශය මෙම වසරේදී සියයට 32 කින් තවදුරටත් වර්ධනය විය. පසුගිය වසර දෙක ඇතුළත පසුබෑමකට ලක් ව තිබූ රැහැන් රහිත දුරකථන සේවා, 2004 වර්ෂය තුළ සියයට 12.7 කින් ප්‍රසාරණය විය. ජංගම දුරකථන ග්‍රාහකයින් සංඛ්‍යාව වසර අවසානය වන විට දශලක්ෂ 2.1 කට අධික වූ අතර, එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 52 ක වර්ධනයකි. කෙසේ වුවද, ඉන්ටනෙට් සහ ඊ-මේල් සේවා භාවිතයෙහි වර්ධනය මන්දගාමී ස්වරූපයක් පෙන් වූ අතර, ඒ සඳහා පැවති ඉල්ලුම මේ වනවිට බොහෝ දුරට සපුරා තිබීම මෙම අඩු වර්ධනය සඳහා හේතු වන්නට ඇත.

2004 වර්ෂයේදී භාණ්ඩ මෙහෙයවීම් සහ ගබඩා කිරීම් උප අංශය තුළ නැව් භාණ්ඩ මෙහෙයුම් කටයුතු හි ප්‍රසාරණයක් පිළිබිඹු කරමින් වරාය සේවා සියයට 13.3 කින් ඉහළ ගියේය. වර්ෂය තුළ කොළඹ වරාය අඩි විස්සේ සමාන බහාලු ඒකක දශලක්ෂ 2.22 ක වාර්තාගත පරිමාවක් මෙහෙයවනු ලැබීය. මේ සඳහා ජයා බහලු අංගනය (JCT) සහ සවුන් ඒෂියා ගේට්ට් වර්මිනල් (SAGT) සමාගම එක හා සමාන ඉහළ දයකත්වයක් සැපයීය. යුනිට් බහලු අංගනය (UCT) විවෘත වීමත් සමගම, කොළඹ වරායේ බහලු මෙහෙයුම් ධාරිතාව වාර්ෂිකව අඩි විස්සේ සමාන බහලු ඒකක 250,000 කින් පමණ වැඩි කිරීමට සමත් විය. මෙහෙයවනු ලබන මුළු බහලුම් ප්‍රමාණයෙන් තුනෙන් දෙකක් පමණ වන අන්තර්-නැව් බහලුම් මෙම වර්ෂය තුළ සියයට 13.5 කින් ඉහළ ගිය අතර, දේශීය බහලුම් මෙහෙයවීම් සියයට 17 කින් ප්‍රසාරණය විය. කෙසේ වුවද, වර්ෂය තුළ වරායට පැමිණි නැව් සංඛ්‍යාව 2003 ට සාපේක්ෂව සියයට 1.6 කින් අඩු වූ අතර ඒ සඳහා ප්‍රධාන වශයෙන් හේතු වූයේ ප්‍රමාණයෙන් විශාල නැව් පැමිණීමයි. මේ අතර, ඉවත් භාණ්ඩ මෙහෙයවීම් සියයට 26 කින් ප්‍රසාරණය විය.

ආර්ථිකය තුළ ප්‍රධානතම සේවා අංශයක් වන ප්‍රවාහන උප අංශය පසුගිය වර්ෂයේ වාර්තා කළ සියයට 4.6 ක වර්ධනයට සාපේක්ෂව මෙම වසර තුළ සියයට 4.2 කින් ප්‍රසාරණය විය. මෙම වර්ධනය මගී සහ භාණ්ඩ ප්‍රවාහනය යන අංශ දෙකෙහිම යහපත් ක්‍රියාකාරීත්වයේ ප්‍රතිඵලයකි. දේශීය නිෂ්පාදනයෙහි සහ අන්තර්ජාතික වෙළෙඳමෙහි දක්නට ලැබුණු ප්‍රගතිය හේතුවෙන් භාණ්ඩ ප්‍රවාහන කටයුතු වර්ෂය තුළ සියයට 3.7 කින් ප්‍රසාරණය විය. දුම්රිය සේවාවන්හි ක්‍රියාකාරීත්වය එතරම් සතුටුදායක නොවීය. මගී ප්‍රවාහන කාණ්ඩය තුළ, පෞද්ගලික බස් සේවාවන් ආන්තික වර්ධනයක් පෙන්වූම් කළ ද, ප්‍රාදේශීය මගී සමාගම් හි ක්‍රියාකාරීත්වය සංකෝචනය විය. ඉවත් ගමනාගමන කාණ්ඩය තුළ, ශ්‍රී ලංකන් ඉවත් සේවය මගින් ධාවනය කරනු ලැබූ මගී කිලෝමීටර ප්‍රමාණය වර්ෂය තුළ සියයට 20 කින් ඉහළ ගියේය. කෙසේ වුවද, සටන් විරාමයට පසුගාමීව උතුරු ප්‍රදේශය කරා ඉවත් ගමන් සඳහා වූ ඉල්ලුම ක්‍රමයෙන් අඩුවීම හේතුවෙන් අභ්‍යන්තර ඉවත් සේවාවන් මගින් ධාවනය කරනු ලැබූ මගී කිලෝමීටර ප්‍රමාණය පහළ ගියේය. මේ අතර, අභ්‍යන්තර

ඉවත් සේවා සපයනු ලබන සමාගම් තුනෙන් එකක් වසරේ අග භාගය තුළ ක්‍රියාකාරී නොවීමද මෙම පසුබෑම සඳහා හේතු වන්නට ඇත. රථ වාහන ලියාපදිංචි කිරීමේ කාර්යාලය මගින් නිකුත් කර ඇති දත්තයනට අනුව, මෝටර් කාර් සහ ද්විත්ව කාර්ය වාහන ලියාපදිංචිය අඩු වූ නමුදු, ත්‍රීරෝද රථ, බස් රථ සහ මෝටර් බයිසිකල් ලියාපදිංචිය ඉහළ ගියේය.

**මූල්‍ය සේවා, දේපල වෙළෙඳුම් සහ ව්‍යාපාරික සේවා :** බැංකු, රක්ෂණ සහ අනෙකුත් සියළුම මූල්‍ය සේවා, දේපල වෙළෙඳුම්, නිවාස අයිතිය, බදු දීම් සහ පසුගිය වර්ගීකරණයේ සේවා (අන් නැතක සඳහන් නොවන) අංශයෙහි අඩංගු වූ අනෙකුත් සියළුම ව්‍යාපාරික සේවා ක්‍රියාකාරකම් ඇතුළත් මූල්‍ය සේවා, දේපල වෙළෙඳුම් සහ ව්‍යාපාරික සේවා අංශය, 2003 වර්ෂයේ සියයට 8.8 ක ප්‍රසාරණයට සාපේක්ෂව 2004 වර්ෂයේදී සියයට 5.7 කින් වර්ධනය විය. මෙම මන්දනයට ප්‍රධාන වශයෙන් හේතු වූයේ පසුගිය වසරේ ඉහළ වර්ධනයක් වාර්තා කිරීමෙන් පසුව, බැංකු උප අංශයේ සිදු වූ මන්දගාමී වර්ධනයයි. 2003 වසරේදී පොළී අනුපාත නියුණු ලෙස පහළ ගියේය. කෙසේ වුවද, 2004 වසරේ දී පොළී අනුපාත නොවෙනස්ව පහළ මට්ටමක පැවතිණි. මේ අනුව බැංකු අංශයේ ණය නිකුතුව සියයට 20 ක ඉහළ වර්ධනයක් පෙන්වූමතලද, ප්‍රධාන බැංකු කාර්යයන්ගෙන් ඉපයු ශුද්ධ පොලී ආදායමේ වර්ධනය පසුගිය වසර හා සැසඳීමේදී අඩු අගයක් විය. තවද, සුරැකුම්පත් වෙළෙඳුමෙන් ලැබෙන ප්‍රතිලාභ අඩුවීම නිසා පොලී නොවන ආදායමද නියුනු ලෙස පහත වැටිණි. වර්ෂය තුලදී රක්ෂණ, කල් බදු සහ බැංකු නොවන මූල්‍ය ආයතන උප අංශය, බැංකු උප අංශයට වඩා හොඳින් ක්‍රියා කළේය. පුළුල් ලෙස විවිධාංගීකරණ සේවා සපයන බැංකු නොවන මූල්‍ය ආයතන, අරමුදල් පාදක ක්‍රියාකාරකම් සහ ගාස්තු පාදක සේවා මත ශක්තිමත් වර්ධනයක් වාර්තා කල අතර එය මූල්‍ය සේවා අංශයේ එකතු කල අගයේ වර්ධනයට දායක විය. ජීවිත සහ අනෙකුත් රක්ෂණ නිමැවුම් තුලින් ලද රක්ෂණ වාරික වල ඉහළ වර්ධනය ද මෙම අංශයේ ප්‍රසාරණයට දායක විය. ප්‍රචාරක සේවා, පෞද්ගලික ආරක්ෂක සහ පවිත්‍රතා කටයුතු සහ පරිසරණක මෘදුකාංග ප්‍රවර්ධන ක්‍රියාකාරකම් ඇතුළත් ව්‍යාපාරික සේවා උප අංශය සාමාන්‍ය ලෙස වර්ධනය විය.

**රාජ්‍ය පරිපාලනය, අනෙකුත් රාජ්‍ය සේවා සහ ආරක්ෂක කටයුතු, අනෙකුත් පුජා, සාමාජීය සහ පෞද්ගලික සේවා :** 2004 වර්ෂයේදී රාජ්‍ය පරිපාලනය, අනෙකුත් රාජ්‍ය සේවා සහ ආරක්ෂක කටයුතු, අනෙකුත් පුජා, සාමාජීය සහ පෞද්ගලික සේවා සියයට 3.9 ක වර්ධනයක් වාර්තා කළේය. රාජ්‍ය පරිපාලනයේ වර්ධනයට ප්‍රධාන වශයෙන් 2004 සිව්වන කාර්තුවේදී රාජ්‍ය අංශයට සේවා විද්‍යුක්ත උපාධිධාරීන් 42,000 ක් බඳවා ගැනීම හේතු විය. පෞද්ගලික සෞඛ්‍ය සේවා කෙරෙහි ඉල්ලුම ඉහළ යාමට ප්‍රතිචාරයක් වශයෙන් සෞඛ්‍ය සේවා අඛණ්ඩව ශක්තිමත්ව ප්‍රසාරණය වීම නිසා, අනෙකුත් පුජා, සාමාජීය සහ පෞද්ගලික සේවා උප අංශය, 2003 දී වාර්තා කල සියයට 4.7 ක වර්ධනයට සාපේක්ෂව මෙම වසරේදී සියයට 7.1 ක ඉහළ වර්ධනයක් වාර්තා කළේය.

**2.4 වියදම**

ආර්ථිකයෙහි පෞද්ගලික අංශයෙහි හා රාජ්‍ය අංශයෙහි පරිභෝජන හා ආයෝජන වියදමෙහි එකතුව වන දළ දේශීය වියදම මගින් දේශීය ආර්ථික ක්‍රියාකාරකම් විසින් ජනිත කරනු ලබන සමස්ත ඉල්ලුම ගණනය කරනු ලැබේ. 2004 වර්ෂයේ දළ දේශීය වියදම (මුළු දේශීය ඉල්ලුම) පවත්නා මිල ගණන් යටතේ රුපියල් බිලියන 2,214 ක් වශයෙන් ඇස්තමේන්තු කර ඇති අතර, එය පසුගිය වර්ෂයට සාපේක්ෂව සියයට 18.4 ක ඉහළ යාමක් පෙන්වයි. මීට සාපේක්ෂ 2003 වර්ෂයේ දේශීය ඉල්ලුමෙහි වර්ධනය සියයට 10.8 ක් විය. කෙසේ වුවද, 2003 වසරේ දේශීය ඉල්ලුමෙහි සියයට 8.2 ක් වූ මූර්ත වර්ධනය හා සැසඳීමේදී එය එම වසරේදී සියයට 6.4 ක් වූ අතර ඊට හේතු වූයේ පෞද්ගලික අංශයේ මූර්ත පරිභෝජනය සහ ආයෝජනය පහළ මට්ටමක පැවතීමයි. වෙළෙඳපොළ මිල යටතේ දළ දේශීය නිෂ්පාදිතය (දළ දේශීය වියදම + ශුද්ධ ආනයන) රුපියල් බිලියන 2,029 ක් වශයෙන් ඇස්තමේන්තු කර ඇති අතර, එය සියයට 15.2 ක ඉහළ යාමක් වේ.

**පරිභෝජනය**

පවත්නා මිල ගණන් යටතේ පරිභෝජන වියදම රුපියල් බිලියන 1,707 ක් වූ අතර එය 2003 ට සාපේක්ෂව සියයට 15.2 ක ඉහළ යාමකි. මෙය සාමාන්‍ය මිල මට්ටම සියයට 9.8 කින් හා මූර්ත පරිභෝජනය සියයට 4.9 කින් ඉහළ යාමක් පිළිබිඹු කරයි. මුළු පරිභෝජන වියදම් තුළ පෞද්ගලික පරිභෝජන වියදම 14.9 කින් ඉහළ ගිය අතර ඊට සාපේක්ෂ පසුගිය වර්ෂයේ වර්ධනය සියයට 10.5 ක් විය. මේ අතර, 2003 වර්ෂයේ ආන්තික නිර්වර්ධනයක් පෙන්නුම් කළ රජයේ

පරිභෝජන වියදම මෙම වසරේදී සියයට 18.3 කින් ඉහළ ගියේය. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් මුළු වියදමෙහි පරිභෝජන ප්‍රතිශතය 2003 දී වාර්තා කළ සියයට 91 සිට 2004 දී සියයට 90 දක්වා පහත වැටුණි. පෞද්ගලික පරිභෝජන වියදමෙහි, දේශීය වශයෙන් නිෂ්පාදිත භාණ්ඩ සඳහා වන පිරිවැය සියයට 13.7 කින් වැඩි වූ අතර, භාණ්ඩ හා සාධක නොවන සේවා ආනයනය සඳහා වන වියදම සියයට 17.7 කින් ඉහළ ගියේය.

2002 වර්ෂයේදී, ජාතික ගිණුම් ක්‍රමය (System of National Accounts) - 1993 ට අනුකූලව පෞද්ගලික පරිභෝජන වියදම් අරමුණු ප්‍රකාර වර්ගීකරණයට ප්‍රතිව්‍යුහගත කිරීමේදී එකඟ වූ පරිදි, 2004 දී පාදක වර්ෂ සංශෝධනයක් ක්‍රියාත්මක කරනු ලැබීය. මෙසේ සංශෝධිත ඇස්තමේන්තු ගණනය කිරීම සඳහා පාරිභෝගික මුදල් හා සමාජ ආර්ථික සමීක්ෂණය - 2003/04 මගින් නිරාවරණය කරගත් කුටුම්භ ආශ්‍රිත වියදම් දත්ත උපයෝගී කරගන්නා ලදී. මීට පෙර භාවිතා කළ 1997 පාදක වර්ෂය හා සැසඳීමේදී 2004 වර්ෂය වනවිට පුද්ගල පරිභෝජන රටාවේ යම් වෙනස්කම් දක්නට ලැබිණි. පුද්ගල ජීවන තත්ත්වය වැඩි දියුණු වීමත් සමඟම, ආහාර පාන වැනි මූලික අවශ්‍යතා සඳහා වන සාපේක්ෂ පරිභෝජන වියදම් ප්‍රතිශතය අඩු වී, එය අනෙකුත් සේවා අවශ්‍යතා සඳහා විවිධාංගීකරණය වී ඇත.

මෑත කාලයක සිට ශ්‍රී ලංකාව තුළ ඇති වූ ආර්ථික සංවර්ධනයත් සමඟම පුද්ගලික ආර්ථික තත්ත්වයද යහපත් අතට හැරීම පිළිබිඹු කරමින්, 2004 වර්ෂයේදී ආහාර සහ මධ්‍යසාර නොවන පාන වර්ග සඳහා දරන ලද සාපේක්ෂ පරිභෝජන වියදම් ප්‍රතිශතය තවදුරටත් සියයට 32.6 දක්වා

**2.10 සංඛ්‍යා භවගත සමස්ත ඉල්ලුම**

රුපියල් දශලක්ෂ

ශීර්ෂය	පවත්නා මිල අනුව			1996 ස්ථාවර මිල අනුව		
	2002	2003 (අ)	2004 (ආ)	2002	2003 (අ)	2004 (ආ)
<b>අ. දේශීය ඉල්ලුම</b>						
පරිභෝජනය	1,353,428	1,481,164	1,706,823	880,725	935,238	981,236
(% වෙනස)	14.2	9.4	15.2	6.6	6.2	4.9
දළ දේශීය ප්‍රාග්ධන සම්පාදනය	334,804	388,757	506,189	227,250	263,497	294,288
(% වෙනස)	8.1	16.1	30.5	5.8	16.0	11.7
<b>මුළු දේශීය ඉල්ලුම</b>	<b>1,688,232</b>	<b>1,869,921</b>	<b>2,214,012</b>	<b>1,107,975</b>	<b>1,198,735</b>	<b>1,275,524</b>
(% වෙනස)	<b>13.1</b>	<b>10.8</b>	<b>18.4</b>	<b>6.4</b>	<b>8.2</b>	<b>6.4</b>
<b>ආ. බාහිර ඉල්ලුම</b>						
භාණ්ඩ හා සාධක නොවන සේවා අපනයන	570,833	632,907	738,687	374,115	394,284	425,160
(% වෙනස)	8.6	10.9	16.7	6.3	5.4	7.8
භාණ්ඩ හා සාධක නොවන සේවා ආනයන	677,180	741,667	923,258	513,732	566,367	618,985
(% වෙනස)	10.4	9.5	24.5	11.2	10.2	9.3
ශුද්ධ බාහිර ඉල්ලුම	-106,347	-108,760	-184,571	-139,617	-172,083	-193,825
<b>ඇ. මුළු ඉල්ලුම</b>	<b>1,581,885</b>	<b>1,761,161</b>	<b>2,029,441</b>	<b>968,358</b>	<b>1,026,652</b>	<b>1,081,699</b>
(% වෙනස)	<b>12.6</b>	<b>11.3</b>	<b>15.2</b>	<b>4.0</b>	<b>6.0</b>	<b>5.4</b>

(අ) සංශෝධිත  
(ආ) නාවකාලීන

මූලාශ්‍රය : ශ්‍රී ලංකා මහ බැංකුව



### ශ්‍රී ලංකාවේ වෙනස්වන පිවන රටාවන්

#### 1. හැඳින්වීම

2003 ඔක්තෝබර් මස සිට 2004 ඔක්තෝබර් මස දක්වා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 8 වැනි වරටත් පාරිභෝගික මූල්‍ය හා සමාජ ආර්ථික සමීක්ෂණය පවත්වන ලද අතර එයින් උතුරු පළාතේ කිලිනොච්චිය, මන්නාරම හා මුලතිව් දිස්ත්‍රික්ක හැර<sup>1</sup> මුළු රටම ආවරණය විය. මෙම සමීක්ෂණයේ ප්‍රධානතම ජයග්‍රහණයක් වූයේ වසර 20 කට පසුව උතුරු නැගෙනහිර විශාල ප්‍රදේශයක් එයින් ආවරණය කරගත හැකිවීමයි. 1953 දී ඇරඹුණු කුටුම්භ වල විවිධ අංශයන් ආවරණය වන මෙම සමීක්ෂණ මාලාව රටේ මූලික සමාජ ආර්ථික සංවර්ධනයන් පිළිබඳ සන්නතික තොරතුරු මාලාවක් සපයයි. මෙවර සමීක්ෂණයෙන් හෙළි වූ කරුණු, 1996/97 වසරවල දී පවත්වනු ලැබූ සමීක්ෂණයෙන් පසු රටෙහි ජීවන රටාවන් ගේ වෙනස්වීම් පිළිබඳ සාක්ෂ්‍යය සපයා දෙයි.

#### 2. අනාවරණය කර ගැනීම්<sup>2</sup>

- **කුටුම්භයක සිටින පුද්ගලයන්ගේ සාමාන්‍ය ගණන සහ ශාපේක්ෂව ගේ ගණන පහත වැටෙමින් පවතී.**

ගෙවීයා වසර 40 තුළ දී, සියළුම අංශයන්හි කුටුම්භයක සිටින පුද්ගලයන් ගණන 6 දෙනෙකුගේ පමණ සිට පුද්ගලයන් 4 - 5 අතර ගණනක් දක්වා පහත වැටී ඇත. මේ කාලය අතරතුර කුටුම්භයක වසන ආදායම් උපයන්නන්ගේ ගණන වතු අංශය තුළ පහළ බැසීමක් පෙන්නුම් කළ ද නාගරික හා ග්‍රාමීය අංශය තුළ එය ඉහළ නැග ඇත සමස්තයක් වශයෙන් කුටුම්භයක ආදායම් උපයන්නකුට සිටින යැපෙන්නන්ගේ අනුපාතය පහත බැස ඇත. ජනගහනය වයස්ගතවීමත් සමඟ, වයසින් බාල යැපෙන්නන්ගේ ගණන වැඩිහිටි යැපෙන්නන් විසින් ආදේශනය වෙමින් පැවතියත් එය සැලකිය යුතු අඩු ශීඝ්‍රතාවකින් සිදුවේ. කුටුම්භ ජනගහනය තුළ ස්ත්‍රී පුරුෂ අනුපාතය මන්දගාමී, එහෙත් නියත ලෙසින් පහත බසින බවක් පෙන්නුම් කරයි.

- **නිවාසයවල තත්ත්වයන්, ගෘහ පහසුකම් සහ ගෘහ උපකරණ භුක්ති විඳීමත් වැඩිදියුණු වෙමින් පවතී.**

නිවාසයන්ගෙන් 80% ක් පමණ ස්ථිර බිත්ති, ස්ථිර බිම් සැකසීම්, ස්ථිර සෙවිලි ක්‍රම යොදා ගනිමින් වැඩි දියුණු වී

ඇත. එයට අමතරව, කුටුම්භයන් විදුලි පරිභෝජනය (75%), පිරිසිදු පානීය ජල පරිභෝජනය (62%) සහ සෞඛ්‍යාරක්ෂිත වැසිකිළි පහසුකම් (77%) ලබා ගැනීම ඉහළ ගොස් ඇත. කෙසේ වෙතත්, ආහාර පිසීම සඳහා භාවිතා කරනු ලබන ඉන්ධන සඳහා ප්‍රධාන මූලය ලෙස දර (83%) මූලිකත්වය උසුලයි. වතු අංශයේ නිවාස තත්ත්වය දියුණුවෙමින් පැවතියත් තවමත් එය දිළිඳු මට්ටමක පවතී. පිරිසිදු පානීය ජල පාරිභෝජනයට හිමිකම උතුරු සහ නැගෙනහිර පළාත්වල අවම මට්ටමක ද, විදුලි බල පරිභෝජනයට හිමිකම ඌව පළාතේ අවම (57%) මට්ටමක ද වෙයි. කුටුම්භයන්ගෙන් 70% ට වැඩි ප්‍රමාණයක් ගුවන් විදුලි යන්ත්‍ර සහ රූපවාහිනී යන්ත්‍ර භාවිතා කරන අතර 30% ක් පමණ ශීතකරණ භාවිතා කරයි. මෝටර් රථ ප්‍රවාහන පහසුකම් සහ දුරකථන පහසුකම් සඳහා හිමිකම පිළිවෙලින් 15% සහ 5% සිට 22% සහ 25% දක්වා ඉහළ ගොස් තිබේ. මෙම හිමිකම් සම්බන්ධයෙන් ගත් කල ද, වතු අංශය පසුපසින් සිටියි. නිවාස තත්ත්වයන් සහ ගෘහ උපකරණ සහ ගෘහ පහසුකම්වලට හිමිකම ආදායම් මට්ටමත් සමඟ කැපී පෙනෙන අයුරින් වැඩි දියුණු වී ඇති අතර මේ වැඩි දියුණුවීම් අනෙක් පළාත් සමඟ සන්සන්දනය කරන විට බස්නාහිර පළාත විශේෂත්වයක් දරයි.

- **අධ්‍යාපන මට්ටම ඉහළ යමින් පවතී. එහෙත් විධිමත් අධ්‍යාපන ක්‍රමය කෙරෙහි බිඳ වැටෙමින් පවතින විශ්වාසය නිසා සියළුම මට්ටම්වල ශිෂ්‍යයෝ පුද්ගලික උපකාරක පංති කරා ඇදී යමින් සිටිති.**

සාක්ෂරතාව 90% කට ඉහළින් විය. වැඩිහිටි ජනගහනය අතර (අවුරුදු 25 සහ එයට වැඩි) සාක්ෂරතාව වයසත් සමඟ පහත බැසීමක් පෙන්නුම් කරන විට සියළුම වයස් කාණ්ඩවල පිරිමින්ට වඩා ගැහැණුන් අඩු සාක්ෂරතාවක් පෙන්වීය. ඉහළම සාක්ෂරතා අනුපාතය නාගරික අංශයෙන් වාර්තා වූ අතර පහළම අගය වතු අංශයෙන් වාර්තා විය. මධ්‍යම, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වල කාන්තාවෝ සාපේක්ෂව අඩු සාක්ෂරතාවක් පෙන්නුහ. ළමා සහ තරුණ (අවු5 - 24) පිරිස තුළ ලිංග හෝ අංශ හෝ හේදයකින් තොරව ඉහළ හා බොහෝ සමාන සාක්ෂරතා අනුපාත පැවතීම, කාලයත් සමඟ වඩා හොඳ හා සමාන අධ්‍යාපන අවස්ථා පැවැත්ම සනාථ කරනු ලැබීය.

ජනගහනයේ අධ්‍යාපනික මට්ටම ඉහළ ගොස් ඇත. ද්විතියික අධ්‍යාපනය ලබන්නන් අනුපාතිකව වැඩිවීමත් සමඟ පසුගිය සමීක්ෂණය පැවති අවස්ථාවේදී 44% ක් වූ ප්‍රාථමික අංශයේ දියකත්වය 38% දක්වා පහත බැස ඇත. පස්වන ද්විතියික අධ්‍යාපන මට්ටම ලැබුවත් ගණන 21%

1 පැවැති අනාරක්ෂිත වාතාවරණය නිසා 2001 වසරෙහි සංගණනය කිලිනොච්චිය, මන්නාරම, සහ මුලතිව් යන දිස්ත්‍රික්ක තුනෙහි සම්පූර්ණ නොකෙරිණි. එහෙයින්, නියැදියක් තෝරා ගැනීමට කුටුම්භ රාමුවක් නොපැවැත්ම නිසා, පාමු සමීක්ෂණය මෙකී දිස්ත්‍රික්ක තුනෙහි නොපැවැත්විණි.

2 මෙහි ගෙනහැර දක්වන්නා වූ අනාවරණය කර ගැනීම්වලට අදාළ සංඛ්‍යාතීන් විශේෂ සංඛ්‍යාත පරිශීෂට වතු අංක 9 හි සහ 10 හි දක්වා ඇත.



ක මට්ටමේ නවමන් රැඳී ඇත. ගැහැණුන් අතර අධ්‍යාපන මට්ටම වැඩි දියුණු වී ඇත. කෙසේ වුවත්, නැගෙනහිර, ඌව, මධ්‍යම පළාත්වල පාසල් නොගිය කාන්තාවන්ගේ දයකත්වය 14% - 17% මට්ටමක රැඳී පවතී.

පසුගිය සමීක්ෂණ වාරය තුළදී පාසල් යන ජනගහනයෙන් 35% පමණ වූ උපකාරක පංතිවලට සහභාගිවන ප්‍රමාණය 50% ක් වී ඇත. උපකාරක පංතිවලට සහභාගි වීම ප්‍රාථමික ශිෂ්ණම්වලදී 40% සිට පශ්චාත් ද්විතියික ශ්‍රේණිවල දී 70% ක් දක්වා අධ්‍යාපන මට්ටමත් සමඟ ඉහළ නැග ඇත.

- විරැකියාව උගත් තරුණයන් අතර ගැටළුවක් වන අතර පිරිමින්ට වඩා කාන්තාවන් අතර එය වඩා බරපතල ගැටළුවක් වේ. විරැකියාවෙන් පෙළෙන බහුතරය ලිපිකාර රැකියා කෙරෙහි වඩාත් කැමැත්තක් දක්වන අතර අඩුම කැමැත්ත කෘෂි හා ධීවර අංශයේ රැකියා කෙරෙහි විය.

ශ්‍රමබල සහභාගිත්ව අනුපාතය එම මට්ටමේම රැඳී ඇත්තේ පිරිමින්ගේ සහභාගිත්වය ගැහැණුන්ගේ මෙන් දෙගුණයක් වන අයුරින් සහ වැඩිහිටි පිරිස් අතර අනුපාතය තවත් ඉහළ අගයක් ගන්නා අයුරින්ය. අඩු ශ්‍රමබල සහභාගිත්වයක් පෙන්නුම් කළ ද ගැහැණුන් අතර විරැකියා අනුපාතය පිරිමින්ගේ විරැකියා අනුපාතය මෙන් දෙගුණයකටත් වඩා වැඩි විය. එය සියළු වයස් කාණ්ඩ අතර විවිධ ප්‍රමාණයන්ගෙන් යුතුව ඉහළ අගයක් පෙන්වීය. විරැකියාවෙන් පෙළෙන්නන් අතර ඉහළ අධ්‍යාපන මට්ටමක් ඇති පිරිස් වැඩි වූ අතර එය විශේෂයෙන්ම ඉහළ ආදායම් සහිත කුටුම්භවල කාන්තාවන් අතර විය. විරැකියාවෙන් පෙළෙන්නන් අතරින් 22% ක් ලිපිකාර රැකියා අපේක්ෂා කළේය. සියයට 1 ක් පමණක් කෘෂි හා ධීවර අංශයේ රැකියා කෙරෙහි මනාපය පළ කළේය.

33% පමණ කෘෂි අංශයේ ද, තවත් 25% කර්මාන්ත අංශයේ ද ඉතිරි 42% සේවා අංශයේ ද වශයෙන් රැකියා ව්‍යාප්තිය වාර්තා විය. රටේ සමස්ත ආර්ථික සංවර්ධනයට අනුගත වෙමින් කාලයත් සමඟ කෘෂි අංශයෙන් කර්මාන්ත අංශයට - විශේෂයෙන්ම සේවා අංශයට; රැකියා ව්‍යුහයේ විතැන් වීම නොකඩවාම සිදු විය. රැකියාවන්ගේ නියුතු වූවන්ගෙන් 70% ක් පමණ, විශ්‍රාම යෑමෙන් අනතුරුව විධිමත් විශ්‍රාම ප්‍රතිලාභ නොලැබෙන අවිධිමත් අංශයේ විය. වැටුප් ලබන්නන් ප්‍රමාණය 57% වූ අතර ඉතිරිය ස්වයං රැකියා කරන්නන්, සේව්‍යයන් සහ ගෙවීමක් නොලබන පවුලේ සේවකයන්ගෙන් සමන්විත විය. වැටුප් නොලබන ආදායම් උපයන්නන්ගේ ඉහළම ප්‍රමාණය කෘෂිකර්මාන්තය තුළ විය.

- සියළුම අංශයන්ගේ සහ සියළුම ආදායම් කාණ්ඩවල (පංචමකයන්ගේ) කුටුම්භ ආදායම් ඉහළ ගොස් ඇත.

**ආදායම් ව්‍යාප්තියේ සමස්ත ස්වරූපය වෙනස් නොවී පැවතුන ද, එය පොහොසත් කාණ්ඩ වෙත තව දුරටත් සුළු වශයෙන් නැඹුරු වී ඇත.**

මුර්ත කුටුම්භ ආදායම (ශ්‍රී ලං.පා.මි.ද. මගින් අවධිමතය කෙරුණු) 2.4% කින් වාර්ෂිකව වර්ධනය වී ඇත. ඒ ඒ පංචමකය තුළ 3% සිට 26% දක්වා වන සේ මුර්ත වෙනස ඉහළ නැගේය. ආදායම් ව්‍යාප්තිය සැලකිය යුතු තරමින් වෙනස් වී නොමැත. ගිනි සංගුණකය (0.46) 1996/97 සමීක්ෂණයේ සිට ඉතා සුළු ප්‍රමාණයකින් ඉහළ නැග ඇති අතර 1986/87 මට්ටමේ ම විය. අඩුම ඒක පුද්ගල ආදායම් ඌව පළාතෙන් ද (රු.2,570), දෙවනුවට සබරගමුව පළාතෙන් ද (රු.2,894), තෙවනුවට නැගෙනහිර පළාතෙන් ද (රු.2,905) වාර්තා විය. රටෙහි සාමාන්‍යයට (රු.3,969) වඩා බස්නාහිර පළාතේ ඒක පුද්ගල ආදායම (රු.5,999) කැපී පෙනෙන ඉහළ අගයක් පෙන්වීය.

පසුගිය සමීක්ෂණයෙන් පසුව ආදායම් ව්‍යුහයේ වෙනස් නොවූ තරම් ය. වෘත්තීය ආදායම් 64% පමණ විය. නිවාස කුලිය සඳහා ආරෝපිත ආදායම (9%) යහළුවන්ගෙන් සහ නැදයන්ගෙන් දේශීයව ලැබුණු සංක්‍රාම ආදායම (6%), විදේශයන්ගෙන් (6%) වශයෙන් සාපේක්ෂව ඉහළ අගයන් පෙන්වීය. පසුගිය සමීක්ෂණයේ සිට වතු අංශයේ වෘත්තීය ආදායම 84% සිට 77% දක්වා පහළ බැස ඇති අතර දේශීය සංක්‍රාම ආදායමට එම ස්ථානය හිමි වී ඇත.

ආදායම් මට්ටම සමඟ ආදායම් ව්‍යුහය වෙනස් විය. පහළම පංචමකයේ සිට ඉහළම පංචමකය දක්වා වෘත්තීය ආදායම් දයකත්වය 73% සිට 62% දක්වා පහළ බසිද්දී, එම ආදායම් මට්ටම්වල ආරෝපිත කුලිය, විදේශයන්ගෙන් ලැබුණු සංක්‍රාම ආදායම් සහ ආයෝජන ආදායම් ඉහළ නැගේය. මැදි ආදායම් මට්ටම් දක්වා විශ්‍රාම සහ දේශීය සංක්‍රාමයන්ගේ දයකත්වය ඉහළ නැගුණු අතර එයින් පසු පහළ ගියේය. විශ්‍රාම නොවන රජයේ සංක්‍රාමයන්ගේ දයකත්වය ආදායම් මට්ටම් සමඟ පහළ බැස්ස ද, එය ඉහළම ආදායම් පංචමකය තුළ පවා විද්‍යාමාන විය.

- ආදායම් මට්ටමේ ඉහළ කැඩීමත් සමඟ, පාරිභෝජන වියදම ආහාර වෙතින් සංකීර්ච්චනය, අධ්‍යාපනය, විනෝදාංශ, නිවාස සහ ශාඛ උපකරණ කරා මාරු වී ඇත.

සමීක්ෂණ වාර දෙක අතර දී ආහාරපාන සඳහා වන වියදමේ භාගය 48% සිට 38% දක්වා පහත බැස ඇති අතර එය ආහාර නොවන ප්‍රවර්ගයන් සඳහා වන වියදම්වලට මාරුවී ඇත. ඇත්ත වශයෙන් ම , ආහාරපාන සඳහා වන වියදම මුර්ත වටිනාකම් අනුව ඉතා සුළු වශයෙන් පහළ බැස ඇත. ඉහළම වාර්ෂික සාමාන්‍ය මුර්ත වැඩිවීම සංකීර්ච්චනය (21%) සහ අධ්‍යාපනය (11%) වෙතින් වාර්තා විය. එසේ වුවද විනෝදාංශ (10%), ශාඛ භාණ්ඩ, ශාඛ උපකරණ සහ නඩත්තු කිරීම් (6.5%) සහ නිවාස සහ උපයෝගිතා (6%) වශයෙන් පහළ මට්ටමේ වර්ධනයක්



වාර්තා කර ඇත. කුටුම්භ වියදම වාර්ෂිකව මූර්ත වශයෙන් 2.5% කින් ඉහළ නැගී ඇත.

නාගරික, ග්‍රාමීය හා වතු යන අංශයන් අතර වියදම් වෙනස්වීමේ රටාවන් සමස්ත වෙනස්වීම්වලට සමාන වූ නමුත්, විවිධ මට්ටම්වල දී ආහාර සහ රෙදිපිළි සඳහා වන වතු අංශයේ වියදම් භාගය සාපේක්ෂව ඉහළ අගයක් ගත්තේය.

ආහාර සහ මධ්‍යසාර පානයන් සඳහා වූ වියදම්, ආදායම් සමඟ අඩු වුවත් රෙදිපිළි, ගෘහභාණ්ඩ, නඩත්තු කිරීම් ආදියේ වියදම් සාපේක්ෂව ස්ථාවරව පවතිද්දී අනෙකුත් ප්‍රවර්ගයන් බොහොමයක් සඳහා වූ වියදම් ඉහළ නැංගේය. අධ්‍යාපනය සඳහා වූ වියදම් ද එය 3% කට වඩා ඉහළ නැගුණු ඉහළම පංචමකය දක්වා 2% මට්ටමේ ස්ථාවරව පැවති ඇත. මූලික ආහාර වර්ග පාරිභෝජනය කැපී පෙනෙන ලෙස වෙනස් වී නොමැත. ඒක පුද්ගල සහල් සහ පොල් පාරිභෝජනය නොවෙනස්ව පවතිද්දී, තිරිඟු පිටි, පාන් සහ සීනි පාරිභෝජනය පහළ වැටී ඇත. ඒක පුද්ගල පාන් පාරිභෝජනයේ පහළ වැටීම වඩාත්ම කැපී පෙනුන අතර ඒ බව සියළුම අංශයන් තුළින්ම දකගත හැකි විය. මාළු, මස් සහ එළවළු පාරිභෝජනය ඉතා සුළු වශයෙන් ඉහළ නැග ඇති අතර ඒක පුද්ගල මධ්‍යසාර සහ සීගරටි පාරිභෝජනය පහත වැටී ඇත.

- **කුටුම්භයන් ප්‍රධාන වශයෙන් ණය බොගෙන ඇත්තේ පාරිභෝජන වියදම් මූල්‍යනය කිරීමටයි. විධිමත් මූල්‍ය අංශයේ ආයතනයන්ගේ ව්‍යාප්තික කුටුම්භයන්ට තමන්ගේ ණය උවමනාවන් විවිධ කර ගැනීමට උපකාරීවී ඇත. මේ අතරතුර, පොලීකරුවන් විසින් ඉඩු කළ කාර්යභාරය ගිහවෙමින් පවතී.**

වැඩිම ණය ප්‍රමාණය (58%) පාරිභෝජනය සඳහා ගනු ලැබූ ඒවා විය. කෙසේ වෙතත්, ණය මුදලේ වටිනාකම අනුව සැලකූ කළ, විශාලතම කොටස ව්‍යාපාර සහ වෙළෙඳුම සඳහා (27%) සහ නිවාස ඉදිකිරීම සඳහා (21%)වෙද්දී, උත්සවයන් ද ඇතුළත් පාරිභෝජන ණය 20% කට දායක විය. කෙසේ වෙතත්, 1996/97 සිට 2003/04 දක්වා සමස්ත ණය වූහනයේ විභේදය වෙනසක් නොවීය.

සමස්ත ණය ගැනීම් වලින් සියයට හැට එකක් ආයතනික මූල්‍යන්ගෙන් විය. ගනු ලැබූ ණය ප්‍රමාණය ආයතනික (43%) සහ ආයතනික නොවන (57%) මූල්‍ය අතර වෙනසක් නොවී පැවතිණි. කෙසේ වෙතත්, අනෙකුත් මූල්‍ය ආයතන වලින් සහ නැදූ හිතවතුන්ගෙන් ලබා ගනු ලබන ණය ඉහළ ගොස් ඇති අතර ඒ නිසා වාණිජ බැංකු වෙතින් ගනු ලැබූ ණය මුදල 51% සිට 34% දක්වා පහත වැටිණි.

**3. හිඟමගයන්**

සමීක්ෂණයේ ප්‍රතිඵල ප්‍රාදේශීය ආර්ථික විෂමතාවයන් පිළිබඳව අනෙකුත් මූල්‍යමට්ටම්වලින් ලැබුණු තොරතුරු උගත පුරුණය කෙරිණි. රටේ සමස්ත ආර්ථික ක්‍රියාකාරීත්වයට සහ සංවර්ධනයට බස්නාහිර පළාතේ දයකත්වය ඉහළ පැවැති අතර ඒ හා බැඳුණු යහපත් අධ්‍යාපන, රැකියා අවස්ථාවන් සහ ආදායම් ඉපැයීමේ අවස්ථාවන්ට සමගාමීව එය අනෙක් පළාත්වලට වඩා ඉහළ ජීවන තත්ත්වයන් පිළිබිඹු කළේය. ප්‍රේක්ෂාවලියේ අනෙක් අන්තයේ දී, සීමාසහිත ආර්ථික ක්‍රියාකාරීත්වයක් සහ අවස්ථාවන් ඇති නැගෙනහිර හා උතුරු පළාත් බොහෝ සමාජ - ආර්ථික දර්ශකයන්ගෙන් පසුගාමීත්වයක් පෙන්වීය. අනෙකුත් පළාත් හය මේ අන්ත දෙක අතර පැවතිනි. විසි වසරක සිවිල් කළබලවල පීඩාකාරී සලකුණු උතුරු, නැගෙනහිර හා උතුරු මැද පළාතේ ප්‍රජා විද්‍යාත්මක සහ ජීවන තත්ත්වයන් වෙතින් පිළිබිඹු විය. මෙම ප්‍රාදේශීය විෂමතාවන් තුළින් නාගරික, ග්‍රාමීය සහ වතු යන අංශවල ඓතිහාසිකව හා නොකඩවා පවත්නා විෂමතාවන් පිළිබිඹු විය. මෑත වසරවල දී පිළිවෙලින් බලයට ආ රජයන් ගේ ප්‍රතිපත්ති සම්පාදකයින් විසින් ඉස්මතු කොට දැක් වූ සෑම ප්‍රදේශයක ම වසන පුරවැසියන්ට ආර්ථික ප්‍රස්ථාවන් සලසා දීමට ප්‍රාදේශීය විෂමතාවයන් කෙරෙහි අවධානය යොමු කිරීමේ සහ ආදායම් උත්පාදන අවස්ථාවන් නිර්මාණය කිරීමේ අවශ්‍යතාව 2003/04 පාරිභෝගික මූල්‍ය හා සමාජ ආර්ථික සමීක්ෂණයේ සොයා ගැනීම් මගින් නැවත අවධාරණය කෙරෙයි.

පහත වැටිණි. මෙම කාණ්ඩයේ මූර්ත පරිභෝජනයේ වෙනසක් නොවූ නිසා නාමික වශයෙන් ගත්කළ ආහාර පාන සඳහා වියදම සියයට 9 කින් ප්‍රසාරණය වීමට ප්‍රධාන බලපෑම වූයේ ආහාර පාන මිල තත්ත්වයන් ඉහළ යාමය. මධ්‍යසාර, දුම්කොළ සහ මත්ද්‍රව්‍ය වල මිල තත්ත්වයන් ඉහළ ගියද, එම කාණ්ඩයේ නාමික වියදම අඩුවී තිබීම තුළින් මූර්ත පරිභෝජනය සැලකිය යුතු ලෙස පහළ ගොස් ඇති බව මනාව පිළිබිඹු වේ. මීට අමතරව, නාමික වියදම් අඩු වී, සාපේක්ෂ වියදම් ප්‍රතිශතය පහළ ගොස් ඇත. එකම වියදම් ශීර්ෂය වන්නේ ප්‍රවාහන සේවා කටයුතුයි. 2003 වර්ෂයේදී සියයට 48

ක ඉහළම වර්ධනයක් වාර්තා කළ ප්‍රවාහන සේවා සඳහා වන පරිභෝජන වියදම, මෙම වසරේදී සියයට 1 කින් පමණ අඩු වී ඇති අතර, එහි සාපේක්ෂ ප්‍රතිශතය සියයට 14 සිට සියයට 12 දක්වා ප්‍රතිශතාංක 2 කින් අඩු වී ඇත. වසරේ අග භාගයේදී පනවන ලද ඉහළ ආනයන බදු නිසා වාහන මිල ගණන් වැඩිවීම, පෞද්ගලික වාහන මිලදී ගැනීම් සඳහා වන වියදම සාපේක්ෂ ලෙස පහත හෙලීමට සමත් විය. ඉහත සඳහන් වියදම් කාණ්ඩ හැරුණු විට අනෙකුත් සියළුම අංශයන්හි පරිභෝජන වියදම් සියයට 15 ක් සියයට 49 ක් අතර පරාසයක් තුළ වර්ධනය වෙමින් තම සාපේක්ෂ වියදම්

**2.11 ගංගන ගටගත**  
**පවත්නා වෙළෙඳ මිල අනුව පෞද්ගලික පරිභෝජන වියදමේ ගංගුතිය**

රුපියල් දශ ලක්ෂ

ශීර්ෂය	මුළු පෞද්ගලික පරිභෝජන වියදමට දායකත්වය (%)			වෙනස්වීමේ අනුපාතය (%)	
	2002	2003(අ)	2004(ආ)(ඇ)	03/02	04/03
01 ආහාර සහ මධ්‍යසාර නොවන පානයන්	37.4	34.3	32.6	1.6	9.0
02 මද්‍යසාර, දුම්කොළ සහ මත්ද්‍රව්‍ය	5.3	5.1	4.4	6.1	-1.6
03 රෙදි පිළි සහ පාවහන්	5.8	5.6	6.0	5.7	24.6
04 නිවාස කටයුතු සහ උපයෝගීතා සේවා	14.3	14.1	16.1	9.3	31.7
05 ගෘහස්ථ උපකරණ සහ සේවා	4.7	4.4	5.0	4.6	30.2
06 සෞඛ්‍යය	3.6	3.6	3.7	10.0	19.1
07 ප්‍රවාහනය	10.5	14.0	12.1	47.9	-0.9
08 සන්නිවේදනය	1.8	2.2	2.4	33.1	22.4
09 ක්‍රීඩා සහ විනෝද සේවා	3.2	3.0	3.5	2.5	33.7
10 අධ්‍යාපනය	1.3	1.2	1.6	6.0	49.0
11 ආපන ශාලා සහ හෝටල්	1.3	1.2	1.4	4.4	28.5
12 විවිධ භාණ්ඩ සහ සේවා (අ)	10.9	11.2	11.3	14.1	15.4
<b>මුළු පෞද්ගලික පරිභෝජන වියදම</b>	<b>100.0</b>	<b>100.0</b>	<b>100.0</b>	<b>10.5</b>	<b>14.9</b>

මූලාශ්‍රය : ශ්‍රී ලංකා මහ බැංකුව

(අ) සංශෝධිත

(ආ) නාවකාරීක

(ඇ) පාරිභෝගික මූල්‍ය සහ සමාජ ආර්ථික සමීක්ෂණය (2003/04) පදනම් කර

(අ) පෞද්ගලික සේවා, පෞද්ගලික උපාංග, සමාජ අරක්ෂණය, මූල්‍ය සේවා සහ අනෙකුත් සේවා (අන්තර්ගත පදනම නොවන) මීට ඇතුළත්වේ.

ප්‍රතිශතයන් ද වැඩි කරගෙන ඇති අතර, මෙය 2004 වර්ෂයේ මිල තත්ත්වයන් සහ මූර්ත පරිභෝජනය යන දෙකෙහිම වැඩිවීමක් පිළිබිඹු කරයි. සියළුම වියදම් ශීර්ෂ අතුරින්, අධ්‍යාපනය සඳහා දරන ලද වියදම සියයට 48 ක ඉහළම වර්ධනයක් වාර්තා කළද, එහි සාපේක්ෂ වියදම් ප්‍රතිශතය සියයට 2 කටත් වඩා අඩු විය. අධ්‍යාපන වියදම් හි ඉහළ වර්ධනය, පෞද්ගලික උපකාරක පන්ති මෙන්ම පසුගිය වකවානුව තුළ ඉතා සීඝ්‍රයෙන් ව්‍යාප්ත පෞද්ගලික අධ්‍යාපන ආයතන සඳහා දරන ලද වියදම් ඉහළ යාමෙහි ප්‍රතිඵලයක් ලෙස දැක්විය හැකිය. මේ අතර, ක්‍රීඩා සහ විනෝද සේවා, නිවාස කටයුතු සහ උපයෝගීතා සේවා, ගෘහස්ථ උපකරණ හා සේවා සහ ආපනශාලා සහ හෝටල් යන සියළුම කාණ්ඩ සියයට 28 ක් සියයට 34 ක් අතර පරාසයක නාමික වර්ධනයක් වාර්තා කළේය. නිවාස අළුත්වැඩියා කටයුතු, කුලී/බදු ගෙවීම්, විදුලිය සහ ජලය සඳහා ඉහළ වියදම් දැරීම නිසා, නිවාස කටයුතු සහ උපයෝගීතා සේවා කාණ්ඩයෙහි සාපේක්ෂ පරිභෝජන වියදම සියයට 16 දක්වා ප්‍රතිශතයක 2 කින් ඉහළ ගියේය. සන්නිවේදන අංශයේ පෞද්ගලික පරිභෝජන වියදම 2003 ට සාපේක්ෂව අඩු වර්ධනයක් පෙන්නුම් කළ අතර විශේෂයෙන් පසුගිය කාලයේ සීඝ්‍රයෙන් ප්‍රසාරණය වූ විදුලි සංදේශ අංශය තුළ දැන් දක්නට ලැබෙන මත්ද්‍රව්‍යවල මෙම පසුබෑම සඳහා හේතු වන්නට ඇත. මේ අතර සෞඛ්‍ය සේවා සඳහා වන වියදම ද සියයට 19 කින් ප්‍රසාරණය විය.

ඉහළ වැටුප් හා වෙනත මෙන්ම භාණ්ඩ සහ සේවා සඳහා වන වියදම් නිසා රාජ්‍ය පරිභෝජන වියදම් 2004 වර්ෂයේදී සියයට 18.3 කින් ඉහළ ගියේය. රජයේ වෙනත වියදම් ඉහළයාම වර්ෂය මුල දී වැටුප් තල ඉහළ නැංවීම සහ රාජ්‍ය

අංශයට උපාධිධාරීන් බඳවා ගැනීමේ වැඩ සටහන තුළින් වර්ෂය අවසානයේදී උපාධිධාරීන් 42,000 කට රැකියා අවස්ථා ලබාදීම තුළින් පිළිබිඹු වේ.

**ආයෝජන**

2004 වර්ෂය තුළදී ආර්ථික වර්ධනය කෙරෙහි පරිභෝජනයටත් වඩා වැඩි දායකත්වයක් ලබාදුන්නේ ආයෝජනයයි. ආයෝජන වියදම (දළ දේශීය ප්‍රාග්ධන සම්පාදනය) පවත්නා මිල ගණන් යටතේ රුපියල් බිලියන 507 ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර, එය 2003 ට සාපේක්ෂව සියයට 30.5 ක ඉහළ යාමකි. මූර්ත වශයෙන් ගත් කළ, ආයෝජන වියදම සියයට 11.7 කින් ඉහළ ගිය අතර 2003 වසරේ ඊට සාපේක්ෂ වර්ධනය සියයට 16 ක් විය. ආයෝජන/ද.දේ.නි. අනුපාතය 2003 හි පැවති සියයට 22.1 සිට සියයට 25 දක්වා තවදුරටත් ඉහළ ගියේය. ආයෝජන භාණ්ඩ ආනයනය පරිමා අගයෙන් ගත් කළ සියයට 18.4 කින් ඉහළයාම, ආයෝජන සඳහා වන ඉල්ලුම, පරිභෝජන ඉල්ලුමට සාපේක්ෂව වැඩි බව සනාථ කළ අතර, එය 2004 වර්ධනය කෙරෙහි ගාමකත්වයක් ලබා දුන්නේය. ආයෝජන වියදම් සඳහා මූලික දායකත්වය පෞද්ගලික අංශයෙන් ලැබුණි. මුළු ආයෝජනයන්ගෙන් සියයට 91 ක්ම පෞද්ගලික ආයෝජන වියදම් වූ අතර 2004 වසරේදී එය සියයට 32.7 කින් ව්‍යාප්ත විය. පෞද්ගලික අංශයේ ආයෝජන/ද.දේ.නි. අනුපාතය 2003 සිට 2004 දක්වා සියයට 19.8 සිට සියයට 22.7 දක්වා අඛණ්ඩව ඉහළ ගියේය. එලදයිතාව වැඩි කර ගැනීම සහ 2005 වසරේදී අවසන් වන බහු කෙදි ගිවිසුම් හා ඇදීහුණු නව අභියෝග සඳහා මුහුණ දීමට හැකි වන පරිදි සුදානම් වීම මූලික කොටගෙන ඇඟවීම් කර්මාන්තය සඳහා ආයෝජන විශාල ලෙස යොමු විය. සටන් විරාමයට පසුගාමීව



**2.12 සංඛ්‍යා සටහන**  
**ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ කර්මාන්ත හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය යටතේ**  
**ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ කර්මාන්ත හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය යටතේ**  
**ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ කර්මාන්ත හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය යටතේ**

	ව්‍යාපෘති සංඛ්‍යාව		ආයෝජන (රු. දශ ලක්ෂ)						සේවා නියුක්තිය(සංඛ්‍යාව)	
	2003(අ)	2004(ආ)	2003(අ)			2004(ආ)			2003(අ)	2004(ආ)
			විදේශීය	දේශීය	එකතුව	විදේශීය	දේශීය	එකතුව		
<b>ආයෝජන මණ්ඩලය</b>										
අනුමත කල ව්‍යාපෘති	601	524	81,135	67,750	148,885	87,527	53,151	140,678	69,396	49,141
17 වන වගන්තිය යටතේ	419	294	77,689	66,861	144,550	69,604	52,261	121,865	64,521	41,012
16 වන වගන්තිය යටතේ	182	230	3,446	889	4,335	17,923	890	18,813	4,875	8,129
17 වන වගන්තිය යටතේ ගිවිසගත් ව්‍යාපෘති	216	228	44,291	49,346	93,637	36,536	31,037	67,573	41,320	34,860
17 වන වගන්තිය යටතේ දැනට කර ඇති ආයෝජන	1,766	1,867	186,782	90,699	277,481	208,696	110,770	319,466	431,050	437,698
වෘත්තීය කටයුතුවල නිරතවූ (ඇ)	2,137	2,194	150,011	129,534	279,545	157,007	137,988	294,995	368,867	380,519
17 වන වගන්තිය යටතේ (ඇ)	1,516	1,556	136,251	119,771	256,022	143,042	128,216	271,258	336,959	348,300
16 වන වගන්තිය යටතේ (ඇ)	621	638	13,760	9,763	23,523	13,965	9,772	23,737	31,908	32,219
<b>කර්මාන්ත හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය</b>										
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය	1,588	1,604	෧,෭෩෨.	෧,෭෩෨.	113,977	෧,෭෩෨.	෧,෭෩෨.	115,498	278,397	279,012

(අ) සංයෝජිත  
 (ආ) තාවකාලික  
 (ඇ) වර්ෂය අවසානයේ සමුච්චිත අගය

මූලාශ්‍රය : ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය  
 කර්මාන්ත හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය

සංචාරකයින්ගේ පැමිණීම යළි වැඩිවීම විනෝද සේවා කර්මාන්තය තුළ ආයෝජනයන් ඉහළයාම සඳහා හේතු වූ අතර, හෝටල් බොහොමයක් පිළිසකර කටයුතු සඳහා ඉහල ආයෝජනයන් කරනු ලැබීය. විදුලි සංදේශ, ප්‍රවාහන, තොරතුරු තාක්ෂණය, මුද්‍රණ සහ ඉදිකිරීම් කර්මාන්ත ද 2004 වර්ෂය තුළ නව ආයෝජනයන් ආකර්ෂණය කර ගැනීමට සමත් විය.


2004 වසරේදී ශ්‍රී ලංකාවට ගලා ආ සෘජු විදේශීය ආයෝජන ප්‍රමාණය එ.ජ. ඩොලර් අගයෙන් සියයට 13 කින් වර්ධනය විය. රජයේ ප්‍රධාන ආයෝජන ප්‍රවර්ධන ආයතනය වන ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, ආයෝජන මණ්ඩල පණතේ 16 සහ 17<sup>2</sup> යන වගන්තින් යටතේ ව්‍යාපෘති 524 සඳහා අනුමත කළ ආයෝජන ප්‍රමාණය රුපියල් බිලියන 140.7 ක් විය. එය 2003 වසරට වඩා සියයට 5.5 ක පහළ යාමක් වන අතර, මීට ප්‍රධාන වශයෙන් හේතු වූයේ 17 වන වගන්තිය යටතේ වූ ව්‍යාපෘතිවල දේශීය ආයෝජන මෙන්ම විදේශීය ආයෝජන ප්‍රමාණයද පහළ යාමයි. 2004 දී ගිවිසගත්

ව්‍යාපෘති ප්‍රමාණය 228 ක් දක්වා ආන්තික වශයෙන් වැඩි වුවද, ගිවිසගත් දේශීය ආයෝජන ප්‍රමාණය මෙන්ම විදේශීය ආයෝජන ප්‍රමාණයද අඩුවීම හේතුවෙන් ගිවිසගත් ආයෝජනවල වටිනාකම සියයට 28 කින් පහත වැටිණ. මෙම අඩුවීම සඳහා ප්‍රධාන වශයෙන් හේතුවූයේ, වසරේ ප්‍රථම භාගය තුළ රට තුළ දේශපාලනික වශයෙන් අස්ථාවර තත්වයන් පැවැතීම සහ ආයෝජන මණ්ඩලය විසින් ව්‍යාපෘති ගැඹුරු ලෙස අධ්‍යයනය කිරීමෙන් පසු අනුමැතිය ලබාදීම යන කරුණු වේ. පෙර වසරේදී ගිවිසගත් සහ අත්සන් කරන ලද ගිවිසුම් වලට අනුව 2004 දී ආයෝජන මණ්ඩලය වෙත ලැබුණු සමුච්චිත ආයෝජන ප්‍රමාණය රුපියල් දශලක්ෂ 319,466 ක් වූ අතර එය සියයට 15 ක වර්ධනයකි. මේ අතර, 2004 දී, 17 වගන්තිය යටතේ වූ නව ව්‍යාපෘති 40 ද ඇතුළත්ව වාණිජ කටයුතුවල නිරත වූ ව්‍යාපෘතීන්ගේ ආයෝජන ප්‍රමාණය සියයට 6 කින් වර්ධනය විය.

17 වන සහ 16 වන වගන්ති යටතේ 2004 දී අනුමත කළ ව්‍යාපෘති 524 න් ව්‍යාපෘති 235 ක් විදේශීය ආයෝජකයින් සතු වූද, ව්‍යාපෘති 170 ක් දේශීය හා විදේශීය බද්ධ ව්‍යාපාර වශයෙන් ද වූ අතර ඉතිරිය එනම් ව්‍යාපෘති 119 ක් ශ්‍රී ලාංකිකයින් සතු විය. අනුමත කරන ලද දේශීය ආයෝජන වලින් සියයට 76 ක් සේවා සහ කෘෂිකාර්මික අංශ අවශෝෂණය කරගත් අතර ඉතිරිය කාර්මික අංශය අවශෝෂණය කරගෙන ඇත. ගිවිසගත් ව්‍යාපෘතීන්ගෙන් දේශීය ආයෝජන කොටස පහත වැටීමට ප්‍රධාන හේතුව වූයේ ශ්‍රී ලාංකික සහ විදේශ ආයෝජකයින්ගෙන් බද්ධ ව්‍යාපාර ව්‍යාපෘති වල කල ආයෝජන ප්‍රමාණය පහත වැටීම යි. 2004 දී ගිවිසගත් සමස්ත ආයෝජනයන්ගෙන් සියයට 36 ක් කාර්මික අංශය අවශෝෂණය කරගනු ලැබූ අතර ඉතිරිය සේවා සහ කෘෂිකාර්මික අංශ විසින් අවශෝෂණය කරගනු

2 ආයෝජන මණ්ඩල පනතේ 16 වන වගන්තිය යටතේ අනුමත කිරීම් වලින් අවසර දෙනු ලබන්නේ රටේ 'සාමාන්‍ය නීතිය' යටතේ සමාන ක්‍රියාත්මක විය හැකි විදේශ ආයෝජන සඳහා පමණි. එවැනි ව්‍යවසායයන් සඳහා දේශීය ආදායම්, රේඛ සහ විනිමය පාලන නීති සඳහා ඇති විධිවිධාන අදාල වේ. ආයෝජන මණ්ඩල පනතේ 17 වන වගන්තිය යටතේ විශේෂ පුද්ගලික ලැබීමේ නිර්ණායකයන් පසුපාලන සමාගම්වලට විශේෂ සහන ලබාදීමේ බලය ආයෝජන මණ්ඩලය සතුව ඇත. මේවා රජයේ ක්‍රමෝපායික ආර්ථික අරමුණු ලභාකර ගැනීමට හැකි වන පරිදි පැලසුම් කරන ලද ඒවා වේ. එවැනි සහන ලබා දෙනුයේ ගිවිසුම නමැති යාන්ත්‍රණය තුළින් වන අතර එහි සංශෝධන, නිදහස් කිරීම් සහ බදු අත්හැරීම් සිදුකරනු ලබන්නේ ආයෝජන මණ්ඩලයේ රෙගුලාසිවලට අනුකූලවන පරිදිය. දේශීය ආදායම්, රේඛ, විනිමය පාලන සහ ආනයන පාලන ආදී රෙගුලාසි මෙම නීති තුළ ඇතුළත්ය.

**2.5 රූප සටහන**  
**අනුමත කළ හඟ ගිවිසගත් ආයෝජන මණ්ඩල**  
**ව්‍යාපෘති සංඛ්‍යාව**



ලැබීය. රෙදිපිළි, ඇඟළුම් සහ සම් නිෂ්පාදිත කාණ්ඩය විශාලතම ආයෝජන කොටස අවශෝෂණය කරගත් අතර ආහාර, පාන වර්ග සහ දුම්කොළ නිෂ්පාදිත කාණ්ඩය ඊළඟ විශාලතම කොටස අවශෝෂනය කරගනු ලැබීය. 2004 දී වාණිජ කටයුතු ආරම්භ කරනු ලැබූ ව්‍යාපෘති 40 ක් ව්‍යාපෘති 35 ක් කාර්මික අංශයට අයත් විය. 2004 වසරේ අවසානය වන විට ආයෝජන මණ්ඩල පණතේ 16 වන වගන්තිය යටතේ වාණිජ කටයුතු සඳහා අනුමත වූ ව්‍යාපෘති 638 ක් ව්‍යාපෘති 233 ක් කාර්මික අංශයෙහි ද ව්‍යාපෘති 405 ක් සේවා අංශයෙහි ද විය.

2004 අවසානයට කාර්මාන්ත සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය යටතේ ව්‍යවසායයන් 1,604 ක් ලියාපදිංචිව සිටි අතර එයින් ව්‍යවසායයන් 1,120 ක් සියයට 88 ක ඇස්තමේන්තුගත ආයෝජන කොටසක් සහිතව කොළඹ දිස්ත්‍රික්කය තුළද, ව්‍යවසායයන් 228 ක් සියයට 7 ක ඇස්තමේන්තුගත ආයෝජන කොටසක් සහිතව ගම්පහ දිස්ත්‍රික්කය තුළද ස්ථානගත වී තිබුණි. ඒ අනුව, සමස්ත ආයෝජනවලින් සියයට 95 ක දයකත්වයක් සහිතව ලියාපදිංචි වී ඇති ව්‍යවසායයන්ගෙන් සියයට 84 ක් මෙම දිස්ත්‍රික්ක දෙක තුළ ස්ථානගත වී තිබුණි.

අඩු පොලී අනුපාතික යටතේ වාණිජ බැංකු විසින් කාර්මික අංශය සඳහා වසර තුළදී ණය ලබාදුන් අතර, එය 2004 සැප්තැම්බර් මාසයෙන් අවසන් වන මාස 12 ක කාල පරිච්ඡේදය තුළ සියයට 19.7 කින් වැඩි වී සැප්තැම්බර් අවසානයේ රුපියල් බිලියන 50 ක් විය. මේ ණය වලින් වැඩි ප්‍රමාණයක් නිමැවුම් කාර්මාන්ත අංශයේ අංශ තුනක් සඳහා ප්‍රදානය කර ඇති අතර, එම අංශ නම් බනිජ තෙල්, පාන වර්ග සහ ඇඟළුම්ය. කෙසේ නමුදු, ප්‍රධාන සංවර්ධන මූල්‍ය ආයතන දෙක විසින් දෙන ලද දිගු හා මැදිකාලීන ණය ප්‍රමාණය 2004 දී සියයට 8.9 කින් අඩු විය.

රජයේ ආයෝජන වියදම් රුපියල් බිලියන 45 දක්වා අඛණ්ඩව වර්ධනය වූ අතර, නාමික අගයෙන් එය සියයට 11 ක ඉහළ යාමකි. රජයේ ආයෝජන, මහාමාර්ග සංවර්ධන ව්‍යාපෘති (දකුණු අධිවේගී මාර්ගය සහ පවත්නා මහා මාර්ග ජාලය වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිද ඇතුළත්ව), වාරිමාර්ග, විදුලිබල, ජල සැපයුම, ඉවත් තොටුපල සහ වරාය සංවර්ධන ව්‍යාපෘති සඳහා මූලික වශයෙන් යොමු විය. තවද, සෞඛ්‍ය, අධ්‍යාපනය සහ කෘෂිකාර්මික අංශයන්ටද ආයෝජනයන් කරනු ලැබීය. රජයේ ප්‍රතිපත්ති සම්පාදනය තුළ කෘෂිකාර්මික සහ ධීවර කර්මාන්තයේ සංවර්ධනය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කිරීම නිසා, මෙම අංශය තුළ රාජ්‍ය ආයෝජන, වාරිමාර්ග ව්‍යාපෘති, පර්යේෂණ සහ සංවර්ධන කටයුතු, ධීවර කර්මාන්ත සංවර්ධනය සහ හෝඟ අළුතින් වගා කිරීම සහ නැවත වගා කිරීම යන ව්‍යාපෘති සඳහා විශාල වශයෙන් යොමු විය.

**පවත්නා සම්පත් හඟ උපයෝජනය**

රටක සමස්ත සම්පත් ප්‍රවාහය දළ දේශීය නිෂ්පාදිතයෙන් ද (දේශීය සම්පත්) භාණ්ඩ හා සාධක නොවන සේවා ආනයනයෙන්ද (විදේශීය සම්පත්) සමන්විත වෙයි. මෙය පවත්නා මිල ගණන් යටතේ රුපියල් බිලියන 2,952 ක් වශයෙන් ඇස්තමේන්තු කර ඇති අතර, පසුගිය වර්ෂයට සාපේක්ෂව සියයට 18 ක වර්ධනයක් වේ. මෙම වර්ධනය දේශීය සම්පත් රුපියල් බිලියන 268 ක වර්ධනයකින් (සියයට 15.2) සහ විදේශීය සම්පත් රුපියල් බිලියන 182 ක වර්ධනයකින්ද (සියයට 24.5) සමන්විත විය. මූර්ත වශයෙන්, පවත්නා සම්පත් සියයට 6.8 කින් ඉහළ ගිය අතර මෙය පසුගිය වර්ෂයට සාපේක්ෂව අඩු අගයක් විය. මෙයට දේශීය සම්පත් සියයට 5.4 කින් ඉහළ යාමද, භාණ්ඩ හා සාධක නොවන සේවා ආනයනය සියයට 9.3 කින් ඉහළ යාමද අයත්වේ. 2003 වර්ෂයේදී මීට සාපේක්ෂ වර්ධන අනුපාතයන්



**2.13 සංඛන සටහන**  
**සම්පත් සංයුතිය සහ උපයෝජනය (1996 ස්ථාවර මිල අනුව)**

අයිතමය	ප්‍රතිශතාත්මක දායකත්වය		ප්‍රතිශතාත්මක වර්ධනය	
	2003(අ)	2004(ආ)	2003(අ)	2004(ආ)
<b>1 සම්පත්</b>				
වෙළඳ මිල අනුව ද.දේ.නි.	64.4	63.6	6.0	5.4
භාණ්ඩ හා සාධක නොවන				
සේවා ආනයන	35.6	36.4	10.2	9.3
<b>එකතුව</b>	<b>100.0</b>	<b>100.0</b>	<b>7.5</b>	<b>6.8</b>
<b>2 උපයෝජනය</b>				
පරිභෝජනය	58.7	57.7	6.2	4.9
දළ දේශීය ස්ථාවර				
ප්‍රාග්ධන සම්පාදනය	16.4	17.3	16.9	12.3
පෞද්ගලික අංශය සහ				
රජයේ ස-ස්ථා	14.5	15.5	13.8	14.1
රජය	2.0	1.8	46.0	-0.9
නොහ වෙනස්වීම්	0.1	0.0	-50.4	-87.6
භාණ්ඩ හා සාධක නොවන				
සේවා අපනයන	24.8	25.0	5.4	7.8
<b>එකතුව</b>	<b>100.0</b>	<b>100.0</b>	<b>7.5</b>	<b>6.8</b>

(අ) සංශෝධිත මූලාශ්‍රය : ශ්‍රී ලංකා මහ බැංකුව (ආ) තාවකාලික

පිළිවෙලින් සියයට 6 ක් සහ සියයට 10.2 ක් විය. දේශීය සහ විදේශීය සම්පත් හි සාපේක්ෂ දායකත්වයන් 2003 වසර හා සැසඳීමේදී වෙනස් වී ඇත්තේ ඉතා සුළු වශයෙනි.

සම්පත් උපයෝජනය සලකන විට පරිභෝජනය සියයට 58 ක් ග්‍රහණය කරගත් අතර මූර්ත වශයෙන් සියයට 4.9 කින් ඉහළ ගියේය. 2002 සහ 2003 වර්ෂයන්හි පරිභෝජනයෙහි වාර්තා වූ පිළිවෙලින් සියයට 6.6 හා සියයට 6.2 ක් වූ මූර්ත වර්ධනයන් හා සැසඳීමේදී මෙම වර්ෂයේදී පාරිභෝජනය මන්දගාමීත්වයක් පෙන්වීය. 2004 දී ආයෝජන ක්‍රියාකාරකම් හි ප්‍රසාරණයක් පෙන්නුම් කරමින් ස්ථාවර ප්‍රාග්ධන සම්පාදනය සඳහා සම්පත් උපයෝජනය සියයට 12.3 කින් මූර්ත වශයෙන් ඉහළ ගිය අතර, එය 2003 ට සාපේක්ෂව මන්දගාමී වර්ධනයකි. භාණ්ඩ හා සාධක නොවන සේවා 2003 ට සාපේක්ෂව වැඩි වේගයකින් වර්ධනය වූ අතර එය ලෝක ඉල්ලුම යථා තත්වයට පත්වීම මනාව පිළිබිඹු කරයි. ආයෝජන වියදම් ඉහලයාම, ප්‍රාග්ධන සම්පාදනය සියයට 16.5 සිට සියයට 17.3 දක්වා වැඩිවීමට හේතු වූ අතර එහිදී පරිභෝජන ප්‍රතිශතය පහත වැටිණ. වර්ෂ 2000 ට සාපේක්ෂව පසුගිය වසර තුළ ප්‍රාග්ධන සම්පාදනයේ සාපේක්ෂ ප්‍රතිශතය අඩු මට්ටමක පැවතීම සහ එය ආර්ථිකය සියයට 8 ට වැඩි වර්ධන වේගයක් ළඟා කර ගැනීම සඳහා අවශ්‍ය ආයෝජන/ද.දේ.නි. අනුපාතය වන සියයට 30 ට වඩා අඩු අගයක්ව පැවතීම නිසා මෙම වසරේදී පෙන්නුම් කළ ප්‍රසාරණය සුභවාදී සංවර්ධනයක් ලෙස දැක්විය හැකි වේ. භාණ්ඩ හා සාධක නොවන සේවා අපනයනයන්හි සාපේක්ෂ ප්‍රතිශතය 2004 වර්ෂයේදී ද නොවෙනස්ව පැවතිනි.

**ඉතුරුම්**

පෞද්ගලික ඉතුරුම් හා රාජ්‍ය ඉතුරුම්වලින් සමන්විත වන දේශීය ඉතුරුම් රුපියල් මිලියන 323 ක් වශයෙන් ඇස්තමේන්තු කර ඇති අතර එය පසුගිය වර්ෂයට සාපේක්ෂව සියයට 15.2 ක වර්ධනයකි. මෙයට ප්‍රධාන දායකත්වය සැපයුවේ පෞද්ගලික ඉතුරුම් හි සියයට 18.5 ක ප්‍රසාරණයයි. පෞද්ගලික අංශයේ ඉතුරුම් ප්‍රසාරණය කෙරෙහි ප්‍රධාන වශයෙන් හේතු වූයේ ආයතනික අංශයේ ලාභදායීකත්වය ඉහළ යාමයි. රාජ්‍ය අංශයේ නිර්-ඉතුරුම්, පසුගිය වසර දෙක තුළදී අඩු වුවද, 2004 තුළදී ඉහළ යාම රජයේ වර්තන වියදම් ඉහළ යාම විඳහා දක්වයි. පෞද්ගලික අංශයේ ඉතුරුම් ඉහළයාම රජයේ නිර්-ඉතුරුම් ඉහළයාමට වඩා වැඩි විය. කෙසේ වුවද ඉතුරුම් අනුපාතය (දේශීය ඉතුරුම්/ද.දේ.නි.) 2004 වසරේදී සියයට 15.9 ක් ලෙස පසුගිය වර්ෂයේ වාර්තා වූ මට්ටමේ ම පැවතිණි.

දේශීය ඉතුරුම්, විදේශීය ශුද්ධ පෞද්ගලික සංක්‍රාම සහ විදේශීය ශුද්ධ සාධක ආදායම යන අයිතමයන්ගේ එකතුවක් වන ජාතික ඉතුරුම් රුපියල් බිලියන 439 ක් දක්වා සියයට 15.9 කින් ඉහළ ගියේය. ජාතික ඉතුරුම් හි ප්‍රසාරණය, පවත්නා වෙළෙඳපොළ මිල යටතේ ද.දේ.නි. හි වර්ධනය හා සමගාමී වීම නිසා ජාතික ඉතුරුම් අනුපාතය (ජාතික ඉතුරුම්/ද.දේ.නි.) 2004 තුළදී සියයට 21.6 ක් ලෙස පෙර වසරේ වාර්තා වූ මට්ටමේම පැවතිණි. විදේශීය ශුද්ධ සාධක ආදායම තවදුරටත් ඍණ තත්වයේ පැවැතුන අතර ඉහළ පොලී ගෙවීම් නිසා එය රුපියල් බිලියන 20.7 දක්වා පිරිහීමකට ලක්විය. කෙසේ වුවද, විදේශ රටවල රැකියාවල නියුතු වූවන්ගේ ප්‍රේෂණ වලින් සමන්විත වන ශුද්ධ පෞද්ගලික සංක්‍රාම, රුපියල් බිලියන 137 දක්වා වැඩි වේගයකින් වර්ධනය වූ අතර, එය විදේශීය ශුද්ධ සාධක ආදායමේ වූ ඍණ බලපෑම සමනය කිරීමට සමත් විය. 2004 දී ශුද්ධ පෞද්ගලික සංක්‍රාම ද.දේ.නි. යෙන් සියයට 7 ක් වූ මට්ටමේ පැවතිණි.

**2.14 සංඛන සටහන**  
**ජාතික ඉතුරුම් (පවත්නා වෙළඳ මිල අනුව)**

අයිතමය	රුපියල් දශලක්ෂ	
	2003(අ)	2004(ආ)
1 වෙළෙඳ මිල අනුව ද. දේ. නිෂ්පාදිතය	1761,161	2,029,441
2 පෞද්ගලික ඉතුරුම්	279,997	322,619
3 විදේශීය ශුද්ධ සාධක ආදායම	-16,535	-20,688
4 විදේශීය ශුද්ධ පෞද්ගලික පැවරුම්	116,308	136,607
5 ජාතික ඉතුරුම් (2+3+4)	379,770	438,537
6 දේශීය ඉතුරුම් අනුපාතිකය (අංක2, අංක1 හි ප්‍රතිශතයක් ලෙස)	15.9	15.9
7 ජාතික ඉතුරුම් අනුපාතිකය (අංක5, අංක1 හි ප්‍රතිශතයක් ලෙස)	21.6	21.6

(අ) සංශෝධිත මූලාශ්‍රය : ශ්‍රී ලංකා මහ බැංකුව (ආ) තාවකාලික

2.5 ගැටළු සහ ප්‍රතිපත්ති

පසුගිය දශක කිහිපය තුළදී කෘෂිකාර්මික අංශයේ ආයෝජන පුළුල් වීමට හා සංවර්ධනයට අඛණ්ඩව බලපෑ ප්‍රධානතම බාධකය වූයේ අක්‍රමවත් සහ අවිධිමත් ලෙස වෙළෙඳ ප්‍රතිපත්තිය වෙනස්වීමයි. 2004 වසරේ වුවද, එකවිට ළඟා කර ගැනීමට අසීරු වන්නා වූ අරමුණු දෙකක් වන ජවන වියදම අඩු කර ගැනීම සහ ගොවීන්ට ආරක්ෂාව සැපයීම උදෙසා සමහර කෘෂි ද්‍රව්‍ය වෙනුවෙන් වෙළෙඳ ප්‍රතිපත්තිය කීප වතාවක්ම වෙනස් කරන ලදී. ප්‍රධාන ආහාර ද්‍රව්‍ය කීපයක් මත පනවා තිබූ විශේෂිත ආනයන බදු වරෙක අඩු කිරීමෙන් පසු නැවත ඒවා ඉහළ දැමීම තුළින් එකිනෙකට ප්‍රතිවිරුද්ධ ක්‍රියාමාර්ග ගෙන තිබේ. මෙම තීරණවලින් වෙළෙඳපොලට පරස්පර විරෝධී සංඥා ලබාදුන් අතර, නිෂ්පාදකයන් හා ආනයනකරුවන් යන දෙපිරිසම නිසි වෙලාවට ඔවුන්ගේ තීරණ නොගැනීම නිසා නිෂ්පාදන පහත වැටීම මෙන්ම මිල සඳහා පීඩනයක් ද ඇති විය. කෘෂිකාර්මික අංශයේ සංවර්ධනය උදෙසා ප්‍රධාන අවශ්‍යතාවයක් වන්නේ නිෂ්පාදකයා සහ පාරිභෝගිකයා යන දෙපිරිසටම පිරිවැයක් ඇතිවන පරිදි සිදු කරනු ලබන අවිධිමත් තීරුබදු වෙනස් කිරීම තුළින් කෙටිකාලීන සැපයුම් තත්ත්ව වෙනස් කිරීම සිදු නොකරන වෙළෙඳපොළ අරමුණු කරගත්, ස්ථාවර සහ පැහැදිලි දිගුකාලීන වෙළෙඳ ප්‍රතිපත්තියක් පවත්වා ගැනීමයි. ඇත්ත වශයෙන්ම, මෙවැනි අවිධිමත් වෙළෙඳ ප්‍රතිපත්ති මගින් සහාය දීම සඳහා ඉලක්ක කරගත් කණ්ඩායම්වලට දිගු කාලීනව හානියක් සිදු කෙරේ.

සමහර අංශවලට සහනාධාර මගින් සහ අනෙකුත් අංශවලට සහතික මිලක් පැනවීම තුළින් රජය වෙළෙඳපොළට මැදිහත්වීම ශ්‍රී ලංකාවේ දිගු කාලයක සිටම විවාදයට තුඩුදුන් ගැටළුවකි. පොහොර සහනාධාරය මගින්, එය නොමැතිව ලාභ ලැබීමට නොහැකි ආර්ථික ක්‍රියාවලට අනුබලදීමක් සිදුවීමට ඉඩ ඇති නමුදු, එමගින් සමස්ථ ආර්ථිකයටම සෘණාත්මක එකතු කළ වටිනාකමක් ඇති කෙරේ. එක් පොහොර වර්ගයකට පමණක් (උදා: යූරියා) සහනාධාර දීමෙන් යෙදවුම් පිරිවැය ව්‍යුහය විකෘතිවීමට සහ සහන මිලට ලැබෙන පොහොර අනිසි ලෙස වැඩිපුර යෙදීමට ගොවියාට අනුබලයක් වීම නිසා කෘෂිකාර්මික අංශයේ ඵලදායීතාවය අඩුවීමට හේතුවේ. සමහර බෝග සහතික මිලකට මිලදී ගැනීමේ නියෝජිතවරයකු ලෙස රජය වෙළෙඳපොලට මැදිහත් වීම තුමක් නිෂ්පාදනය කරන්නේද යන ගොවියන්ගේ තීරණය කිරීම කෙරෙහි බලපාන අතර එමගින් වෙළෙඳපොළ සංඥා විකෘති වී අවසානයේදී කෘෂිකර්ම අංශය වෙනුවෙන් සම්පත් වෙන් කිරීම ආකාරයක්ම පරිදි සිදුවීමට හේතුවේ. තවද, මෙම ක්‍රියා හේතුවෙන් දිගු කාලීනව දරාගත නොහැකි රාජ්‍ය මූල්‍ය බරක් නිර්මාණය වනවා පමණක් නොව, නිෂ්පාදකයන් සහ පාරිභෝගිකයන් යන දෙකොටසටම වාසිදායක වන පෞද්ගලික අංශය මගින් කෘෂිකාර්මික අංශයේ පිරිසැකසුම් කිරීම, ඇසිරීම හා ගබඩාකිරීම වැනි අංශ සංවර්ධනය සඳහා යොමු වීම ද අධෛර්යට පත් කෙරේ.

2004 වසර තුළ දී ද රජය එවැනි සහනාධාර ලබාදීම සහ ස්ථාවර මිලකට වි මිලදී ගැනීම සඳහා වෙළෙඳපොළට මැදිහත් වීම ද සිදු විය. 2004 වසරේ දී පොහොර සහනාධාරය සඳහා අයවැයෙන් මූලික වශයෙන් වෙන්කරන ලද රුපියල් බිලියන 2.0 ක මුදල පසුව රුපියල් බිලියන 5.3 දක්වා ඉහළ නැඟිණි. ඒ සමගම ගොවීන්ට යෙදවුම් මිල ඉහළයාමෙන් සිදුවන බලපෑම තවදුරටත් ලිහිල් කිරීම සඳහා 2004 ජූලි මාසයේ සිට පොහොර සඳහා වූ වැට් බද්ද ඉවත් කිරීම නිසා රජයට ලැබිය යුතු ආදායම ද අඩුවිය. මෙවැනි ප්‍රතිපත්ති ජනප්‍රිය වුවද, එම ප්‍රතිපත්ති කෙටි කාලීන සහ දිගුකාලීන වශයෙන් රජයේ ආදායමට හා වියදමට ඇති කරන බලපෑම හරහා ආර්ථිකයට ඇතිවිය හැකි විකෘතිකාරී බලපෑම බොහෝදෙනාට නිවැරදිව වටහාගත නොහැකි වී ඇත. මෙම ප්‍රතිවිරුද්ධතාවයන් පිළිබඳව අදාළ පුද්ගලයන් දැනුවත් කිරීමක් සිදු කිරීම වැදගත් වන අතර, එමගින් සමස්ථ ආර්ථිකයටම ප්‍රශස්ත ප්‍රතිලාභයක් ලැබෙන පරිදි තීරණ ගැනීමට හැකිවනු ඇත.

සුනාමි ව්‍යසනයෙහි අහිතකර ප්‍රතිඵල සහ එයින් ධීවර අංශයට ඇතිවන බලපෑම් සැලකිල්ලට ගනිමින් ජාතික ධීවර ප්‍රතිපත්ති සභාව ඔවුන්ගේ මෑත කාලීන ප්‍රතිපත්ති යෝජනා නැවත විමර්ශනයට භාජනය කල යුතුව ඇත. සුනාමි ව්‍යසනය, ධීවර කර්මාන්තය නවීන ක්‍රියාකාරී අංශයක් බවට ප්‍රතිව්‍යුහගත කිරීමට සහ නැවත ගොඩ නැංවීමට ලැබුණු අවස්ථාවක් ලෙස සලකා එම අංශය මගින් ධීවර ජනතාවට තිරසාර ආදායමක් ලබාදෙන අතරම, එලදායීතාවය වැඩි කිරීම තුළින් පාරිභෝගිකයාට මත්ස්‍ය නිෂ්පාදන පහසු මිලකට ලබා ගැනීමට ඇති හැකියාව වැඩි දියුණු කිරීමක් සිදුකල යුතුව ඇත.

සාරාංශයක් ලෙස ගත්කල මෑත කාලයෙහි කෘෂිකාර්මික අංශයේ ක්‍රියාකාරීත්වය තුළින් පැහැදිලිව පෙන්නුම් කෙරෙන්නේ වේගයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල කෘෂිකර්මාන්තයේ සිදුවී ඇති තාක්ෂණය හා පර්යේෂණ පෙරදැරිකරගත් වැඩිදියුණුවීම ශ්‍රී ලංකාවේ සිදුවී නොමැති බවයි. එසේ වී ඇත්තේ කෘෂිකර්ම අංශයට අදාල පර්යේෂණ හා සංවර්ධන කටයුතු වෙනුවෙන් සැලකිය යුතු මානව ප්‍රාග්ධනයක් යොදවා තිබියදී ය. එහි අනිවාර්ය ප්‍රතිඵලය වී ඇත්තේ සියවස් ගණනාවක් ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයේ කේන්ද්‍රීයවීම සහ විශේෂණය වීම ව්‍යුහාත්මක වෙනසකට භාජනය නොවී විශේෂිත බෝග කීපයකට පමණක් සීමාවීමයි. කාළගුණයේ වෙනස්වීම් වලට යටත්වන වී, නේ, රබර්, පොල් සහ අනෙකුත් ක්ෂේත්‍ර බෝග සුළු ප්‍රමාණයකට සීමා වී පැවතීම, දුර්වල ජල කළමනාකරණය, යල් පැනගිය ඉඩම් නීති සහ කෘෂි ද්‍රව්‍ය වල ජාත්‍යන්තර මිල නිෂ්පාදකයාගේ අවදානම වැඩි කරන අතර ඔවුන්ගේ ආදායම අඩු කරවයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස, මෙම අංශයේ ආදායම සුරක්ෂිත කිරීම සහ සහනාධාර සැපයීම සඳහා රජයට අවිධිමත් ලෙස කෙටි කාලීන වශයෙන් මැදිහත් වීමට සිදුවන අතර, එමගින් ආර්ථිකයට, විශේෂයෙන්ම රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාවයට



අහිතකර ලෙස බලපායි. තවද, යම් අංශයකට විශේෂිත වූ දිරිගැන්වීම් සහ සහනාධාර දීම හේතුවෙන්, කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ මෙන්ම සමස්ත ආර්ථිකයෙහිම අසමාන හා විෂම වර්ධනයක් ඇති කරනු ඇත. ඇත්ත වශයෙන්ම, නිදහස ලැබීමෙන් පසු රජයේ සම්පත් සැලකිය යුතු ප්‍රමාණයක් මෙම අංශයට යොමුකර ඇති අතර කෘෂිකාර්මික පර්යේෂණ සහ ව්‍යාප්ති සේවා වෙනුවෙන් රාජ්‍ය අංශයේ විශාල ශ්‍රම බලකායක් සහාය ලබා දී තිබුනද පසුගිය වසර 50 ක කාලයක් මුළුල්ලේ මෙම අංශයේ සාමාන්‍ය වර්ධන වේගය අඩු මට්ටමක නිතර උච්චාවචනය වෙමින් පැවතිනි. ශ්‍රම බලකායන් සියයට 30-35 අතර ප්‍රමාණයන් කෘෂිකාර්මික අංශයේ නියැලුනද, 2003/04 පාරිභෝගික මූල්‍ය හා සමාජ ආර්ථික සමීක්ෂණයට අනුව වාර්තාවී ඇත්තේ එම අංශයේ රැකියාවක නියැලීමට කැමැති වන්නේ රැකියා විසුකන් පිරිසෙන් සියයට එක් අයකු පමණක් බවයි. ඇත්ත වශයෙන්ම කෘෂිකාර්මික අංශයේ ශ්‍රම ඵලදායීතාවය (ශ්‍රමිකයකුගෙන් ද, දේ. යට ඇති දායකත්වය) අනෙක් අංශ දෙකේ ශ්‍රම ඵලදායීතාවයෙන් අඩකටත් වඩා අඩු අතර ජාතික මට්ටමේ සාමාන්‍යයටද වඩා ඉතා අඩු අගයක් ගනී.

මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, මෑත කාලයේ දී අනෙක් අංශ දෙක වැඩි වේගයකින් වර්ධනය වී ආර්ථික වර්ධනයට සැලකිය යුතු දායකත්වයක් ලබා දී තිබේ. කෘෂිකාර්මික අංශය සඳහා තර්කාන්විත, පැහැදිලි, ඒකාකාරී ප්‍රතිපත්තියක් සකස්කර ක්‍රියාත්මක නොකළ හොත් මෙම අංශය අපේක්ෂිත මට්ටමට වඩා පහළ මට්ටමකින් නොකඩවා ක්‍රියාත්මක වනු ඇත. මෙම ප්‍රතිපත්තිය සම්ප්‍රදායික ක්‍රමවලින් බැහැර වූ නවීන එකක් විය යුතු අතර, ඵලදායීතා වර්ධනය කෙරෙහි යොමු වූ අංශයේ වර්ධනය සහ පැවැත්ම සඳහා සකස් වූ මාර්ගයක් ද විය යුතුය. තවද, ප්‍රයෝජනයට ගත හැකි භූමි ප්‍රමාණය සහ ජලය ආශ්‍රිතව වර්තමානයේ දක්නට ලැබෙන සීමාවන් ගැන අවධානය යොමු කිරීමත්, කෘෂිකාර්මික කටයුතුවල නියැලුණු සේවකයින්ට ප්‍රමාණවත් ආදායමක් ලැබෙන පරිදි සහ නිෂ්පාදනය කෙරෙන භාණ්ඩ පාරිභෝගිකයන්ට මිලදී ගැනීමට හැකි වන පරිදි ජාත්‍යන්තර වෙළෙඳපොළෙහි තරඟකාරීත්වය පවත්වා ගැනීමත්, සිදු විය යුතුය. ඉඩම් වෙළෙඳපොළ, ජල කළමනාකරණය සහ උපයෝජනය, බීජ සපයාදීම, ව්‍යාප්ති සේවා, සහනාධාර සහ තීරුබදු ආදිය සම්බන්ධයෙන් පවත්නා මූලික ගැටළු විසඳීමේ ඇති අවශ්‍යතාවයන් ඒ පිළිබඳව පැහැදිලි ප්‍රතිපත්ති සැකසීමේ අවශ්‍යතාවයන් අවතක්සේරු කළ නොහැකිය. එසේ නොවුනහොත්, කෘෂිකාර්මික අංශයෙහි දැනට පවතින ශ්‍රම සැපයුම සහ ආයෝජනය වෙනත් දිශාවකට යොමුවීම පවා සිදු විය හැකිය.

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අනෙක් රටවල කෘෂිකාර්මිකයට සාපේක්ෂව තරඟකාරීවීම සඳහා ශ්‍රී ලංකාවේ අස්වනු මට්ටම සහ ඵලදායීතාවය වහාම ඉහළ නැංවීමේ අවශ්‍යතාවක් පවතී. මෙහෙයවන ලද මූලික පර්යේෂණවලින් සමහර නව සොයා ගැනීම් සිදුකර ඇති

නමුත්, මෙම ක්ෂේත්‍රයෙහි ශ්‍රී ලංකාවේ අසල්වැසි රටවල් ඊට වඩා වැඩි වේගයකින් ඉදිරියට ගොස් ඇති අතර, එම රටවල බොහෝ බෝගවල ඵලදායීතාවය ශ්‍රී ලංකාවට වඩා ඉහළ මට්ටමකට නංවා ගෙන තිබේ. මේ වනවිට ලෝකයේ දැනටමත් සංවර්ධනය කර ඇති තාක්ෂණය සහ පර්යේෂණ ප්‍රයෝජනයට ගැනීමෙන් ඵලදායීතාවය ඉහළ නැංවීම සඳහා වූ ප්‍රායෝගික වැඩ පිළිවෙලක් ශ්‍රී ලංකාවද, අනුගමනය කළ යුතුවේ.

මෑතකාලීනව හිතකර ප්‍රතිඵල ලබාකරගත් නමුදු කාර්මාන්ත අංශය තුළ සමහර පීඩාකාරී බාධකයන් කිහිපයක් පැවතුණි. මානව ප්‍රාග්ධන නිපුණතා සහ යටිතල පහසුකම් ප්‍රමාණවත් නොවීම, ඉහළ බලශක්ති වියදම්, රාජ්‍ය අංශයේ ව්‍යවසායයන් ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩ පිළිවෙල ප්‍රමාණවත් නොවීම, ශ්‍රම වෙළෙඳපොළෙහි වූ අනාගතීච්චි බව සහ බුන්වත්භාවය පිළිබඳ යෝග්‍ය අණපනත් නොමැතිවීම යන බාධක මේ අතරින් සමහරක්. ව්‍යාපාරික කටයුතු සම්බන්ධයෙන් ඇති සමහර රෙගුලාසි එනම්, කල්ගතවන වාර්තා කිරීමේ අවශ්‍යතා සහ බාධාකාරී අනුමත කිරීමේ ක්‍රියාපටිපාටි වැනි රෙගුලාසීන් පැවතීම නිසා ව්‍යාපාරික ගණුදෙනුවල පිරිවැය ඉහළයාමට හේතුවී ඇත. උසාවි නීති ක්‍රියාපටිපාටිවල ඇති විශාල කාල පමාවන්, පවතින නීතිවල ඇති සංකීර්ණත්වය සහ රට තුළ ප්‍රමාණවත් පරිදි වාණිජ උසාවි නොපැවතීම හේතුවෙන් නඩු මාර්ගික වියදම් ඉහළ ගොස් ඇත. ශ්‍රම වෙළෙඳපොළේ නම්‍යශීලීතාව වැඩි දියුණු වන පිණිස 2003 දී සමහර කම්කරු නීතිවලට සංශෝධන ඇතිකළ නමුදු, මූලික සංශෝධන ක්‍රියාකාරී ලෙස ක්‍රියාත්මක කිරීම නවමත් අවිනිශ්චිත තත්ත්වයක පවතී. විශේෂිත වශයෙන්, කම්කරු වැඩ වැරදි වෙනුවෙන් ගෙවිය යුතු වන්දි ගණනය කිරීම සඳහා ඇති වන්දි සුත්‍රයෙහි කටයුතු 2005 මාර්තු මාසයේදී අවසන් කල නමුදු, අනාගත ආයෝජන සඳහා ඉන් ඇතිවන බලපෑම් සම්බන්ධයෙන් විශේෂයෙන් සේවා නියුක්තිකයින් අතරෙහි තවමත් විවාද වෙමින් පවතී. කාර්මාන්ත අපද්‍රව්‍ය වලින් ඇතිවන පරිසර දූෂණය සහ පරිසරය ආරක්ෂා කිරීම පිණිස ඇති නීතිවල පවතින අඩුපාඩුද අවධානය යොමුකළ යුතු කරුණු අතර වේ. මීට අමතරව, තාවකාලික දළ දේශීය නිෂ්පාදිත ඇස්තමේන්තුවලින් පෙන්වා දී ඇති පරිදි කාර්මාන්ත අංශයේ කටයුතුවලින් සියයට 50 න් 60 න් අතර ප්‍රමාණයක් බටහිර පළාතෙහි රාශිගත වී ඇති අතර කාර්මාන්ත අංශයේ ආයෝජන වලින් වැඩි ප්‍රමාණයක් ද එම පළාතෙහි ඒකරාශී වී ඇත. එහෙයින්, සේවා නියුක්තියෙහි දැනට පවතින ප්‍රාදේශීය විෂමතාවයන් අඩු කිරීමට සහ ආදායම් ජනනය කිරීමේ ඉඩප්‍රස්ථා ඇති කිරීම තුළින් කාර්මාන්ත අංශයෙහි ඉහළ ධරණීය වර්ධනයක් ඇති කර ගැනීම පිණිස භූගෝලීය වශයෙන් ව්‍යාප්ත වූ කාර්මාන්ත ස්ථානගත කිරීමේ දැඩි අවශ්‍යතාවයක් පවතී. ශ්‍රී ලංකාව ඉහළ සංවර්ධන මාවතකට පිවිසීමට නම් මෙවැනි පසුබිමක් යටතේ කාර්මාන්ත අංශයේ දැනට පවතින මෙම බාධකයන් ඉවත් කළයුතුව ඇත.

පසුගිය කාලපරිච්ඡේදයේදී ආර්ථික වර්ධනයේ නියාමක බලය වූයේ සේවා අංශයයි. මෙම අංශයේ ශ්‍රම ඵලදායීතාව අනෙකුත් අංශ අතරින් ඉදිරියෙන් සිටින අතර එය කෘෂිකාර්මික අංශය මෙන් දෙගුණයකි. විශේෂයෙන්ම බාහිර වෙළඳාම, විදුලි සංදේශ, වරාය සේවා, හෝටල් හා ආපනශාලා, පෞද්ගලික අධ්‍යාපනය, සෞඛ්‍යය, ප්‍රචාරණය වැනි පෞද්ගලික සේවා සහ ව්‍යාපාරික සේවා ඉහළයන පරිභෝජන ආදායම් සහ වෙනස්වන ප්‍රමුඛතා හමුවේ වර්ධනය වෙනු ඇත. වෙළෙඳපොළ බලපෑම යටතේ මෙම අංශ බොහොමයක් හිතකර වර්ධනයක් අත්කරගෙන ඇත. වරාය, විදුලි සංදේශ සහ ආනයන වෙළඳාම වැනි ප්‍රධාන අංශයන් රාජ්‍ය ඒකාධිකාරයෙන් නිදහස් වීමෙන් පසු, වෙළෙඳපොළ බලපෑම් වලට හොඳ ප්‍රතිචාරයක් දක්වමින් ක්‍රියාශීලී බවක් පෙන්නුම් කරයි. ඇතැම්විට සේවා අංශය මෑත අතීතයේදී පෙන් වූ ධනාත්මක ආදර්ශයන්ගෙන් වර්තමානය සඳහාද පාඩම් උගත හැකි වේ. සමහර ආර්ථික ක්‍රියාකාරීම්වල සාර්ථකතාවය මත රජයේ භූමිකාව විචරණයට ලක් කලහොත් පැහැදිලි වන කරුණක් නම් රජයේ සහභාගිත්වය පහසුකම් සපයන්නෙකුගේ කාර්යයට සීමා කළයුතු බව හා සියළුම අංශයන්ගේ වර්ධනය පෞද්ගලික අංශය මගින් මෙහෙයවිය යුතු බවය. තවද නිරපාර ආර්ථික වර්ධනයකට සරිලන පරිසරයක් ඇති කිරීම සඳහා පරිසරය, පොදු සෞඛ්‍යය පහසුකම්, මහජන ආරක්ෂාව, ජාතික අරක්ෂාව, නීතිය හා සාමය වැනි ජාතික ප්‍රමුඛතා ආරක්ෂා කිරීමට අවශ්‍ය නීති රීති සැකසීමේ පහසුකම් සලසන්නා ලෙසද රජය කටයුතු කල යුතුය.

2004 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල වාර්ෂික ආදායම ප්‍රථම වතාවට එ.ජ. ඩොලර් 1,000 (ශ්‍රී ලංකා රුපියල් 100,000) ඉක්මවීය. මේ අයුරින් ඒක පුද්ගල ආදායම, එකී කඩඉම ඉක්ම වුවද, පළාත් ආදායම් ව්‍යාප්තියෙහි පවත්නා විෂමතාවයට අවධානය යොමු විය යුතුව තිබේ. 2003 වසර සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පිළියෙල කරනු ලැබූ පළාත් දළ දේශීය නිෂ්පාදන ඇස්තමේන්තුවලට අනුව (3 වැනි සංඛ්‍යා සටහන) බස්නාහිර පළාත සමස්ත දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 45 කට දායක වූ අතර උතුරු, නැගෙනහිර, ඌව සහ සබරගමුව යන පළාත් ඉතා දිළිඳු පළාත් ලෙස පෙනී ගියේය. සැබැවින්ම, පළාත් වශයෙන් ඒක පුද්ගල ආදායමෙහි බෙදීයාම සැලකීමේදී, බස්නාහිර පළාත පමණක් එ. ජ. ඩොලර් 1,000 කඩ ඉම ඉක්මවූ අතර ඇතැම් පළාත් වලදී මෙය ඩොලර් 500 ට වඩා ද අඩු විය. අතින් පසින් බස්නාහිර පළාත තුළ ඉහළයමින් පවත්නා ජනගහනය, පරිසරය ආශ්‍රිත ගැටළු හා ඒ හා බැඳුණු අනෙකුත් ගැටළු හේතු කොටගෙන එම පළාත තුළ ආර්ථික කටයුතු සංකේන්ද්‍රනය වීම හරහා සාක්ෂාත් කර ඇති ජයග්‍රහනයන් යම් තරමකට නිෂේධනය වීමේ හැකියාවද පවතී. එමනිසා, පළාත් වශයෙන් විෂමතාවයන් පැවතීම ආර්ථික වර්ධනයක් අත්පත් කරගැනීම සඳහා සෘජු

වශයෙන්ද, රටෙහි සමාජ දේශපාලනික ස්ථාවරත්වය කෙරෙහි වක්‍රකාරයෙන්ද සෘණාත්මක බලපෑම් ඇති කරනු ලබයි.

පළමුව පාරිභෝගික විශ්වාසදායකත්වය තුළින්ද, දෙවනුව ආයෝජන විශ්වාසදායකත්වය මස්සේද 2002 වර්ෂයේ මුල් අවදියේ සිට සටන් විරාම හිච්ඡුම විසින් නිර්මාණය කළ පරිසරයට ශ්‍රී ලංකා ආර්ථිකය දැක්වූ ප්‍රතිචාරය රටෙහි වර්ධන හැකියාව පැහැදිලිව අවධාරණය කරයි. මෙම හැකියාව සාක්ෂාත් කර ගැනීම සඳහා තීරණාත්මක කරුණු දෙකක් සම්බන්ධයෙන් තවදුරටත් ඉදිරියට යාම අවශ්‍ය වේ. පළමුවැන්න, වර්තමානයේ පවත්නා ආයෝජන මට්ටම ධාරිතා පුළුල් කරමින් තවදුරටත් ප්‍රසාරණය වීමේ අවශ්‍යතාවයයි. දෙවැන්න හිඟ සම්පත් වඩාත් කාර්යක්ෂම අන්දමින් උපයෝජනය කරගනිමින් සමස්ත ඵලදායීතාවය ඉහළ නැංවීමේ අවශ්‍යතාවයයි. දේශීය ඉතිරිකිරීම් අඩු මට්ටමක පැවතීම හේතුවෙන් ආයෝජනය ඉහළ නැංවීම සඳහා විදේශ සම්පත් තීරණාත්මක ලෙස අවශ්‍ය වී ඇත. මේ නිසා ආයෝජන වාතාවරණය හිතකර තත්ත්වයක පවත්වා ගැනීම ආනිවාර්ය කරණක් වේ. එබැවින්ම, 2004 වර්ෂයේ ආයෝජනයේ වූ අභිවෘද්ධිය ඉතා හොඳ කරුණක් වුවද එම ආයෝජන මට්ටම සියයට 8 ක් ඉක්මවූ ආර්ථික වර්ධනයක් සාක්ෂාත් කර ගැනීම සඳහා අවශ්‍ය වන ද.දේ.නි. යෙන් සියයට 30 ක් පමණ වූ ආයෝජන මට්ටමකට වඩා පහත මට්ටමක පවතී. එවැනි ඉහළ අගයක ආයෝජන මට්ටමක් සාක්ෂාත් කර ගැනීම අවසාන වශයෙන් ආයෝජන විශ්වාසදායකත්වය මත තීරණාත්මකව බලපාන කරුණු කිහිපයක් මත රඳා පවතිනු ඇත. සිවිල් අරගලය සඳහා අවසාන වශයෙන් පිළිගැනෙන සාමකාමී විසඳුමකට ළඟාවීම, ව්‍යුහාත්මක සම්බාධක ඉවත්කර ගැනීම සඳහා අදාළ ප්‍රතිසංස්කරණ කඩිනමින් ක්‍රියාත්මක කිරීම, විනයානුකූල රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති ඇතුළත් විවක්ෂණශීලී සාර්ව ආර්ථික කළමණාකරණය, දේශපාලන ස්ථාවරත්වය, විශේෂයෙන් විදුලි සහ මාර්ග පද්ධති ඇතුළු නවීන යටිතල පහසුකම් ආර්ථික ප්‍රතිපත්ති සවිමත්ව පවත්නා සංකලනාවය අඩු කිරීම වැනි කරුණු ආර්ථිකයෙහි අපනයන හැකියාව පුළුල් කිරීමෙහි ලා තීරණාත්මක සාධක වේ.

සුනාම් උපද්‍රවය සමස්ත ලොවෙහිම අවධානය ශ්‍රී ලංකාව වෙත යොමු කළේය. එවැනි සුවිශාල බේදවාචකයන් විසින් රටෙහි ප්‍රතිව්‍යුහගත කිරීම් සහ නැවත ඉදිකිරීම් කටයුතු සඳහා ජාතික, ආගමික, දේශපාලනික හා රාජ්‍ය/පෞද්ගලික වශයෙන් බෙදී පැවති ස්ථරයන්ට එක්ව කටයුතු කිරීමේ අවස්ථාව ලබාදෙන ලදී. මෙම අවස්ථාවේදී, සටන් විරාමය තුළින් වර්ධනය වූණු ආයෝජන විශ්වාසදායකත්වය පවත්වා ගැනීමේ පැහැදිලි ප්‍රතිපත්තිමය යොමුවීමක් තීරණාත්මක වශයෙන් අවශ්‍ය වේ. මෙය ශ්‍රී ලංකාව ඉහළ හා අඛණ්ඩ ආර්ථික වර්ධනයක් කරා යාමට ලැබුණු තවත් අවස්ථාවක් බැවින්, එය නැවතත් අත්හැර ගත යුතු නොවේ.